



THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,113—FRIDAY, JUNE 23, 1950

Published by Authority

PART IV—LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Local Government Notifications	929	Statements of Revenue and Expenditure	949
By-laws	930	Budgets	951
Posts—Vacant	945	Sale of Properties	951
Municipal Council Proceedings	—	Road Committee Notices	—
Notices under the Local Authorities Elections Ordinance	948	Miscellaneous Notices	951

Local Government Notifications

L. D.—B 139/46/L. G. D.—DC 170

The Entertainment Tax Ordinance, No. 12 of 1946.

THE following resolution passed by the Hikkaduwa-Dodanduwa Town Council under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Health and Local Government and is published in terms of sub-section (2) of that section:—

RESOLUTION

“This Council under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies, with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Council.

<i>Amount of Payment</i>	<i>Rate of Tax</i>
	<i>Rs. c.</i>

Where the payment for admission, excluding the amount of tax—	
(a) is not less than 20 cents but does not exceed 50 cents	0 5
(b) exceeds 50 cents, but does not exceed Re 1	0 10
(c) exceeds Re 1 but does not exceed Re 1.50	0 15
(d) exceeds Re 1.50 but does not exceed Rs 2	0 20
(e) exceeds Rs 2 but does not exceed Rs. 3	0 30
(f) exceeds Rs 3 but does not exceed Rs. 4	0 40
(g) exceeds Rs. 4 but does not exceed Rs 5	0 50
(h) exceeds Rs. 5 but does not exceed Rs. 10	1 0
(i) exceeds Rs. 10—	
(1) for the first Rs. 10	1 0
(2) for each additional Rs 5 or part thereof	1 0”

E. W. KANNANGARA,
Permanent Secretary,

Ministry of Health and Local Government.

Colombo, May 15, 1950.

929—J. N. A 98625-1,521 (4/50)

F 1

L. D.—B 122/36/L. G. D.—BA. 736

The Thoroughfares Ordinance

RULE under section 15 of the Thoroughfares Ordinance (Chapter 148), made by the Provincial Road Committee of the Central Province in respect of the resthouses other than the Horton Plains resthouse in the charge of that Committee, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

P. O. FERNANDO,

Acting Permanent Secretary,

Ministry of Health and Local Government.

Colombo, June 3, 1950.

RULE

The rules published in *Gazette* No. 8,257 of November 20, 1936, as last amended by rule published in *Gazette* No. 8,454 of May 26, 1939, are hereby further amended by the substitution for the Schedule thereto, of the following new Schedule:—

“Schedule

Fees payable to the Provincial Road Committee of the Central Province.

Occupation

Each person occupying any portion of the resthouse or its premises—

A consolidated fee at the rate of 25 cents for the first hour or part thereof, and thereafter at the rate of 10 cents for each subsequent hour or part thereof, subject to a maximum of Rs. 2.00 in respect of any continuous period not exceeding 24 hours.

(This fee includes the use of towels, table linen and lights.)

For each bed, or sofa or couch used as a bed, including the use of linen, for any period not exceeding 24 hours, a fee of Rs. 2.00.

Vehicles and Horses

For each vehicle, motor car or motor cycle garaged or parked in the resthouse premises, or for each horse stabled, a fee of 25 cents for any continuous period not exceeding 24 hours.”

By-laws

L D — B 47/47; L G D — BC 225.

The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAWS made by the Valvettiturai Town Council under sections 166 and 170 of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9.773 of September 24, 1947

P. O. FERNANDO,

Acting Permanent Secretary,
Ministry of Health and Local Government
Colombo, June 7, 1950

BY-LAWS

Drains

1. No person shall drive or lead a vehicle over or across a side drain except at such places as are provided with a bridge, platform or other structure designed to protect the drain and facilitate such crossing.

2. No person shall construct or place over a side drain any bridge, platform or other structure of any kind except with the written consent of the Chairman, or otherwise than in accordance with such conditions and directions as to the manner of construction as the Chairman may impose or issue.

3. Where the Chairman is of opinion that a bridge, platform or other structure should be constructed over any side drain in order to provide access to any building or premises adjoining such drain, he may by written notice direct the owner or occupier of the building or premises to construct such bridge, platform or other structure.

4. The occupier of every building or premises to which access from any street is provided by means of a bridge, platform or other structure placed over any side drain, shall keep such bridge, platform or other structure at all times clean and free of any vegetation, refuse, or other matter which is likely to fall into the drain or cause any obstruction to the flow of water therein or any damage thereto.

5. Where the Chairman is of opinion that any bridge, platform or other structure constructed over any side drain, for the purpose of providing access to any building or premises adjoining the side drain, is defective or is in an unsatisfactory condition he may by written notice direct the owner or occupier of the building or premises to carry out such work of repair, renovation or construction as may be necessary for the protection of the side drain.

6. If the Chairman is of opinion that any building or premises used for any purpose whatsoever is, from lack of adequate means of drainage, likely to expose the inmates thereof to risk of disease or to endanger the public health, he may by written notice require the owner or the occupier of any such building or premises to build any new drains or to improve, alter, repair, rebuild or fill up any existing drain or to take such other measures for the improvement of the drainage of the premises as may be specified in the notice.

7. It shall be lawful for the Chairman by written notice to require the owner or occupier of any yard or ground adjoining a building or the owner of any alley, road or path between buildings or range of buildings—

(a) to have such yard, ground, alley, road or path paved to a distance not exceeding fifteen feet from any such building or range of buildings as the case may be, with stone, concrete, asphalt or brick work rendered with cement or other impervious, hard and durable materials approved by the Chairman; and

(b) to lay sufficient drains or pipes for the purpose of draining such yard, ground, alley, road or path, within such reasonable time and in such manner as may be specified in the notice.

8. Every person served with a notice under by-law 3, 5, 6 or 7 shall comply with the requirements thereof within the time specified therein, or if no time limit is specified, then within a reasonable time.

9. When any person served with a notice under by-law 3, 5, 6 or 7 makes default in complying with the requirements thereof, the Chairman may cause the work specified in the notice to be carried out by the officers and servants of the Council, and the expenses incurred therein shall be recoverable from the defaulter.

10. No person shall, without the written permission of the Chairman—

(a) lead or connect any drain or pipe from any private premises to or with any side drain or public sewer, or

(b) fill up, divert, alter, reconstruct, or in any way interfere with, any drain, sewer or pipe.

11. Every contravention of any of these by-laws relating to drains shall be punishable with a fine not exceeding fifty rupees.

Registration at the office of the Council of mortgages over immovable property

12. It shall be lawful for every mortgagee of any immovable property situate within the administrative limits of the Council or for any of the heirs or the legal representative of any deceased mortgagee, to cause any such mortgage to be registered at the office of the Council.

13. Every person desiring to have a mortgage so registered shall forward or cause to be forwarded to the Chairman a statement setting out—

(1) the name and address of the mortgagee or of any heir or legal representative of the mortgagee, if he is deceased,

(2) the name and address of the mortgagor, and

(3) a description of the property or such particulars as may be necessary for identifying it.

14. On the receipt of such statement and on payment by the applicant of a registration fee, which is hereby fixed at one rupee, the Chairman shall cause the names and addresses and the necessary particulars to be entered in the register kept for that purpose in the office of the Council.

15. In the event of any seizure in execution for the recovery of rates, taxes or charges due to the Council of any property concerning which any mortgage and names and addresses may have been registered as aforesaid, the Chairman shall, at least fourteen days before advertising such property for sale, serve or cause to be served on the person whose name and address have been so registered as mortgagee or his heir or legal representative, a notice in writing of the seizure, the date fixed for sale, and amount for the recovery of which the seizure was effected.

16. If at any time before the sale, the amount specified in the notice is paid to the Council, the property shall be released from seizure.

Abatement of nuisances

17. No person shall, within the administrative limits of this Council, by operating or causing or permitting any other person to operate any gramophone, wireless loud-speaker, amplifier or other similar instrument, produce or reproduce or cause to be produced or reproduced any sound which, by reason of its volume or its repetition or its continuous nature, causes a nuisance to the occupants of premises in the neighbourhood.

18. Every contravention of by-law 17 shall be punishable with a fine not exceeding fifty rupees.

Provided, however, that no proceedings shall be instituted in respect of any such contravention against any person operating or causing or permitting any other person to operate any instrument as aforesaid in any place other than a street, public place, shop or place of business, or a place which adjoins any street or public place and to which the members of the public are admitted, unless—

(a) complaint of the nuisance is made to the Chairman in writing by not less than five householders of the neighbourhood affected by the nuisance, and

(b) written notice is served on that person by the Chairman setting out the nature of the complaints received and requiring that person to abate the nuisance forthwith or within a specified period, and

(c) that person fails or refuses to comply with such notice forthwith or on receipt thereof or within the period specified therein as the case may be

19 In these by-laws—

“Chairman” means the Chairman of the Valvettiturai Town Council

“Council” means the Valvettiturai Town Council.

“Side dram” means a dram which runs along the side of any public street, road or path

L. D.—B. 52/50/L. G. D.—BC 230

The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAWS made by the Pussellawa Town Council under sections 166 and 170 of the Town Councils Ordinance, No 3 of 1946, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by section 167 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

P. O. FERNANDO,

Acting Permanent Secretary.

Ministry of Health and Local Government.

Colombo, June 5, 1950

BY-LAWS

Meetings Notice, agenda, quorum, &c.

1 (a) Notice of every ordinary meeting and of the business to be transacted at it shall be served on each councillor at least three days—exclusive of Sundays and Government holidays—before the meeting.

(b) No business shall be brought before or transacted at any meeting, ordinary or special, other than the business specified in the notice of the meeting, without the permission of the Council

(c) No business shall be transacted at any meeting unless a quorum of at least five councillors is present.

(d) If at any meeting there is not a sufficient number of councillors present to form a quorum, the chairman of the meeting shall adjourn the meeting to such date, not more than fifteen days after the date of the meeting so adjourned, as he thinks fit, and the business which would have been brought before the meeting so adjourned, if there had been a quorum present, shall be brought before, and disposed of, at such adjourned meeting

Adjournment of meetings

2 (a) The chairman of any meeting, ordinary or special, at which a quorum of the Council is present may, with the consent of the meeting, adjourn the meeting from time to time, but no business shall be transacted without permission of the Council at any adjourned meeting other than the business left unfinished at the meeting from which such adjournment took place

(b) Notice of an adjourned meeting shall be served on members at least three days before the time fixed for such meeting unless the original meeting decides to hold the adjourned sitting within twenty-four hours

Presence of strangers

3 Strangers, including the Press, may be present at a meeting in the places set apart for them, but must withdraw when called upon to do so by the chairman of the meeting when in the opinion of the majority of the members of the Council present at the meeting, expressed by resolution, such exclusion is deemed advisable in the public interest

Order of business

4. The business of the Council shall be transacted in the following order—

(a) Confirmation of the minutes of the last preceding meeting

(b) Memorials, petitions, complaints, and communications addressed to the Council shall be laid before the Council

(c) Questions of which due notice has been given.

(d) Motions of which due notice has been given

(e) Any other matter set down in the notice of the meeting in the order in which such matters are set out or in such order as the Council may for special reasons adopt

(f) Monthly statements of receipts and disbursements, progress reports of works, and such other documents as are required by the Council, shall be submitted to the Council

Minutes

5 The minutes of each meeting shall be circulated. At the next or subsequent meeting the question shall be put that the minutes be taken as read and confirmed. In the absence of objection or correction, the minutes as recorded shall be confirmed

Memorials, petitions, &c

6. (a) A member presenting a petition or memorial to the Council may state concisely the purpose of the petition or memorial.

(b) No member shall present any petition or memorial or other communication which is not respectful in tone in every part of it, and which does not contain the name and address of the person by whom it was drafted.

(c) It shall be competent for any member to move that such petition or memorial be read. In making such motion he shall state concisely his reasons for wishing to have it read

(d) No debate shall be permitted on such motion, nor shall any other member speak upon or in relation to such petition or memorial, except to second the motion formally

(e) Such motion being seconded, the question shall be put whether the petition or memorial shall be read.

Questions

7. (a) Questions relating to the affairs of the Council may be put to the Chairman.

(b) At least seven clear days' notice—exclusive of Sundays and Government holidays—shall be given of such questions

(c) A written reply to such questions shall be read at a meeting by the chairman of the meeting

(d) No member shall address the Council upon any question, nor shall the terms of any question contain any argument or imputation of any motive or expression of opinion or statement of fact, except in so far as may be necessary to explain such question.

(e) Any member may put a supplementary question for the purpose of further elucidating any matter or fact regarding which an answer has been given at a meeting

Provided that the chairman of the meeting may disallow any supplementary question if, in his opinion, it infringes the preceding provisions of this by-law as to the subject matter of questions and in that case the question shall not appear on the record of the minutes of the Council.

Motions

8 (a) Every notice of a motion shall be in writing signed by the member of the Council giving the notice. Unless such notice has been in the hands of the Secretary five clear days—exclusive of Sundays and Government holidays—before the meeting of the Council, the motion may not be included in the agenda.

(b) All notices of motions shall be dated and numbered as received, and shall be entered by the Secretary upon the agenda in the order in which they are received

(c) Before any notice of a motion is placed on the agenda paper, it shall be submitted to the Chairman, who, if he be of opinion that it is out of order, shall order that such motion shall not be included in the agenda and shall cause the giver of the notice to be so informed

(d) Every motion of which notice is given shall be relevant to some question affecting the administration of the Council's affairs

(e) No motion to rescind any resolution which has been passed within the preceding six months, nor any motion to the same effect as any motion which has been negatived within the preceding six months, shall be deemed to be in order, unless notice thereof shall have been given and specified in the agenda and the notice shall bear, in addition to the signature of the member who proposes the motion, the signatures of two other members: and when such motion has been

disposed of, it shall not be competent for any member to propose any similar motion within the period of six months next following.

(f) No motion shall be deemed to have been submitted for debate until it shall have been proposed and seconded.

(g) Any member may formally second a motion or amendment by rising in his place and bowing to the Chair without prejudice to his right to speak at a later period of the debate.

(h) Before any motion of which previous notice has not been given is moved in Council, it shall be reduced to writing, signed by the mover and handed to the Secretary.

(i) When a motion has been moved and seconded at a meeting and the debate thereon concluded, the question thereupon shall be put to the vote by the chairman of the meeting.

Withdrawal of motion or amendment

9. Any member may, with the leave of the Council granted without any dissentient vote, withdraw a motion or amendment moved by him. Such leave shall be granted without debate. It shall not be competent for any member to speak on any motion after the mover has asked for such leave, unless such leave has been refused.

Re-introduction of motion

10. A motion which has been withdrawn may be moved again at any subsequent meeting; but no motion shall be proposed which is the same in substance as any motion which within the period of six months referred to in by-law 8 (e) shall have been resolved in the affirmative or negative.

Amendments

11. (a) Every amendment shall be in writing and handed to the Secretary by the member proposing it.

(b) Every amendment shall be relevant to the motion during the discussion of which it is moved.

(c) Every amendment shall be read before being moved.

(d) No amendment shall be discussed or put to the Council until it shall have been seconded.

(e) A member who has seconded an amendment in a formal manner shall be permitted afterwards to speak upon it.

(f) Whenever an amendment to any motion under discussion has been moved and seconded, no second or subsequent amendment shall be moved until the first amendment shall have been disposed of. If an amendment be carried, the motion as amended shall take the place of the original motion, and shall become the question upon which any further amendment may be moved.

Debate ceases when question fully put.

12. No member may speak at a meeting to any question after it has been fully put by the chairman of the meeting. A question is fully put when the voting has been taken thereon.

Voting and recording of votes

13. (a) The question shall be put by the chairman of the meeting, and the votes may be taken by a show of hands or by a secret ballot as the Council decides, and the result shall be declared by the Chairman; but in any case where the votes are taken otherwise than by secret ballot, any member may call for a division, and in that event the vote shall be taken by the Secretary asking each member separately how he desires to vote, and recording the votes accordingly.

(b) On any question being put, whether in Council or in Committee of the whole Council, every member present shall record his vote, either for the ayes or the noes.

Members dissenting

14. It shall be competent for any councillor, who is in a minority, to record the reasons for his dissent from the opinion of the majority, and such written dissent, if sent to the Secretary within one week of the meeting in question shall be entered by the Secretary at the end of his minutes of the proceedings.

Order of the day

15. The "Order of the Day" shall include all business, arranged according to by-law 4. Unless otherwise resolved the business shall be taken in the order printed.

Preservation of order

16. (a) It shall be the duty of the chairman of a meeting to preserve order, and his decision on all disputed points of order shall be final.

(b) Any member of the Council deviating from these by-laws at a meeting may be immediately called to order by the chairman of the meeting of his own motion or on any other member of the Council rising to a point of order.

Decision of question of order

17. When the question of order has been stated the member who raises it shall resume his seat, and no other member, except by leave of the chairman of the meeting, shall speak till the chairman has decided the question, after which the member who was addressing the Council or committee of the Council at the time the question was raised shall be entitled to proceed with his speech, if he conforms to the chairman's ruling. If he does not conform, the Chairman may refuse to allow him to proceed with his speech.

Member not explaining or retracting

18. Any member who fails to explain or to retract any objectionable words used by him, or to offer apologies for the use thereof to the satisfaction of the Council, may be censured or otherwise dealt with as the Council thinks fit.

Chairman speaking

19. When the chairman of a meeting has expressed his desire to speak, any member then speaking shall immediately resume his seat.

Naming of members

20. (a) The Chairman of a meeting may name any member who disregards the authority of the Chair, or abuses these by-laws of the Council by persistently and wilfully obstructing the business of the Council, and the Chairman may forthwith put the question on a motion being made by any member or from the Chair (no amendment, adjournment, or debate being allowed) "that such member be suspended from the service of the Council".

(b) If any such motion be carried and any member be suspended under this rule, his suspension on the first occasion shall continue for one month, on the second occasion for two months, and on the third or subsequent occasion for three months.

(c) Not more than one member shall be named at the same time, unless several members present together have jointly disregarded the authority of the Chair.

(d) If any member or members acting jointly, who have been suspended under this by-law from the service of the Council, shall refuse at any time during the period of suspension to obey the directions of the chairman of a meeting to withdraw from the precincts of the Council Chamber, the chairman of the meeting may direct such steps to be taken as are required to enforce his decision.

Irrelevance or tedious repetition

21. The chairman of a meeting after having called attention to the conduct of a member who persists in irrelevance or tedious repetition, either of his own arguments or of the arguments used by other members in debate, may direct the member to discontinue his speech.

Disorderly conduct

22. (a) The chairman of a meeting may order members whose conduct is grossly disorderly to withdraw immediately from the Council Chamber during the remainder of that day's sitting, and may direct such steps to be taken as are required to enforce his order.

(b) If on any occasion the chairman of a meeting deems that his powers under this by-law are inadequate he may name such member or members in pursuance of by-law 20.

Duty to obey order of suspension or withdrawal

23. Members who are suspended under by-law 20, or are directed to withdraw under by-law 22, shall forthwith withdraw from the precincts of the Council Chamber.

Power to adjourn

24. An adjournment of the discussion of any question may be moved by a councillor at any time, and, if seconded shall be forthwith put to the vote.

25. In the event of grave disorder arising at a meeting, the chairman of the meeting may, if he thinks it necessary to do so, adjourn the meeting without putting the question of adjournment to the house, or suspend the meeting for a time to be named by him.

Rules for members speaking

26. In speaking to any proposition, under consideration of the Council or a committee of the whole Council, the following rules shall be strictly observed:—

- (a) Every member shall at a meeting address his observation to the Chairman of the meeting and shall speak standing except in committee.
- (b) No member shall be interrupted while he is speaking unless he is out of order.
- (c) When any member finishes his observations he shall resume his seat, and any other member wishing to address the Council may then speak.
- (d) A member shall not read his speech, but he may read extracts from written or printed papers in support of his arguments.
- (e) If two members speak or desire to speak at the same time at a meeting, the chairman of the meeting, shall call on the member who first catches his eye.
- (f) Every member shall confine his observations to the subject under consideration.
- (g) No member shall impute improper motives to any other member.
- (h) All remarks of a personal nature shall be avoided.
- (i) A member may speak to the question before the Council or any amendment proposed thereto.
- (j) No member shall speak more than once on any proposition before the Council except in explanation or to order, or when the Council is in committee, or as is provided by by-law 11 (e).
- (k) By the indulgence of the Council, a member may explain matters of a personal nature, although there be no question before the Council, but such matters may not be debated, and he must confine himself strictly to the vindication of his own conduct.
- (l) The mover of any resolution or motion may reply after all the members present have had an opportunity of addressing the Council and before the question is put, but he shall strictly confine himself to answering previous speakers, and shall not introduce any new matter into the debate. The right of reply shall not extend to the mover of an amendment.

Committee of Council

27. The Council may at any time resolve itself into a committee of the whole Council, and, on its resuming, the result of its deliberations shall be dealt with by the Council.

28. It shall be competent for any member at any stage of any discussion in a committee of the whole Council to move that the Council do resume. The question shall be put to the vote by the Chairman of the committee and if the motion is carried, the Council must immediately resume from committee.

Special committees

29. (a) The Council may from time to time appoint such special or standing committees, consisting of such number of councillors as it thinks fit for the purpose of inquiring into and reporting upon any matters connected with the purposes of the Town Councils Ordinance, No. 3 of 1946

(b) No such committee shall take any proceedings after the close of the year during which it shall have been so appointed as aforesaid.

(c) The quorum for the meetings of every such committee shall be two unless otherwise specially fixed.

(d) In the absence of the chairman at a meeting of any committee, the members present shall choose one of their own members to preside, and such member shall for that meeting have all the powers of the Chairman.

(e) When a committee shall have agreed to a report the same shall be signed by each of the members thereof and shall, together with the minutes of proceedings, be submitted to the Council.

(f) In the event of any division taking place in a committee, a record thereof shall be entered in the minutes together with the motion or resolution proposed, the name of the proposer, and the respective votes of the members present, and such minutes shall be submitted with the report of such committee.

30. The Press shall be excluded from all meetings of special and standing committees.

Interpretation

31. In these by-laws unless the context otherwise requires—

- “ Chairman ” means the Chairman of the Council;
- “ Council ” means the Pussellawa Town Council;
- “ Councillor ” means a member of the Council;
- “ meeting ” means a meeting of the Council or of any committee of the Council; and
- “ Secretary ” means the Secretary of the Council.

L. D — B 6/50/L. G. D.—G.B. 14/42/2

Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Kanuketiya village area in the Hambantota District and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

P. O. FERNANDO,

Acting Permanent Secretary,

Ministry of Health and Local Government.

Colombo, June 5, 1950.

BY-LAWS

Bakeries, eating-houses, restaurants and tea and coffee boutiques

1. In these by-laws—

- “ bakery ” means any premises in which bread, biscuit or confectionery is baked for sale as food for human consumption and includes any premises in which such food is prepared or in which the materials for the preparation of such food are stored;
- “ Chairman ” means the Chairman of the Committee;
- “ Committee ” means the Village Committee of the Kanuketiya village area;
- “ market area ” in relation to any village market means the area described in by-law 88;
- “ offensive or dangerous trade ” means any of the trades specified in by-law 111; and
- “ village area ” means the Kanuketiya village area.

2. (1) No person shall establish, or carry on the business of, any bakery except on a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under this by-law shall, unless it is cancelled under by-law 10, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

3. No person shall be entitled to a licence under by-law 2 unless the premises to be used as a bakery are in conformity with the following requirements:—

- (a) the premises must be well ventilated and well lighted;
- (b) the walls must be plastered with lime mortar and whitewashed;
- (c) the floor must be cemented;
- (d) the premises must be provided with sufficient latrine accommodation and sufficient drains;
- (e) a ceiling of suitable materials must be provided so as to prevent dirt and dust falling from the roof;

- (f) the premises must not be situated within fifty feet of any cesspit, permanent manure heap, latrine or open sewer,
- (g) the premises must be provided with a separate kneading room having a superficial floor space of not less than 12 feet by 10 feet,
- (h) there must be a free external air space, not less than seven feet wide, on at least two of those sides of the kneading room which contain doors or windows,
- (i) the door of the oven must not open directly into the kneading room

4 The licensee of a bakery shall cause—

- (a) all utensils, furniture and other requisites used in or belonging to the bakery, to be kept clean;
- (b) the top of the tables in the bakery to be made of well-seasoned, closely-fitting planks or of some non-harmful impervious material, and the tables to be scraped and cleaned daily,
- (c) the floor of the bakery to be swept at least once in every twenty-four hours, and the sweepings to be placed immediately in an impervious and covered receptacle and removed from the bakery daily;
- (d) the premises of the bakery to be kept clean and free from effluvia arising from any drain, privy or cesspit and from any other similar nuisance,
- (e) the flour which is used in the bakery to be kept on a platform raised at least three feet above the ground;
- (f) all refuse from the premises of the bakery to be removed and the drains to be flushed daily,
- (g) at least two spittoons to be kept in some part of the premises other than the kneading room, but so as to be easily accessible to those engaged in the manufacture of bread,
- (h) clean water, clean towels, nail brush and soap to be provided on the premises for the use of those engaged in the manufacture of bread; and
- (i) a copy in Sinhalese of the by-laws relating to bakeries to be exhibited in a conspicuous part of the bakery

5 The licensee of a bakery shall not—

- (a) allow the bakery to be used as a place for sleeping or for keeping any animal or any article other than an article necessary for the purposes of the bakery;
- (b) allow any bread, biscuit or confectionery to be exposed for sale otherwise than in clean and properly constructed fly-proof glass cases,
- (c) allow any person engaged in the manufacture of bread, biscuit or confectionery to use any flour, water or other materials which are not good and wholesome;
- (d) use or keep in the bakery any furniture or equipment which cannot be moved about for the purpose of cleaning the floor; or
- (e) allow any gambling or disorderly conduct to take place on the premises of the bakery.

6. Every person employed in the preparation or baking of bread, biscuit or confectionery, shall wash his hands before engaging in the process, and shall wear a clean white apron covering his chest, armpits and body, and also a white cap or turban.

7. No person shall spit within the premises of the bakery except into a spittoon provided for the purpose.

8. No person who is suffering or has recently suffered from any contagious, cutaneous or infectious disease, or has recently been in attendance on any person suffering from such disease, shall be permitted by any person in charge of a bakery to enter the bakery or to take part in the manufacture or sale of bread, biscuit or confectionery, until the periods of infection and incubation have elapsed.

9. (1) It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any officer authorised by the Chairman in writing at all reasonable times and at any time when the process of kneading or baking is being carried on, to enter and inspect the bakery.

(2) The licensee or the person in charge of a bakery shall permit the Chairman or the Medical Officer of

Health or the Sanitary Inspector or any officer authorised by the Chairman in writing, to enter and inspect the bakery, and shall render the Chairman or such officer all such assistance as may be necessary.

10. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee convicted twice or oftener of any breach of any of these by-laws relating to bakeries and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

11. (1) No person shall establish, or carry on the business of, any eating-house, restaurant, or tea or coffee boutique, except on a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health

(2) Every licence issued under this by-law shall, unless it is cancelled under by-law 19, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

12. No person shall be entitled to a licence under by-law 11, unless the premises to be used as any eating-house, restaurant, or tea or coffee boutique are in conformity with the following requirements:—

- (a) the premises must be well ventilated and well lighted;
- (b) the walls must be plastered with lime mortar and whitewashed;
- (c) the floor must be cemented; and
- (d) a ceiling of suitable materials must be provided so as to prevent dirt and dust falling from the roof.

13. The licensee of any eating-house, restaurant, or tea or coffee boutique shall cause—

- (a) the premises thereof to be kept in a clean and sanitary condition;
- (b) all utensils, furniture or other equipment used in or belonging to the eating-house, restaurant, or tea or coffee boutique to be kept clean,
- (c) all refuse and dirt in or about the premises of the eating-house, restaurant, or tea or coffee boutique to be swept and removed twice daily,
- (d) all cakes, sweets and other food exposed for sale on such premises to be kept in clean and properly constructed fly-proof glass cases,
- (e) all waste tea, coffee or milk and all remnants of food to be collected in a fly-proof receptacle with a close-fitting lid or cover, and removed from such premises twice daily,
- (f) all utensils used in the preparation, sale and consumption of food or drink to be washed with soap and water at least once in every twenty-four hours,
- (g) every utensil or receptacle used by a customer to be washed immediately after such use and before being used by another customer, and
- (h) a list of the names and addresses of all employees to be kept at all times in the premises so as to be available for inspection.

14. The licensee of any eating-house, restaurant, or tea or coffee boutique shall not permit—

- (a) any waste tea, coffee or milk or any remnants of food to be thrown on the floor of the licensed premises; or
- (b) any gambling or disorderly conduct to take place on the licensed premises

15. The licensee of any eating-house, restaurant or tea or coffee boutique shall cause at least two spittoons to be kept at all times on the licensed premises so as to be readily available to the visitors to the premises, as well as to the employees.

16. No person shall spit within the premises of any eating-house, restaurant or tea or coffee boutique except into a spittoon provided for the purpose.

17. No person who is suffering or has recently suffered from any contagious, cutaneous or infectious disease or has recently been in attendance on any person suffering from such disease, shall be permitted by any person in charge of any eating-house, restaurant, or tea or coffee boutique to enter such place or to take part in the preparation or sale of any food or drink therein until the periods of infection and incubation have elapsed.

18. It shall be lawful for the Chairman, or the Medical Officer of Health, or the Sanitary Inspector or any officer authorised by the Chairman in writing at all reasonable times, to enter and inspect any eating-house, restaurant, or tea or coffee boutique, and the licensee or the person in charge of any eating house, restaurant, or tea or coffee boutique, shall permit him to enter and inspect the premises, and shall render him all such assistance as may be necessary.

19. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee convicted twice or oftener of any breach of any of these by-laws relating to eating-houses, restaurants, or tea or coffee boutiques, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Kraals

20. No person shall erect or maintain any kraal for soaking coconut husks or timber in any public lake, river, lagoon or estuary except on a licence issued by the Chairman in that behalf.

21. No licence shall be issued in respect of a kraal that obstructs any ferry, estuary or irrigation work.

22. Every licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

Sale of Provisions

23. No person shall keep any shop or place (other than a market) for the sale of meat, poultry, fish, vegetables or other perishable articles of food, except on a licence duly obtained in that behalf from the Chairman. Every such licence shall, unless it is cancelled under by-law 28, expire on the thirty-first day of December in each year.

24. The owner or seller of meat, poultry, fish, vegetables or other perishable articles of food in any shop or place (other than a market) shall keep the meat, poultry and fish apart from the vegetables, and the poultry in baskets so made that the birds may not suffer unnecessary discomfort.

25. The Chairman or any person duly authorised by him in writing may inspect any shop (other than a market) used for the sale of meat, poultry, fish, fruit, vegetables or other perishable articles of food for human consumption.

26. (1) No meat shall be transported from any slaughter-house to any shop or place where meat is sold except in a box or vehicle which satisfies the conditions set out in the next following paragraph.

(2) (a) Every box used for the transport of meat must have the inside lined with zinc or other impermeable material and be fitted with a lid.

(b) Every vehicle used for the transport of meat must be provided with—

- (i) a roof to protect the meat from the sun or rain or from contamination by flies or dust;
- (ii) a covering at each open end to screen the meat from the public view; and
- (iii) a compartment, the inside of which is lined with zinc or other impermeable material for storing the meat.

(3) Where any meat is transported in contravention of paragraph (1), the person liable for such contravention shall be the person on whose behalf or at whose directions the meat was so transported.

27. The holder of a licence to keep any shop or place (other than a market) for the sale of meat, poultry, fish, vegetables or other articles of food shall—

(a) keep affixed in a conspicuous position on the premises in which such trade is carried on, the licence obtained under by-law 23, or where such licence cannot be affixed cause a board to be affixed with the licence number and the name of the holder of the licence clearly painted in a conspicuous place on such premises;

(b) keep such premises in a clean and sanitary condition and close up all rat holes with cement and glass.

28. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose,

to cancel the licence of any licensee convicted twice or oftener of any breach of any of the by-laws relating to the sale of provisions; and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Public Health and Amenities and Disorderly Conduct

29. The owner or occupier of every house or land shall keep his premises clean and free from all weeds, rank or noisome vegetation and all refuse or rubbish or receptacles likely to form breeding places for mosquitoes, for a distance of thirty yards from such house or to the boundary of his premises, whichever is less.

30. (1) Whenever any tree, or any branch or fruit or other part of a tree, is causing or is likely to cause damage to any building or is in a condition dangerous to the occupants of any building or to the property or to the safety of passers-by along any public thoroughfare, the Chairman may, by a notice in writing served on the owner or occupier of the land on which such tree stands, require such owner or occupier to tie up and make secure, or to cut down and remove such tree, or such branch or fruit or other part of the tree: within such time as may be specified in the notice.

(2) Every person on whom a notice served under this by-law shall comply with the requirements of such notice within the time specified therein, and in the event of the refusal or neglect of such person to comply with such requirements within such time, the Chairman or any officer or workman authorised in writing by the Chairman, may enter upon the land referred to in such notice and do whatever such person was required to do by such notice, and the expenses thereby incurred shall be recoverable from such person as a debt due to the Committee.

31. No person shall, in any public place, make any obscene writing or any obscene drawing or sing or recite any obscene song or ballad, or do any other act which is likely to outrage public decency.

32. No person shall throw stones or filth at the house, or into the compound, of any other person.

Village Roads and Paths

33. Every village road or path shall be constructed or reconstructed and maintained in accordance with the decision of the Committee as to the width of such road or path and the course which it is to take.

34. (1) Whenever any work of construction or of repair is commenced on any village road or path, the Chairman shall have the power to prohibit the use of such road or path by the public for such time as may be necessary after giving at least three days' notice of such prohibition by beat of tom-tom or otherwise.

(2) It shall be lawful for the Chairman, whenever authorised by the Committee by a resolution in that behalf, to restrict or to prohibit the use of any village road or path by any kind or class of heavy vehicular traffic.

35. It shall be lawful for any person thereunto authorised in writing by the Chairman—

(1) to enter between 7 a.m. and 5 p.m. with all necessary workmen, vehicles, animals and implements, upon any land adjacent to or near any existing or proposed village road or path, for the purpose of executing any work connected with such road or path;

(2) to throw upon any land adjacent to or near any existing or proposed village road or path such earth, rubbish or materials as it may be necessary to remove from the place of any work connected with such road or path, so however that such earth, rubbish or materials shall be removed within a reasonable time,

(3) to make any temporary road through the grounds near any existing or proposed village road or path during the execution of any work connected with such road or path, so however that such temporary road shall not run over any ground whereon any building stands, or over any enclosed garden or yard; and

(4) to enter upon any land for the purpose of constructing, repairing or cleaning such drains, water-courses, fences or culverts as may be

necessary for the preservation, improvement, repair or construction of any village road or path.

36. No person shall—

- (a) injure, damage, obstruct, encroach upon or otherwise interfere with the use of any village road or path, whether constructed or in the course of construction; or
- (b) except with the permission of the Committee, divert the line of any village road or path, whether constructed or in the course of construction.

37. (1) It shall be the duty of the proprietors and cultivators of any paddy field through which any public footpath runs, to maintain such footpath at its customary width.

(2) No person shall cut or encroach upon any such footpath so as to reduce its width to less than its customary width.

Gambling

38. (a) No person shall gamble with dice or cards, play any game for a stake, or take part in betting of any kind within the village area.

(b) No person shall allow gambling with dice or cards, or playing of any game for a stake, in any house, premises, boat, vessel or vehicle occupied by that person or belonging to him or under his control.

Cock-fighting

39. No person shall train cocks for fighting or take part in cock-fighting in any place within the village area.

Cart-racing

40. No person shall engage in cart-racing in any public road or path.

Wells, Spouts, Bathing Places, &c.

41. No person of one sex shall enter any enclosure at any public well or public bathing place set apart by the Committee for the exclusive use of persons of the other sex.

42. (1) No person who is suffering or has recently suffered from any infectious, contagious or cutaneous disease, shall bathe or wash at any public well or watering place set apart by the Committee as a public bathing place, until the periods of infection and incubation have elapsed.

(2) Water for the use of any person referred to in paragraph (1) shall be drawn by a healthy person and carried for use to a distance, at least twenty-five feet away, from the well or bathing place.

43. (1) No person shall wash or cause to be washed, any animal or any clothes, mats or other articles whatsoever, at any public well, or at any place set apart as a public bathing place.

(2) No person shall lead or drive or take any animal into any public bathing place for any purpose whatsoever.

(3) No person shall in any manner pollute the water, or the precincts, of any public well or bathing place.

44. (1) No person shall wash or bathe at any public well, spout or other watering place at which washing or bathing is prohibited by order of the Committee.

(2) Where the Committee has set apart any special place in any tank, stream or other watering place for washing, for bathing, for taking water for human consumption or for the washing of animals, no person shall use any such place for any purpose other than that for which it has been set apart.

45. No person shall, without the written permission of the Chairman, remove water from any public well, tank or other watering place in any cart or barrel, or in any quantity exceeding such quantity as may from time to time be determined by the Committee.

Unwholesome Food and Drink

46. No person shall keep or expose for sale any article of food or drink which is unwholesome or unfit for human consumption.

47. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or

any person authorised by the Chairman in writing to seize any article of food or drink kept or exposed for sale if such article appears to be unwholesome or unfit for human consumption.

48. Where any officer or person other than the Medical Officer of Health seizes any article of food or drink under by-law 47, he shall place a sample of the seized article in a receptacle and shall, after sealing the receptacle in the presence of the person from whose possession the article was seized, produce that sample with the least possible delay before the Medical Officer of Health or any other Government Medical Officer.

49. Where any article of food or drink is seized under by-law 47, the person seizing such article shall, upon demand of a sealed sample by the person from whose possession such article was seized, place a sample of the seized article in a receptacle, and shall, after sealing the receptacle in the presence of the person whose possession the article was seized give that sample to that person.

50. If the Medical Officer of Health who seized an article of food or drink under by-law 47, or the Medical Officer before whom any article of food or drink is produced under by-law 48, certifies such article to be unwholesome or unfit for human consumption, the Chairman shall cause such article to be destroyed or to be so disposed of as to prevent its being exposed for sale or used for human consumption. If the Medical Officer certifies that the article of food or drink is wholesome and fit for human consumption, such article shall be returned to the owner.

51. No person shall sell or expose for sale the flesh of any animal that has died of natural causes or of any disease or by drowning, or has been killed by a wild beast or by the bite of a snake or of a rabid dog.

The Inspection and Cleaning of Drains, Privies, Cesspits, Ashpits and Sanitary Conveniences

52. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector, or any person authorised by the Chairman in writing, to inspect any drain, privy, cesspit, ashpit or sanitary convenience in any premises within the village area, and for the purpose of that inspection to enter such premises at any reasonable time, and the owner or occupier of such premises shall render all such assistance as may be necessary.

53. The Chairman may by notice require the owner or occupier of any premises within the village area, forthwith or within such time as may be specified in the notice, to carry out such measures as may be specified in the notice, being measures necessary to maintain any drain, privy, cesspit, ashpit or sanitary convenience in such premises in a sanitary condition.

54. It shall be lawful for the Chairman, by notice in writing, to require the owner or occupier of any premises within the village area, within such time as may be specified in the notice, to remove the contents of any drain, privy, cesspit, ashpit or sanitary convenience in those premises, or to cause the contents to be removed to such other place, for disposal in such manner, as may be so specified.

Construction of Latrines

55. (1) Whenever the Committee defines an area within which the owner or lessee of any premises used for human habitation shall be required to construct and maintain a latrine, the Chairman may by notice in writing served on such owner or lessee, direct such owner or lessee to construct a latrine of such type and size, and in such a position on the premises and with such connecting drains as may have been determined by the Committee and in accordance with such requirements as may be specified in the notice.

(2) Every owner or lessee of premises on whom a notice is served under paragraph (1) shall within thirty days of the service of any such notice construct a latrine conforming in all respects to the requirements specified in such notice.

56. No person shall construct or maintain a pit latrine within a radius of one hundred feet from any well except with the permission of the Chairman.

The Disposal of the Bodies of Dead Animals

57. On the death of any animal, it shall be the duty of the owner thereof, or in the absence of the owner, of the occupier of the premises in which the death occurs, to cause the body of the animal to be buried before the expiry of a period of twelve hours from the time of death.

58. Where any person who is responsible under by-law 57 for the burial of any dead animal fails to bury such animal within a period of twelve hours, the Chairman shall cause such animal to be buried, and the expenses incurred thereby may be recovered from such person as a debt due to the Committee.

Dairies and Sale of Milk

59 (1) No person shall at any time offer for sale, sell, hawk, deliver, expose or carry for sale within the village area, any milk, which has been produced within that area unless he is at that time—

- (a) the holder of a licence under by-law 60 or a vendor of milk to whom a card of registration has been issued under by-law 73; or
- (b) a registered supplier of milk or the holder of a card of identity issued under by-law 79

(2) No person shall at any time offer for sale, sell, hawk, deliver, expose or carry, for sale within the village area any milk which has been produced outside the area unless he is at that time a registered purveyor of milk to whom a card of registration has been issued under by-law 82.

60 No person shall keep a dairy of two or more cows unless he is the holder of a licence issued by the Chairman.

61. No licence to keep a dairy of two or more cows shall be issued to any person unless the premises in respect of which the licence is to be issued are in conformity with the following requirements:—

(1) Every building or shed on the premises, intended for the accommodation of cattle must—

- (a) be built of brick, stone, cabook or wood;
- (b) have its walls and pillars limewashed;
- (c) have a roof constructed of durable material;
- (d) have its floor paved with brick or stone rendered in cement, cement concrete or asphalt;
- (e) have drains for the purpose of conveying urine, washings and waste water into one or more covered receptacles, such drains being paved with brick or stone rendered in cement, cement concrete or asphalt;
- (f) be proportionate in size to the number of cows to be kept in that dairy, allowing for each cow a floor space of not less than eight feet in length and five feet in width and a minimum air space of four hundred cubic feet.

(2) The building or shed on the premises, intended for use as a milk room must—

- (a) be in a suitable position, at a distance of not less than twenty-five feet from the cow shed or other buildings, and not less than one hundred feet from any latrine, cesspit, ashpit, permanent manure heap or open sewer;
- (b) have walls not less than seven feet in height built of stone, brick or cabook and plastered and limewashed on the inside;
- (c) have at least two opposite walls abutting on the open air;
- (d) have its floor cemented, and the junction of the floor with the walls rounded off with cement;
- (e) have a ceiling which is constructed of grooved and oil-painted boards capable of preventing the ingress of dust;
- (f) have the eaves of the roof at least six feet above the level of the ground;
- (g) have at least one window and one door, the area of the window space being not less than one-fifteenth of the floor space of the room and have each window and door covered with fly-proof netting and one window facing at least one door;

(h) be provided with a table covered with marble, slate, zinc or other impermeable substance approved by the Chairman, and with a sanitary dust-bin and a suitable rack for storing clean bottles.

62. The licensee of a dairy shall keep affixed in a conspicuous position on the outside of his premises a board on which the phrase "Licensed Dairy" and its Sinhalese equivalent are clearly painted.

63. Every licensee of a dairy shall keep in the dairy, so as to be available for inspection at any time, a list of the names and addresses of all employees (including the vendors of milk), and a register containing the names and addresses of all persons to whom he supplies milk.

64. The licensee of a dairy shall take all necessary steps to ensure that—

- (a) the walls of every room forming part of the dairy are limewashed and the woodwork is washed with hot water and soap at least twice a year in the months of June and December, and at such other times as may be ordered by the Chairman in writing;
- (b) the floors and the top of the milk room table are washed at least once every day;
- (c) every part of the dairy, its surroundings and drains are kept clean and in good repair;
- (d) all dung, refuse, urine and washings are removed from the dairy at least once a day and disposed of at a suitable distance from the dairy in such manner as to cause no nuisance;
- (e) all cattle food other than grass or straw, is stored in suitable rat-proof receptacles; and
- (f) all utensils, furniture and other requisites used in or belonging to the dairy are kept clean.

65. The licensee of a dairy shall not cause or permit—

- (a) any milk to be poured into any vessel which is not thoroughly cleaned;
- (b) milk to be stored in any vessel other than a vessel made of glass, porcelain, glazed earthenware or enamelled or galvanized iron;
- (c) any vessel used for the storage of milk to be kept in any place other than the milk room;
- (d) milk for the purposes of sale to be drawn from any cow unless, immediately before time of milking, the udder and teats of the cow are thoroughly cleaned and wiped with a clean damp cloth, and unless the hands of the persons milking are also thoroughly washed and cleaned;
- (e) milk intended for sale to be kept in any place other than the milk room; and
- (f) any animal or bird to enter or remain in the milk room for any purpose whatsoever.

66. The licensee of a dairy shall provide for the purpose of the dairy only water obtained from a source approved by the Chairman.

67. (1) The licensee of a dairy shall not allow any milk vessel, butter vessel, churn, separator or other article used in the dairy to be used for any purpose other than the purposes of the dairy, and shall cause each such vessel, churn, separator or other article to be washed after each occasion on which it is used, first with cold water, then with boiling water and soda, and finally with water which has been boiled and cooled.

(2) The licensee of a dairy shall cause the brushes used in cleaning the vessels and other dairy requisites to be boiled for ten minutes each time after use.

68. The licensee of a dairy shall cause every vessel in the dairy containing milk to be adequately protected with a clean cover or lid, and shall take all precautions to prevent the milk from being contaminated during transit.

69. The licensee of a dairy shall not use the milk room or permit it to be used for any purpose other than that of storing and preparing milk.

70. No person who is suffering or has recently suffered from any infectious, contagious or cutaneous disease, or who has recently been in attendance on any person suffering from such disease, shall be permitted

by the licensee or any person in charge of the dairy or milk room to enter the dairy or milk room or to take part in the preparation, sale or transport of milk, until the periods of infection and incubation have elapsed.

71. The licensee of a dairy shall give immediate notice to the Chairman of any case or suspected case of infectious, contagious or cutaneous disease, which may occur among the persons employed in the dairy.

72. The licensee of a dairy shall not sell, or cause or permit to be sold, the milk of any cow suffering from tuberculosis, whether of the udder or otherwise, acute mastitis, foot-and-mouth disease, anthrax or actinomycosis of the udder, or add such milk or cause or permit it to be added to any milk which is intended for sale for human consumption.

73. The Chairman shall issue annually to the owner of every licensed dairy in respect of each vendor of milk, a card of registration bearing the name and thumb impression of the vendor, and the name of the licensee and the registered number of the dairy. No such card of registration shall be issued until a Medical Officer authorised in writing by the Chairman has examined and found such vendor to be free from any infectious, contagious or cutaneous disease. Such card of registration shall not be transferable.

74. (1) The Chairman or any officer authorised in writing by the Chairman, may at any time demand and take a sample of milk for analysis, on payment of the value thereof, from any licensed dairy or from any person selling, exposing, hawking or delivering milk from a licensed dairy.

(2) No licensee of a dairy or registered vendor or other person shall refuse to comply with a demand lawfully made under paragraph (1).

75. Every person who desires to sell or offer for sale milk from a dairy of one cow shall cause himself to be registered in the books of the Committee as a registered supplier of milk.

76. The Chairman may in his discretion refuse to register any person as a supplier of milk, if a Medical Officer authorised in writing by the Chairman, after inspection of the cow, premises and utensils, recommends that such person should not be so registered.

77. Every registered supplier shall take all such measures and precautions as may be necessary to ensure that—

- (a) the cow shed utensils and other requisites are kept clean, and
- (b) the person milking the cow and the person distributing the milk are free from disease.

78. No registered supplier shall cause or permit any cow to be milked for the purpose of obtaining milk for sale unless, at the time of milking, the udder and the teats of the cow are thoroughly cleaned and wiped with a clean damp cloth and unless the hands of the person milking are thoroughly washed and cleaned.

79. No person shall distribute milk for a registered supplier unless he is the holder of a card of identity which is obtainable from the Chairman free of charge on the application of the registered supplier.

80. (1) Every registered supplier shall cause the milk to be collected, stored and distributed in vessels which are—

- (a) made of impervious material;
- (b) provided with a proper cover, stopper or cork; and
- (c) capable of being cleaned daily with boiling water.

(2) Every registered supplier shall cause every vessel used for collecting, storing or distributing milk to be washed after each occasion on which the vessel is used, first with cold water, then with boiling water and soda, and finally with water which has been boiled and cooled.

81. (1) Every person, who desires to sell, in any place within the village area, any milk produced outside that area shall cause himself to be registered in the books of the Committee as a purveyor of milk.

(2) Such registration shall be free of all fees or charges.

82. Every registered purveyor of milk shall cause registration cards to be issued annually by the Chairman to each vendor employed by such purveyor in the work of selling or delivering milk.

83. (1) The Chairman may in his discretion refuse to register any person as a purveyor of milk, under by-law 81, if the Chairman of the duly constituted local authority for the area within which the milk was produced, after inspection of the cattle, the premises and the utensils, recommends that such person should not be so registered.

(2) The Chairman may likewise refuse to issue a registration card to any vendor under by-law 82 until a Medical Officer authorised by such Chairman has examined and found such vendor to be free from any infectious, contagious or cutaneous disease.

84. Every registration card issued to a vendor under by-law 82 by the Chairman shall include the following particulars:—

- (a) name and registered number of the employer;
- (b) name and the thumb impression of the vendor.

85. Every registered vendor and every holder of a card of identity issued under the by-laws relating to the sale of milk shall carry the registration card or card of identity, as the case may be, on his person when carrying, delivering, hawking or exposing milk for sale, and shall produce such card whenever requested to do so by any person duly authorised in that behalf by the Chairman in writing.

86. No person shall sell, hawk, deliver, expose, carry or offer for sale within the village area—

- (a) any milk from which the cream has been removed unless such milk is contained in a vessel which bears a label on which is painted the phrase "Skimmed Milk" and its Sinhalese and Tamil equivalents, and is declared at the time of sale to be skimmed milk; or
- (b) any milk adulterated with water or any other foreign substance or liquid; or
- (c) any milk contained in bottles of which the mouth is not adequately covered with some impermeable material: Provided that milk to which tea, coffee or cocoa has been added for consumption on the premises of any tea or coffee boutique or eating-house shall not be deemed to be adulterated for the purpose of this by-law.

87. The licensee of a dairy shall cause a copy of the by-laws relating to dairies and the sale of milk in Sinhalese, and the licence to be framed and hung in a conspicuous position in the dairy.

Markets and Fairs

88. The area within a circle having a radius of one mile from any village market is hereby declared to be the market area for that market.

89. Within any market area no person shall, on any day on which the village market is open, sell or offer or expose for sale any vegetables, fruit, fish, meat or other perishable articles of food at any place other than the village market: Provided that the preceding provisions of this by-law shall not apply to—

- (a) the sale of vegetables or fruit by itinerant vendors who do not sell at fixed places, or do not for the purposes of such sale establish themselves on the public roads or other public places;
- (b) the sale by the licensee of an eating-house or a tea or coffee boutique of ripe plantains or other fruit for consumption on the premises; or
- (c) the sale of young coconuts by any person.

90. Every village market shall be open from 6 a.m. to 6 p.m. on such days of the week as may be approved by the Committee.

91. Where the Committee has set apart any portion of a village market for the sale of any article or class of articles, no person shall—

- (a) sell or expose for sale such articles or class of articles in any place in such market other than the portion so set apart; or
- (b) sell or expose for sale any other article or class of articles in the portion so set apart.

92. A fee at the following rates shall be levied and paid for the use and occupation of any stall, seat or space in any village market:—

For each square foot of space in the fish market—	
	<i>Per Day Cents</i>
(a) from 6 a.m. to 1.30 p.m. ...	10
(b) from 1.30 p.m. to 6 p.m. ...	20
For four square feet of space in the vegetable and fish market—	
(a) from 6 a.m. to 1.30 p.m. ...	05
(b) from 1.30 p.m. to 6 p.m. ...	10

The fee for the use of any stall or space for the purpose of the sale of commodities by public auction shall be two per centum of the gross proceeds of such sale.

93. No person shall use any stall, seat or space in the village market unless he is the holder of a permit issued in that behalf by or under the authority of the Chairman, or otherwise than in accordance with the terms and conditions of such permit. Every such permit shall expire on the date specified therein.

94. The fees payable under by-law 92 shall be paid to the Chairman or to such other person as may be authorised by the Chairman, and no permit under by-law 93 shall be issued to any person until he has paid the fees due from him.

95. The Chairman shall cause to be exhibited in a conspicuous place in each village market a notice setting out in English, Sinhalese and Tamil, the fees payable for the use and occupation of that market and no person shall demand or receive any sums higher than those set out in such notice.

96. Whenever the Committee is satisfied, after consultation with the Medical Officer of Health, that the use of consumption by the public of any particular article of food is injurious or harmful, it shall be lawful for the Committee by beat of tom-tom or other sufficient notice, to prohibit for such time as to the Committee may appear necessary, the introduction and sale of such article of food in any village market or fair.

97. No person shall sell or expose for sale in any village market or fair—

- (a) the carcase or meat of any animal which has been slaughtered at any place other than a village slaughter-house or licensed slaughter-house; and
- (b) any article the keeping or sale of which is prohibited by or under any by-law made by the Committee:

Provided that the preceding provisions of paragraph (a) of this by-law shall not apply to the sale of frozen meat, or game.

98. No person who is suffering or has recently suffered from any contagious, infectious or cutaneous disease, or has recently been in attendance on any person suffering from such disease, shall use or occupy any stall, seat or space in any village market or fair or expose for sale thereat any article whatsoever until the periods of infection and incubation have elapsed.

99. No person using any village market shall—

- (1) behave in a disorderly manner or commit any nuisance in or about such market; or
- (2) carry on cooking in any such market; or
- (3) remain in or loiter about such market after the place is closed for business at 6 p.m. without being able to give a satisfactory account of himself; or
- (4) damage, or in any way deface, any portion of the buildings, stalls, lamps or any property of the Committee in or about such market, or defile or pollute the water provided for use in such market; or
- (5) enclose in any way any portion of the building or premises of the market or erect any permanent awning or screen or fixture of any kind; or
- (6) leave any goods in or about the premises of such market between the hours of 6 p.m. to 6 a.m. without the special permission of the Chairman; or

- (7) place any fruit, vegetables, meat, flesh, fish or other article of food exposed thereat for sale, on any unclean or insanitary surface; or
- (8) expose for sale any article of food, whether cooked or uncooked, otherwise than in clean and properly constructed fly-proof glass cases.

100. Every person using or occupying any stall in a village market or fair shall keep in or near such stall a fly-proof receptacle with a close-fitting lid or cover, and shall deposit all rubbish or refuse in such receptacle.

101. No person shall throw any rubbish or refuse, or any bone or skin of any animal or any article likely to be offensive or injurious to the public health, on the premises of any village market or fair.

102. No person shall obstruct or resist the keeper of any village market or any other person appointed by the Committee to superintend any village market or to collect rents and fees or to enforce order and cleanliness therein, in the lawful execution of his duty.

103. The driver of a vehicle shall not keep that vehicle within or alongside the premises of any village market for a longer period than is necessary for loading goods into or unloading goods from that vehicle.

104. The Chairman shall give notice, by beat of tom-tom or in any such other manner as he may deem adequate, of the establishment or the temporary closing of any village market or fair.

Private Markets and Fairs

105. No private market or fair shall be established or held within any market area.

106. (1) No private market or fair shall be established or held within any area (other than a market area) except on a licence issued in that behalf by the Chairman.

(2) Every licence issued under paragraph (1) shall—

- (a) be substantially in the form set out in Schedule A hereto;
- (b) be subject to the conditions specified therein; and
- (c) unless it is cancelled under by-law 108 expire on the thirty-first day of December in the year in respect of which it is issued.

(3) The fee for each licence issued under paragraph (1) of this by-law shall be one hundred rupees.

107. No person shall be entitled to a licence to establish or hold a private market or fair unless the site is approved by the Medical Officer of Health.

108. A licence issued under by-law 106 may be cancelled by a Rural Court on the second or subsequent conviction of the licensee for a breach of any of these by-laws or the conditions of the licence, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

109. The Chairman may refuse to issue a licence under by-law 106 to any person whose previous licence has been cancelled by a Rural Court.

110. It shall be lawful for the Chairman, the Medical Officer of Health, the Sanitary Inspector or any other person authorised in writing by the Chairman, at all reasonable times, to enter and inspect any market or fair or any article of food exposed or kept for sale therein, and no person shall obstruct or resist any officer aforesaid in the execution of his duty under this by-law.

Offensive and Dangerous Trades

111. (1) The following trades shall be deemed to be offensive trades:—

- (a) Manufacture of soap.
- (b) Keeping of a kraal for soaking coconut husks.
- (2) The following trades shall be deemed to be dangerous trades:—

- (a) Manufacture or storing of copra.
- (b) Extracting of oil by apparatus.
- (c) Manufacture of desiccated coconut.
- (d) Sawing of timber or wood by the use of water, steam or other mechanical power.
- (e) Manufacture of aerated water.
- (f) Storing of straw.
- (g) Manufacture of matches.
- (h) Storing of lime in quantity exceeding one gunny bag.
- (i) Quarrying of cabook, gravel or metal.

(3) The following trade shall be deemed to be an offensive and dangerous trade:—

Burning of bricks or tiles.

112. (1) No person shall carry on any offensive or dangerous trade unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence shall, unless it is cancelled under by-law 121, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

113. No person shall be entitled to a licence to carry on any offensive or dangerous trade unless—

- (1) the place at which that trade is to be carried on is approved by the Medical Officer of Health; and
- (2) the building or buildings, if any, to be used for the purposes of that trade are in conformity with the following requirements:—
 - (a) the building must be in good repair, well ventilated, well lighted and provided with adequate drainage and latrine accommodation;
 - (b) the roof of such building must be made of some permanent material and the floor must be cemented;
 - (c) the eaves of such building must be not less than six feet from the ground;
 - (d) every room in such building must be provided with windows capable of being opened and the area of such windows when open shall be not less than one-fifteenth of the superficial floor space;
 - (e) the wall of every room in such building must be not less than seven feet in height and must be built of bricks, stone or cobwork;
 - (f) the internal surface of such walls to a height of at least four feet from the floor, must be plastered in cement and the rest of the walls must be lime-plastered and limewashed;
 - (g) the woodwork of such building must be repainted or limewashed.

114. (1) If at any time during the period for which a licence has been issued in respect of any offensive or dangerous trade, any building used for the purposes of that trade ceases to conform to the provisions of by-law 113, the Chairman may, on the recommendation of the Medical Officer of Health, cause a notice to be served on the licensee requiring him to do before a day to be specified in the notice all things necessary to make such building conform to such provisions.

(2) No holder of a licence to carry on any offensive or dangerous trade on whom a notice is served under paragraph (1) of this by-law shall fail to comply with the requirements of such notice within the time specified therein.

115. Any notice under by-law 114 shall be deemed to have been served on the holder of a licence to carry on any offensive or dangerous trade if it is affixed to the premises at which the holder of the licence carries on such trade or if it is left with any person employed in such premises by the holder of the licence.

116. The holder of a licence to carry on any offensive or dangerous trade shall cause—

- (a) the floor of every building used for the purposes of such trade to be swept and cleaned daily;
- (b) the walls of every such building to be limewashed at least once in every twelve months;
- (c) all apparatus, implements and vessels used in such trade to be kept clean;
- (d) all refuse, sweepings, scrapings and waste and by-products which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on.

117. No holder of a licence to carry on any offensive or dangerous trade shall pollute or contaminate any well or tank or any river, stream, canal, channel, lake or other inland water:

118. No holder of a licence to carry on any offensive or dangerous trade shall carry on such trade in any manner likely to cause a nuisance or to be injurious to the health or comfort of persons in the neighbourhood.

119. Every holder of a licence to carry on any offensive or dangerous trade shall cause any offensive vapours or gases which are emitted in the course of carrying on such trade—

- (a) to be discharged into the external air in such a manner and at such a height as to admit of their diffusion without injurious or offensive effects; or
- (b) to be passed directly through a fire or into a condensing apparatus.

120. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any officer of the Committee authorised in writing by the Chairman at all reasonable times to enter upon and inspect any premises at which any offensive or dangerous trade is carried on and the licensee or person in charge thereof shall permit such inspection to be made.

121. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of a licensee convicted twice or oftener of a breach of any of the by-laws relating to offensive or dangerous trades, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Dwelling Compounds

122. The occupier, or if there is no occupier, the owner of any house within the village area shall keep the land pertaining to such house in a clean and sanitary condition and free of undergrowth and rubbish.

The Cleaning of Houses

123. Whenever any house appears to be in an insanitary condition or in such a state of disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman shall cause a notice in writing to be served upon the owner of the house specifying what action the owner should take within a time set out in the notice.

124. (1) Every owner of a house served with a notice under by-law 123 shall comply with the requirements of such notice within the specified time.

(2) In the event of failure or refusal of an owner of a house to comply with the requirements of a notice under by-law 123, the Chairman may cause the work to be done, and the expenses thereby incurred may be recovered from such owner as a debt due to the Committee.

Conservancy and Scavenging

125. The Chairman may, by notice in writing served on the owner of any premises situated within an area for which a conservancy service has been established, require such owner to provide a pail latrine of such size and type and in such a position on the premises as may be approved by the Chairman on the recommendation of the Medical Officer of Health or any officer authorised by such Medical Officer.

126. If the Medical Officer of Health or an officer authorised by such Medical Officer certifies that any cesspit or latrine (not being a pail latrine of the size or type referred to in by-law 125) situated in any premises within the area for which a conservancy service has been established is insanitary and dangerous to health, the Chairman may, by notice in writing served on the owner of such premises, require such owner to close such cesspit or latrine.

127. Every owner on whom a notice referred to in by-law 125 or by-law 126 has been served shall comply with the requirements of such notice within such time, in no case to be less than two months, as may be specified in such notice.

128. Every occupier of premises provided with a pail latrine and situated within an area for which a conservancy service has been established shall maintain such latrine at all times in a sanitary condition and in good repair.

129. No person other than a conservancy labourer employed by the Committee shall remove or otherwise

dispose of the night soil from any pail latrine within an area for which a conservancy service has been established.

130. The occupier of any premises served by the conservancy service, other than an occupier who is exempted by the Committee on the ground of poverty, shall pay monthly to the Committee a conservancy fee at the rate specified in Schedule B hereto.

131. For the purpose of inspecting any cesspit or any latrine whether constructed or in the course of construction on any premises, it shall be lawful for the Medical Officer of Health or an officer authorised by him, to enter the premises at any time between sunrise and sunset, and the occupier of the premises shall render him all such assistance as may be necessary for the purpose of inspection.

132. Upon the establishment of a scavenging service for the whole or any specified part of the village area, the occupier of any premises situated within an area for which such service has been established, shall cause all ashes, sweepings and other refuse from his premises to be deposited in a bucket or bin with a suitable cover and of such shape and size as may be approved by the Chairman.

133. The occupier of any premises referred to in by-law 132 shall—

- (1) daily between such hours as the Chairman may from time to time notify by beat of tom-tom or otherwise, cause such bucket or bin to be placed by the edge of the road outside such premises but so as to cause no obstruction to traffic on the road, and
- (2) cause such bucket or bin to be removed within half an hour of the emptying of such bucket or bin by the scavenging labourers of the Committee.

134. No person shall place on any road any bucket or bin referred to in by-law 132 except between such hours as are referred to in by-law 133.

135. The occupier of any premises served by the scavenging service, other than an occupier who is exempted by the Committee on the ground of poverty, shall pay monthly to the Committee a scavenging fee at the rate specified in the Schedule B hereto.

136. The conservancy fee referred to in by-law 130 and the scavenging fee referred to in by-law 135 shall be paid to the Chairman or to any person duly authorised by him in writing to collect such fees, on or before the tenth day of the month immediately following the month in respect of which such fees are due.

137. The by-laws made by the Village Committees of certain village areas in the District of Hambantota, published in *Gazette* No. 8,155 of October 18, 1935, and therein called "Rules" are hereby rescinded, in so far as they apply to the Kanuketiya village area.

SCHEDULE A

Form of Licence

(By-law 106)

Licence to establish and hold a Private Market/Fair*
 _____ of _____ is hereby licensed to establish and hold a private market*/fair on the land called _____ situated at _____ in the Kanuketiya village area from the date hereof until the thirty-first day of December, 19—, subject always to the subjoined conditions.

 Chairman, Village Committee,
 Kanuketiya.

Conditions of the above licence

1. A table in English, Sinhalese and Tamil of the rents and fees leviable at the private market*/fair shall be exhibited in a conspicuous place in the market*/fair.
2. The licensee shall not allow any person to sell or expose for sale in the private market*/fair any article the keeping of which is prohibited by or under any by-law made by the Committee.
3. The licensee of every private market*/fair shall take all steps necessary to ensure that fruit, vegetables, meat, fish or other articles of food are not placed on an unclean or insanitary surface.

4. The licensee shall not expose for sale any article of food whether cooked or uncooked, otherwise than in clean and properly constructed fly-proof glass cases.

5. The licensee shall not allow any person who is suffering or has suffered from any contagious, infectious or cutaneous disease, or has been in attendance on any person suffering from such disease to use or occupy any stall, seat or space in the market*/fair or expose for sale thereat any articles whatsoever until the periods of infection and incubation have elapsed.

6. The licensee shall keep the premises of the market*/fair clean and free from filth and rubbish and shall cause all sweepings and refuse from the premises to be burnt, buried or otherwise disposed of in such manner as to prevent the breeding of flies or the creation of any nuisance.

7. The licensee shall provide a separate portion of land in or near the premises of the market*/fair for the parking of vehicles.

8. The licensee shall maintain order within the premises of the market*/fair.

9. The licensee shall provide a sufficient number of fly-proof receptacles with close fitting lids for the deposit of rubbish and refuse.

10. The licensee shall provide on the premises of the market*/fair a sufficient number of latrines of a type approved by the Chairman on the recommendation of the Medical Officer of Health.

11. This licence may be suspended by the Chairman, on the recommendation of the Medical Officer of Health, during an epidemic, and the licensee shall not be entitled to any compensation in respect of the suspension.

* Strike out whichever is inapplicable.

SCHEDULE B

(By-laws 130 and 135)

	Rs. c.
Conservancy fee	... 1 0 per bucket
Scavenging fee	... 0 25

L. D —B. 22/43/L. G. D.—GC. 14/42/6.

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Otara Palata village area in the Chilaw District, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

P. O. FERNANDO,

Acting Permanent Secretary,

Ministry of Health and Local Government,
 Colombo, June 12, 1950.

BY-LAWS

Public roads and paths

1. Every public road or path shall be constructed or reconstructed and maintained in accordance with the decision of the Committee as to the width of such road or path and the course which it is to take.

2. Whenever any work of construction or of repair is commenced on any public road or path, the Chairman shall have the power to prohibit the use of such road or path by the public for such time as may be necessary, after giving at least three days' notice of such prohibition by beat of tom-tom or otherwise.

3. It shall be lawful for the Chairman whenever authorised by the Committee by a resolution in that behalf, to restrict or to prohibit the use of any public road or path by any kind or class of heavy vehicular traffic.

4. It shall be lawful for any person thereunto authorised in writing by the Chairman—

- (1) to enter, between 7 a.m. and 5 p.m., with all necessary workman, vehicles, animals and implements, upon any land adjacent to or near any existing or proposed public road or path, for the purpose of executing any work connected with such road or path;

- (2) to throw upon any land adjacent to or near any existing or proposed public road or path such earth, rubbish or materials as it may be necessary to remove from the place of any work connected with such road or path;
- (3) to make any temporary road through the grounds near any existing or proposed public road or path during the execution of any work connected with such road or path; and
- (4) to enter upon any land for the purpose of constructing, repairing or cleaning such drains, water courses, fences or culverts as may be necessary for the preservation, improvement, repair or construction of any public road or path:

Provided that the earth, rubbish or materials referred to in paragraph (2) shall be removed within a reasonable time, and the temporary road referred to in paragraph (3) shall not run over any ground whereon any building stands or over any enclosed garden or yard

5. No person shall—

- (a) injure, damage, obstruct, encroach upon or otherwise interfere with the use of any public road or path, whether constructed or in the course of construction; or
- (b) except with the permission of the Committee, divert the line of any public road or path, whether constructed or in the course of construction.

6. (1) It shall be the duty of the proprietors and cultivators of any paddy field through which a public foot-path runs, to maintain such foot-path at its customary width.

(2) No person shall cut or encroach upon any such foot-path so as to reduce its width to less than its customary width.

Wells, spouts, bathing places, &c.

7. No person of one sex shall enter any enclosure at a public well or any public bathing place, set apart by the Committee for the exclusive use of persons of the other sex.

8. (1) No person who is suffering or has recently suffered from any infectious, contagious, or cutaneous disease or has been recently in attendance on any person suffering from such disease, shall bathe or wash at any public well or watering place set apart by the Committee as a public bathing place, until the periods of infection and incubation have elapsed.

(2) Water for the use of any person referred to in paragraph (1) shall be drawn by a healthy person and carried for use to a distance, at least twenty feet away, from the well or the bathing place.

9. (1) No person shall wash or cause to be washed, any animal, or any clothes, mats or other articles whatsoever, at any public well, or at any place set apart as a public bathing place.

(2) No person shall lead or drive, or take any animal into any public bathing place for any purpose whatsoever.

(3) No person shall in any manner pollute the water or the precincts of any public well or bathing place.

10. (1) No person shall wash or bathe at any public well, spout or other watering place at which washing or bathing is prohibited by order of the Committee.

(2) Where the Committee has set apart any special place in any tank, stream, or other watering place, for washing, for bathing, for taking water for human consumption or for the washing of animals, no person shall use any such place for any purpose other than that for which it has been so set apart.

11. No person shall, without the written permission of the Chairman, remove water from any public well, tank or other watering place, in any cart or barrel, or in any quantity exceeding such quantity as may from time to time be determined by the Committee.

The inspection and cleaning of drains, privies, cesspits, ashpits and sanitary-conveniences

12. It shall be lawful for the Chairman, or the Medical Officer of Health or the Sanitary Inspector, or any person authorised by the Chairman in writing to inspect any drain, privy, cesspit, ashpit, or sanitary

convenience in any premises within the village area, and for the purpose of that inspection to enter such premises at any reasonable time; and the owner or occupier of such premises shall render all such assistance as may be necessary.

13. The Chairman may by notice require the owner or occupier of any premises within the village area forthwith or within such time as may be specified in the notice, to carry out such measures as may be specified in the notice, being measures necessary to maintain any drain, privy, cesspit, ashpit or sanitary convenience in a sanitary condition.

14. It shall be lawful for the Chairman, by notice in writing, to require the owner or occupier of any premises within the village area, within such time as may be specified in the notice, to remove the contents of any drain, privy, cesspit, ashpit or sanitary convenience in those premises or to cause the contents to be removed to such other place for disposal in such manner, as may be so specified.

Unwholesome food and drink

15. No person shall keep or expose for sale any article of food or drink which is unwholesome or unfit for human consumption.

16. It shall be lawful for the Chairman, or the Medical Officer of Health, or the Sanitary Inspector, or any person authorised by the Chairman in writing, to seize any article of food or drink kept or exposed for sale, if such article appears to be unwholesome or unfit for human consumption.

17. Where any officer or person other than the Medical Officer of Health seizes an article of food or drink under by-law 16, he shall place a sample of the seized article in a receptacle and shall, after sealing the receptacle in the presence of the person from whose possession such article was seized, produce that sample with the least possible delay before the Medical Officer of Health or any other Government Medical Officer.

18. Where an article of food or drink is seized under by-law 16, the person seizing such article shall, upon demand of a sealed sample by the person from whose possession the article was seized, place a sample of the seized article in a receptacle, and shall, after sealing the receptacle in the presence of the person from whose possession the article was seized, give that sample to that person.

19. If the Medical Officer of Health who seized an article of food or drink under by-law 16, or the Medical Officer before whom an article of food or drink is produced under by-law 17, certifies such article to be unwholesome or unfit for human consumption, the Chairman shall cause such article to be destroyed or to be so disposed of as to prevent its being exposed for sale or use for human consumption. If the Medical Officer of Health certifies that the article of food or drink is wholesome and fit for human consumption, such article shall be returned to the owner.

20. No person shall sell or expose for sale the flesh of any animal that has died of natural causes or of any disease or by drowning, or has been killed by a wild beast or the bite of a snake or of a rabid dog.

Gambling, &c.

21. (a) No person shall gamble with dice or cards, play any game for a stake or take part in betting of any kind within the village area.

(b) No person shall allow gambling with dice or cards, or the playing of any game for a stake, in any house, premises, boat, vessel or vehicle occupied by that person, or belonging to him or under his control.

22. No person shall train cocks for fighting or take part in cock-fighting in any place within the village area.

23. No person shall engage in cart-racing on any public road or path.

Public health and amenities and disorderly conduct

24. The owner or occupier of every house or land shall keep his premises clean and free from all weeds and other undergrowth and all refuse or rubbish or receptacles likely to form breeding places for mosquitoes, for a distance of thirty yards from such house, or within the limits of his premises, whichever area is less.

25. (1) Whenever any tree, or any branch or fruit or other part of a tree is causing or is likely to cause damage to any building, or is in a condition dangerous to the occupants of any building or to the property, or to the safety of passers-by along any public thoroughfare, the Chairman may, by a notice in writing served on the owner or occupier of the land on which such tree stands, require such owner or occupier to tie up and make secure, or to cut down and remove such tree or branch or fruit within such time as may be specified in the notice.

(2) Every person on whom a notice is served under this by-law shall comply with the requirements of such notice within the time specified therein, and in the event of the refusal or neglect of such person to comply with such requirements within such time, the Chairman, or any officer, or workman authorised in writing by the Chairman, may enter upon the land referred to in such notice and do whatever such person was required to do by such notice, and the expenses thereby incurred shall be recoverable from such person as a debt due to the Committee.

26. No person shall, in any public place, make any obscene writing or any obscene drawing, or sing or recite any obscene song or ballad, or do any other act which is likely to outrage public decency.

27. No person shall throw stones or filth at the house, or into the compound of any other person.

The abatement of nuisances

28. Where any building, or wall or anything affixed thereon is in such a condition as to be dangerous to a neighbouring building or to an occupier of such building, or to a passer-by, the Chairman shall, by notice in writing served on the owner or occupier thereof, require the owner or occupier—

- (a) in any case of urgency, to cause within twenty-four hours after the service of the notice, a proper board or fence to be put up for the protection of any passer-by; and
- (b) in every case, within three days after the service of the notice, to cause such building or wall or anything affixed thereon to be secured or repaired.

29. (1) Every owner or occupier, served with a notice under by-law 28 shall comply with the requirements of such notice within the time specified therein.

(2) Where any owner or occupier fails or refuses to comply with the requirements of a notice served under by-law 28, the Chairman may authorise any specified person or persons to do the work which ought to have been done by such owner or occupier, and the expenses thereby incurred may be recovered from such owner or occupier as a debt due to the Committee.

30. (1) Whenever any house or building appears to be in an insanitary condition or in such a state of disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman shall, by notice in writing served on the owner or occupier thereof, require the owner or occupier to carry out within the time specified in the notice, such work as may be specified in that notice.

(2) Every owner or occupier served with a notice under paragraph (1) shall comply with the requirements of such notice within the time specified therein, and in the event of his failure or refusal to comply with the requirements of such notice, the Chairman may cause the work to be done, and the expenses thereby incurred may be recovered as a debt due to the Committee.

31. The owner or occupier of every house within the village area shall cause his house to be white-washed with lime or other suitable substance at least once a year and at any other time specified by notice in writing by the Chairman, if by reason of an outbreak of any epidemic disease, such steps appear to the Committee to be necessary.

32. No person shall dispose of the milk of coconut split for other than domestic purposes, within a distance of one hundred yards of any public road or path or public place or any dwelling house.

33. No person shall wantonly deposit the carcase of any dead animal on any land or premises belonging to any other person.

34. No person shall keep or halt any cart on any public road or path except in the event of a breakdown, or longer than is reasonably necessary for the purpose of loading goods into, or unloading goods from, such cart.

35. No person shall place or bury any charmed plate, leaf or paper or charm in any other form, on the land of any other person.

36. No person shall—

- (a) draw any caricature or indecent picture or write any insulting or offensive expression on any building or conspicuous place, or do any other act by which any member of the public is likely to be insulted or public decency is likely to be outraged; or
- (b) ease himself on his own land or on another's land, or on any public road or path, or in any place other than those specially provided for such a purpose in such a way as to offend other people's feelings of decency; or
- (c) throw rubbish or noisome matter, or unserviceable articles or any other things on lands belonging to any other person or any public place or public road or path; or
- (d) pelt stones or throw filth at the house of any other person.

Private markets and fairs

37. No private market or fair shall be established or held within any market area.

38. (1) No private market or fair shall be established or held within any area (other than a market area), except on a licence issued in that behalf by the Chairman.

(2) Every licence issued under paragraph (1) shall—

- (a) be substantially in the form set out in the Schedule hereto;
 - (b) be subject to the conditions specified therein; and
 - (c) expire on the thirty-first day of December of the year in respect of which it is issued.
- (3) The fee for each licence issued under paragraph (1) shall be fifty rupees.
- (4) No person to whom a licence under paragraph (1) is issued shall contravene any of the conditions to which that licence is subject.

39. No person shall be entitled to a licence to establish or hold a private market or fair unless the site is approved by the Medical Officer of Health.

40. A licence issued under by-law 38 may be cancelled by a Rural Court on a second or subsequent conviction of the licensee for a breach of any of these by-laws, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

41. The Chairman may refuse to issue a licence under by-law 38 to any person whose previous licence has been cancelled by a Rural Court.

General

42. It shall be lawful for the Chairman, the Medical Officer of Health, the Sanitary Inspector or any person authorised in writing by the Chairman, at all reasonable times to enter and inspect any private market or fair or any article or food exposed or kept for sale thereon, and no person shall obstruct or resist the Chairman or such officer or Inspector in the execution of his duty under this by-law.

Offensive and dangerous trades

43. (1) The following trades shall be deemed to be offensive trades:—

- Storing of cured or dry fish.
- Storing of perishable articles of food and provisions for the purpose of trade by wholesale.
- Manufacture of compost or artificial manure.
- Manufacture of vinegar, curing or manufacture of rubber.
- Manufacture of soap.
- Manufacture of crackers and fireworks.
- Keeping of a tannery.
- Curing of arecanuts.
- Boiling of blood or offal.
- Storing of hides.
- Storing of bones.
- Iceing of fish.

Curing of planks.
 Keeping of a kraal for soaking coconut husks.
 Storing of artificial manure or material used for the preparation of artificial manure in quantity over three bags.

(2) The following trades shall be deemed to be dangerous trades:—

Manufacture of aerated waters.
 Manufacture of copra.
 Manufacture of coconut oil by machinery.
 Any trade in which machinery driven by oil or other fuel or steam or electricity is used.
 Extracting of oil by apparatus.
 Quarrying of cabook, gravel or metal.
 Storing of copra.
 Storing of straw.
 Manufacture of desiccated coconut.
 Burning or storing of lime.
 Manufacture or storing of fibre.
 Storing of cotton wool
 Manufacture of matches.

(3) The following trades shall be deemed to be offensive and dangerous trades:—

Dyeing of fibre.
 Burning of bricks and tiles.

44. (1) No person shall carry on any offensive or dangerous trade unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence shall, unless it is cancelled under by-law 46, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) No licence shall be transferable.

45. No person shall be entitled to a licence to carry on any offensive or dangerous trade unless—

(1) the place at which that trade is to be carried on is approved by the Medical Officer of Health; and

(2) any building to be used for the purposes of that trade is in conformity with the following requirements:—

- (a) the building must be in good repair, well ventilated, well lighted, and provided with adequate drainage and latrine accommodation;
- (b) the roof of the building must be made of some permanent material and the floor must be cemented;
- (c) the eaves of the building must be not less than seven feet from the ground;
- (d) every room in the building must be provided with windows capable of being opened, and the area of such windows when open shall be not less than one-fifteenth of the superficial floor space;
- (e) the walls of every room in the building must be not less than seven feet in height and must be built of brick, stone or cabook;
- (f) the internal surface of such walls to a height of at least four feet from the floor must be limeplastered and limewashed; and
- (g) the woodwork of the building must be oil-painted or limewashed.

46. If at any time during the period for which a licence has been issued, any building used for the purposes of the offensive or dangerous trade to which the licence relates, ceases to conform to by-law 45, the Chairman may, on the recommendation of the Medical Officer of Health, cause a notice to be served on the holder of the licence requiring him to do, before a day to be specified in the notice, all things necessary to make such building conform to such provisions, and if the licensee fails to comply with the requirements of such notice within the time specified therein, the Chairman may cancel the licence.

47. Any notice under by-law 46 shall be deemed to have been served on the holder of the licence to carry on any offensive or dangerous trade if it is affixed to the premises at which he carries on the licensed trade or if it is left with any person employed in such premises by him.

48. Every holder of a licence to carry on any offensive or dangerous trade shall cause—

- (a) the floor of every building used for the purpose of the licensed trade to be swept and cleaned daily;
- (b) the walls of every such building to be limewashed at least once in every twelve months;
- (c) all apparatus, implements, and vessels used in such trade to be kept clean; and
- (d) all refuse, sweepings, scrapings and waste and by-products which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on.

49. No holder of a licence to carry on any offensive or dangerous trade shall contaminate any well or tank or any river, stream, canal, channel, lake or other inland water.

50. No holder of a licence to carry on any offensive or dangerous trade shall carry on such trade in any manner likely to cause a nuisance to, or to be injurious to the health or comfort of persons in the neighbourhood

51. Every holder of a licence to carry on any offensive or dangerous trade shall cause any offensive vapours or gases which are emitted in the course of carrying such trade—

- (a) to be discharged into the external air in such a manner and at such a height as to admit of their diffusion without injurious or offensive effect; or
- (b) to be passed directly through a fire or into a condensing apparatus.

52. It shall be lawful for the Chairman, or the Medical Officer of Health, or the Sanitary Inspector or any officer of the Committee authorised in writing by the Chairman, at all reasonable times, to enter upon and inspect any premises at which any offensive or dangerous trade is being carried on, and the holder of the licence or person in charge thereof shall permit the inspection to be made.

Interpretation

53. In these by-laws—

“ Chairman ” means the Chairman of the Committee;
 “ Committee ” means the Village Committee of the village area; and
 “ village area ” means the Otara Palata village area.

Schedule

(By-law 38 (2).)

Licence to establish and hold a private market*/fair.

_____ of _____ is hereby licensed to establish and hold a private market*/fair on the land called _____ situated at _____ in the Otara Palata village area from the date hereof until the thirty-first day of December, 19 _____, subject always to the subjoined conditions.

Chairman,

Otara Palata Village Committee.

Date: _____.

Conditions of the above licence

1. A table in English, Sinhalese and Tamil of the rents and fees leviable at the private market*/fair shall be exhibited in a conspicuous place in the market*/fair.

2. The licensee shall not allow any person to sell or expose for sale in the private market*/fair any article the keeping or sale of which is prohibited by or under any by-law made by the Committee.

3. The licensee of every private market*/fair shall take all steps necessary to ensure that fruit, vegetables, meat, fish or other articles of food are not placed on an unclean or insanitary surface.

4. The licensee shall not expose for sale any article of food, whether cooked or uncooked, otherwise than in clean and properly constructed fly-proof glass cases.

5. The licensee shall not allow any person who is suffering or has suffered from any contagious, infectious or cutaneous disease, or has been in attendance on any person suffering from such disease, to use or occupy any stall, seat or place in the market*/fair or to expose for sale thereat any articles whatsoever until the periods of infection and incubation have elapsed.

6. The licensee shall keep the premises of the market*/fair clean and free from filth and rubbish and shall cause all sweepings and refuse from the premises to be burnt, buried or otherwise disposed of in such manner as to prevent the breeding of flies or the creation of any nuisance.

7. The licensee shall maintain order within the premises of the market*/fair.

8. The licensee shall provide a separate portion of land in or near the premises of the market*/fair for the parking of vehicles.

9. The licensee shall provide a sufficient number of fly-proof receptacles with closely-fitting lids for the deposit of rubbish and refuse.

10. The licensee shall provide on the premises of the market*/fair a sufficient number of latrines of a type approved by the Chairman on the recommendation of the Medical Officer of Health.

11. This licence may be suspended by the Chairman, on the recommendation of the Medical Officer of Health, during any epidemic, and the licensee shall not be entitled to any compensation in respect of such suspension.

*Strike out whichever is inapplicable.

L D.—B 59/50/L. G D —GD 14/46

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made severally by the Village Committees of those village areas in the Trincomalee District which are set out in the Schedule hereunder, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary*, No. 9,773 of September 24, 1947.

P. O. FERNANDO,

Acting Permanent Secretary,
Ministry of Health and Local Government.

Colombo, June 12, 1950

SCHEDULE

Village areas of:—

Kuchchaveli
Pulmoddai
Uppuveli
Sampaltivu
Kantalai
Toppur
Sampur
Ichchilampattai
Nilaveli
Kinnya.

By-laws

Dwelling compounds

1. The occupier or if there is no occupier, the owner of any house within the village area shall keep the land pertaining to such house in a clean and sanitary condition and free from undergrowth and rubbish.

The disposal of the bodies of dead animals

2. On the death of any animal, it shall be the duty of the owner thereof, or in the absence of the owner, of the occupier of the premises in which the death occurs, to cause the body of the animal to be buried before the expiry of a period of twelve hours from the time of death.

3. Where any person, who is responsible under by-law 2 for the burial of any dead animal, fails to bury such animal within a period of twelve hours, the Chairman shall cause such animal to be buried and the expenses incurred thereby may be recovered from such person as a debt due to the Committee.

The cleaning of houses

4. Whenever any house appears to be in an insanitary condition or in such a state of disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman shall cause a notice in writing to be served upon the owner of the house specifying what action the owner should take within a time set out in the notice.

5. (1) Every owner of a house served with a notice under by-law 4 shall comply with the requirements of such notice within the time specified therein.

(2) In the event of the failure or refusal to comply with the requirements of a notice under by-law 4, the Chairman may cause the work to be done, and the expenses thereby incurred may be recovered as a debt due to the Committee.

6. In these by-laws:—

“Chairman” means the Chairman of the Committee; and

“Committee” means the Village Committee of any of the village areas specified in the Schedule.

Posts — Vacant

LOCAL GOVERNMENT SERVICE

Post of Clerk, Grade II, District Road Committee, Hambantota

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs 840 per annum, rising by 22 annual increments of Rs. 72 to Rs. 2,424 per annum, with efficiency bars before Rs. 1,488 and Rs 2,064 per annum. A rent allowance and a temporary cost of living allowance will be paid according to Government regulations. No special temporary allowance is payable.

3. Applicants should be Ceylonese* and not less than 17 years of age nor more than 25 years of age on July 12, 1950, and should have previously passed at least—

- the Cambridge Senior or the London Matriculation or the Senior School Certificate (English) Examination; or
- the final examination for the Commercial Certificate of the Ceylon Technical College; or
- one of the following Junior examinations:—

The Cambridge Junior, the Junior School Certificate (English) Examination of the Education Department, Ceylon, or the Junior School Certificate (English) Examination held by a school approved by the Education Department for the Senior School Certificate (English) Examination together with either (i) the Higher Commercial Certificate Examination (either section) of the London Chamber of Commerce, or (ii) the Commercial Certificate Examination (either section) of the London Chamber of Commerce.

A good knowledge of Sinhalese is essential. The selected candidate will be required to pass a test in typewriting within one year of the date of appointment and no increment of salary will be given until the test is passed.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age and academic qualifications. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen the period of their mobilised service will be deducted from their ages for purposes of eligibility. Applicants who are or were temporary clerks either in Government or in the employ of a Local Authority for any continuous period of 2 years or more may deduct such period of temporary service from their age, if necessary, provided that they were in such temporary employment on a date subsequent to April 1, 1946.

5. Applications will be entertained only from persons who have been resident for a period of at least 3 years immediately prior to July 1, 1950, in the area comprising—

the revenue districts of Colombo, Kalutara, Galle, Matara, Hambantota and Chilaw.

A certificate to that effect from the D. R. O. of the Revenue District or a Justice of the Peace should be attached to the application. The above area restriction does not apply to “transferred” members of the Local Government Service.

6. The selected candidate will be on two years' probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

7. Applications in the candidates own handwriting, stating age, qualifications, date and place of birth of father and experience, together with copies only of testimonials, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than July 12, 1950.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,
Colombo, June 19, 1950.

* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Posts of Overseer, Grade II, Waterworks Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for—

- (a) One post of Overseer (temporary); and
- (b) One post of Overseer (permanent).

2. Each of the posts carry a salary of Rs. 840 per annum, rising by 10 annual increments of Rs. 72 to Rs. 1,560 per annum, with an efficiency bar before Rs. 1,200 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates will be paid. A bicycle allowance will be fixed by the Commission. No special temporary allowance is payable.

3. Qualifications required:—

- (i) Applications for the post in category (a) will be received only from Grade III Waterworks Overseers serving the Colombo Municipal Council, who have passed the Junior School Certificate (English) examination or a higher examination and who hold the Certificate in Plumbing of the Ceylon Technical College.
- (ii) Applications for the post in category (b) will be received from Waterworks Overseers and Officers of similar status in the Local Government Service, who possess the qualifications prescribed in (i) above.
- (iii) Preference will be given to those having at least five years' experience in carrying out and supervising work in connection with water services, service connections and mains laying.

4. The selected candidates will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder, and will be required to reside within the Municipal limits of Colombo.

5. Applications should be forwarded through the Mayor or Chairman of the Local Authority in which the candidate is serving.

6. Applications in the candidates own handwriting, specifying the post applied for, stating age, qualifications, and full particulars of experience should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before July 8, 1950.

7. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,
Colombo, June 20, 1950.

LOCAL GOVERNMENT SERVICE

Post of Clerk-Draughtsman, Grade II, Urban Council, Ratnapura

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 840 per annum, rising by annual increments of Rs. 72 to Rs. 2,424 per annum, with efficiency bars before Rs. 1,488 and Rs. 2,064 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese* and should be not more than 35 years of age on June 15, 1950, and should have obtained a certificate in building construction and draughtsmanship of the Ceylon Technical College or possess equivalent qualifications.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the local body in which they are serving. In the case of Ceylonese ex-Servicemen the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a recognized guarantee association.

7. Applications in the candidates' own handwriting, stating age, qualifications and experience and date and place of birth of the candidate's father, together with copies only of testimonials, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo I, not later than June 30, 1950.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,
Colombo, June 17, 1950.

* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Electrical Engineer, M. C., Negombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 4,800 per annum, rising by annual increments of Rs. 360 to Rs. 7,680 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid. The selected candidate may be placed on a step in the scale according to his qualifications and experience. The pension rights of officers holding pensionable posts will be safeguarded if released under section 21 of the Minutes on Pensions.

3. Applicants should be Ceylonese* and not more than 45 years of age on June 15, 1950. Applications will be considered from Associate Members of the Institution of Electrical Engineers. Applications will also be considered from Electrical Superintendents in Grade I of the Scheme for Electrical Superintendents in the Local Government Service irrespective of age. They should possess considerable experience in responsible engineering duties and in the administration of large Electricity Undertakings and be thoroughly conversant with the operation and maintenance of Modern Power Plants, Transmission and Distribution Systems (H. T.

& L. T.) They should also possess a knowledge of Electricity Tariffs and Accounts and be efficient in office organisation and management.

4 Applications from members of the Service should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen the period of their mobilised service will be deducted from their ages for purposes of eligibility. Applications from those in Government Service should be forwarded through the Heads of their respective departments.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

6. The selected candidate will be required to furnish security either in cash or by fidelity guarantee bond through a recognized guarantee association.

7. Applications in the candidates' own handwriting stating age, qualifications and experience, present salary and salary scale, and date and place of birth of the candidate's father, together with copies only of testimonials, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than July 7, 1950.

8 Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,

Colombo 1, June 21, 1950.

* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Revenue Overseer, Village Committee, Andiambalama, Colombo District

APPLICATIONS are invited for the above post.

2. The post carries a salary of Rs. 660 per annum, rising by 7 annual increments of Rs. 42 to Rs. 954 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid.

3. Applicants must be Ceylonese* and they should be not less than 25 years of age nor more than 40 years of age on July 12, 1950. They should have passed the J. S. C. English Examination with Sinhalese as a subject or 7th Standard in English and the J. S. C. Sinhalese. Preference will be given to those who possess a knowledge and experience in the collection of taxes and rates and in distraining work.

4. Applications will also be considered from members of the Local Government Service, irrespective of age and academic qualifications, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilised service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a recognized guarantee association approved by the Commission.

7. Applications in the candidate's own handwriting, stating age, date and place of birth of the father, qualifications and experience, together with copies only of

testimonials, should reach the Chairman, Village Committee, Andiambalama, Katunayake, not later than July 12, 1950.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

S. P. KUMARASINGHE,
Chairman,

Village Committee, Andiambalama.

V. C. Office,
Andiambalama,

Katunayake, June 15, 1950.

* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Works Overseer, Village Committee, Kalutara Badda, Kalutara District

APPLICATIONS are invited for the above post.

2. The post carries a salary of Rs. 660 per annum, rising by 7 annual increments of Rs. 42 to Rs. 954 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid.

3. Applicants must be Ceylonese* and they should be not less than 25 years of age nor more than 40 years of age on July 12, 1950. They should have passed the 7th standard in English and 7th standard in Sinhalese and should possess a knowledge and experience in road-making, construction of small bridges and culverts, estimating and preparation of plans and specifications.

4. Applications will also be considered from members of the Local Government Service, irrespective of age and academic qualifications, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the local body in which they are serving. In the case of Ceylonese ex-Servicemen the period of their mobilised service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Local Government Service Commission.

7. Applications in the candidates' own handwriting, stating age, date and place of birth of the father, qualifications and experience, together with copies only of testimonials, should reach the Chairman, Village Committee, Kalutara Badda, Kalutara, not later than July 12, 1950.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

S. A. KOTTEGODA,
Chairman,

Village Committee, Kalutara Badda.

V. C. Office,
Kalutara Badda,

Kalutara, June 20, 1950.

* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Resthouse Keeper, Grade I, Horton Plains,
Provincial Road Committee, Kandy

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 540 per annum, rising by 20 annual increments of Rs. 12 to Rs. 780 per annum, with efficiency bars before Rs. 636 and Rs. 732 per annum. A temporary cost of living allowance at Government rates will be paid. No special temporary allowance is payable. The following allowances are also payable:—

Rs. 390 per annum as allowance for water carrier.

Rs. 150 garden cooly allowance, and Rs. 150 as washing allowance. Ten per cent. on collections made is paid as lighting allowance. Free quarters are provided. The allowances are subject to alterations.

3. Applications will be considered only from Resthouse Keepers in Grade II of the Local Government Service and from Resthouse Keepers in Grade I who desire a transfer. Applications should be forwarded through the Chairman of the Local Body in which they are serving.

4. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

5. Applications in the candidates' own handwriting, stating age, qualifications and experience, together with copies of testimonials, should reach the Chairman, Provincial Road Committee, Central Province, Kandy, not later than 12 noon on July 1, 1950.

6. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

7. Canvassing either directly or indirectly will be a disqualification.

A. A. CHELLAPPAH,
for Chairman,
Provincial Road Committee.

P. R. C. Office,
Kandy, June 19, 1950.

Notices under the Local Authorities Elections Ordinance

KADUGANNAWA URBAN COUNCIL

NOTICE is hereby given under section 17 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that the preparation of the Electoral Lists of the Kadugannawa Urban Council has been completed. Copies of the Electoral Lists will be available for inspection free of charge, during office hours at the office of the above Urban Council and at this office.

Any person—

- (a) who claims to be entitled to have his name entered in the Electoral Lists but whose name has not been so entered,
- (b) who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,
- (c) who, being a person whose name has been entered in the above lists, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice.

W. H. M. SAMARASINHE,
Assistant Elections Officer,
Kandy District.

Elections Office, Hotel Suisse,
Kandy, June 23, 1950.

WATTEGAMA URBAN COUNCIL

NOTICE is hereby given under section 17 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that the preparation of the Electoral Lists of the Watteagama Urban Council has been completed. Copies of the

Electoral Lists will be available for inspection, free of charge, during office hours at the office of the above Urban Council and at this office.

Any person—

- (a) who claims to be entitled to have his name entered in the Electoral Lists but whose name has not been so entered,
- (b) who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,
- (c) who, being a person whose name has been entered in the above lists, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice.

W. H. M. SAMARASINHE,
Assistant Elections Officer,
Kandy District.

Elections Office, Hotel Suisse,
Kandy, June 23, 1950.

TEL DENIYA TOWN COUNCIL

NOTICE is hereby given under section 17 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that the revision of the Electoral Lists of the Teldeniya Town Council has been completed. Copies of the Electoral Lists will be available for inspection, free of charge, during office hours at the office of the above Town Council and at this office.

Any person—

- (a) who claims to be entitled to have his name entered in the Electoral Lists but whose name has not been so entered,
- (b) who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,
- (c) who, being a person whose name has been entered in the above lists, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice.

W. H. M. SAMARASINHE,
Assistant Elections Officer,
Kandy District.

Elections Office, Hotel Suisse,
Kandy, June 23, 1950.

ULAGALLA KORALE VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that the candidates whose names appear in the schedule below have been elected to represent the wards of the Ulagalla Korale Village Committee as shown against their names.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, June 21, 1950.

SCHEDULE

Ward No.	Name of Candidate
5	Rajapaksa Bilindage Kawwa.
12	Wannhamige Dingiri Banda.

MATOMBUWA KORALE VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Bandage Herathamy has been elected to represent Ward No. 15 of the Matombuwa Korale Village Committee.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, June 21, 1950.

MAHAPOTANA KORALE VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Kandappuralage Bandathe has been elected to represent Ward No. 2 of the Mahapotana Korale Village Committee

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, June 21, 1950

MEDA PATTU VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Abdul Cader Habeebu Mohamed has been elected to represent Ward No. 6 of the Meda Pattu Village Committee

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, June 21, 1950

GODAPITIYA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Wilson Tidasapema Wickramasinghe has been elected to represent Ward No. 6, Karagoda Uyangoda (west of Bibulawela Road) of the Godapitiya Village Committee

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, June 16, 1950.

KUKUL KORALE, MEDA PATTU VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Elawelle Gamaetige Dingirimahatmaya has been elected to represent Ward No. 12, Delgoda, of the Kukul Korale, Meda Pattu Village Committee.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies)

Colombo, June 16, 1950.

BUTTALA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 36 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that on the nomination day appointed in accordance with section 27 (1) and on the second nomination day appointed in accordance with section 36 (1) of the Ordinance, no candidates were duly nominated for election in respect of Ward No. 3, Udagama No. 3, of the Buttala Village Committee.

P. O. FERNANDO,
Commissioner of Elections,
(Local Bodies).

Colombo, June 19, 1950.

Statements of Revenue and Expenditure

KALUTARA URBAN COUNCIL
True Account of the Revenue and Expenditure of the
Urban Council, Kalutara, during the Year 1949
The Urban Councils Ordinance, No. 61 of 1939

REVENUE		Rs.	c.
A.—General :—			
Property rate	..	73,675	0
Vehicles and animals tax	..	925	0
Licence duties	..	21,752	46
Refunds and grants from Government	..	111,509	57
Other	..	11,754	3
B.—Thoroughfares	..	1,890	50
C.—Resthouses and ambalams	..	4,322	53
D.—Council lands and buildings	..	24,949	69
E.—Public health :—			
General revenue	..	6,396	50
Scavenging	..	94	76
Conservancy	..	1,394	0
Slaughter house and cattle pound	..	3,257	63
Water supply	..	—	—
Hospitals	..	49	40
Markets and galas	..	29,067	50
F.—Public recreation	..	9,355	28
G.—Cemeteries	..	913	50
H.—Dog registration	..	100	50
I.—Weights and measures	..	154	59
J.—Electricity department :—			
General revenue	..	170,629	15
Government grant (W. A.)	..	27,888	99
M.—Reading room and library	..	1,439	65
		Total revenue	501,520 23
Deposits	..	72,888	73
Advances	..	78,596	29
Loan, electric lighting scheme	..	—	—
Grant, slum clearance scheme	..	158,810	0
		Total receipts	811,815 25
EXPENDITURE		Rs.	c.
A.—General :—			
Salaries and pensions	..	19,203	25
Establishment expenses	..	27,716	93
Refunds	..	0	60
Contributions and grants	..	367	50
B.—Thoroughfares :—			
Salaries and wages	..	15,368	50
Maintenance	..	14,588	3
Plant and tools	..	1,204	62
Lighting	..	26,076	52
Acquisition	..	594	47
Loan charges	..	427	20
Surveys	..	782	0
New works	..	82	10
C.—Resthouses and ambalams :—			
Salaries	..	3,603	35
Maintenance	..	5,806	28
Furniture and equipment	..	4,426	5
Improvements	..	12,523	16
D.—Council lands and buildings	..	36,414	75
E.—Public health :—			
General expenditure	..	31,085	23
Scavenging	..	33,862	99
Conservancy	..	51,033	93
Slaughter house and cattle pound	..	507	73
Water supply	..	—	—
Hospitals	..	5,150	63
Markets and galas	..	5,237	47
F.—Public recreation	..	11,654	91
G.—Cemeteries	..	2,498	97
H.—Dog registration	..	543	25
I.—Weights and measures	..	461	78
J.—Electricity department	..	177,091	43
K.—Fire protection	..	—	—
M.—Reading room and library	..	3,427	9
		Total expenditure	491,740 72
Deposits	..	85,147	61
Advances	..	32,445	16
Loan, electric lighting scheme	..	84,717	80
Grant, slum clearance scheme	..	111,572	96
Fixed deposit	..	50,000	0
		Total Payments	855,624 25

I, P. Andrew Cooray, Chairman, Urban Council, Kalutara, do swear that to the best of my knowledge and belief the above is a true and correct statement of all monies received and paid during the year 1949, on account of the Kalutara Urban Council.

Urban Council Office,
Kalutara, June 17, 1950.

P. A. COORAY,
Chairman.

U. M. M. SALLY,
Member.

Sworn to before me, this 17th day of June, 1950.

A. I. M. KALEEL,
Justice of the Peace.

Statement of Assets and Liabilities on December 31, 1949

LIABILITIES		Rs.	c.
Deposits	..	65,131	48
Grant, slum clearance scheme	..	115,208	81
Loan, markets and granaries	..	4,149	0
Total		184,489	29
ASSETS		Rs.	c.
Loan for electric lighting scheme	..	13,683	74
Advances	..	60,460	24
Ceylon Government loan bonds	..	15,988	96
Ceylon Savings Bank	..	4,258	3
Fixed deposits	..	50,000	0
Cash	..	8,231	16
Deficit on December 31, 1948	..	51,646	67
Revenue, 1949	..	501,520	23
Expenditure, 1949	..	491,740	72
		9,779	51
		41,867	16
Less amount transferred from fixed deposit account to current account on December 22, 1949, but not reflected in cash book		10,000	0
		31,867	16
Total		184,489	29

I, P. Andrew Cooray, Chairman, Urban Council, Kalutara, do swear that to the best of my knowledge and belief the above is a

true and correct statement of the Assets and Liabilities of the Kalutara Urban Council on December 31, 1949.

Urban Council Office,
Kalutara, June 17, 1950.

U. M. M. SALLY,
Member.

Sworn to before me this 17th day of June, 1950.

A. I. M. KALEEL,
Justice of the Peace.

Deposit Account, 1949

RECEIPTS		Rs.	c.
Deposits	..	72,888	73
Balance on January 1, 1949	..	77,390	36
Total		150,279	9
PAYMENTS		Rs.	c.
Refunds	..	85,147	61
Balance on December 31, 1949	..	65,131	48
Total		150,279	9

I, P. Andrew Cooray, Chairman, Urban Council, Kalutara, do swear that to the best of my knowledge and belief the above is a true and correct statement of the Deposit Account of the Kalutara Urban Council on December 31, 1949.

Urban Council Office,
Kalutara, June 17, 1950.

U. M. M. SALLY,
Member.

Sworn to before me, this 17th day of June, 1950.

A. I. M. KALEEL,
Justice of the Peace.

Loan Account, 1949

No.	Amount of Loan		Rate of Interest Per Cent.	Date raised	Annual Instalments		Amount Paid		Balance Outstanding		Date of Extinction		
	Rs.	c.			Rs.	c.	Rs.	c.	Rs.	c.			
1	15,000	0	4	31. 5. 33	652	17	9,130	47	5,869	53	31. 5. 53		
2	25,000	0	do.	12. 8. 33	1,087	10	14,132	30	10,867	70	12. 8. 58		
3	25,000	0	do.	20. 9. 33	1,086	95	15,217	45	9,782	57	20. 9. 58		
4	35,000	0	do.	18. 10. 33	1,521	73	21,304	43	13,695	57	18. 10. 58		
5	25,000	0	do.	19. 12. 33	1,086	95	14,130	50	10,869	50	19. 12. 58		
6	21,000	0	do.	19. 3. 34	913	4	11,869	60	9,130	40	19. 3. 59		
7	29,000	0	do.	21. 8. 34	1,260	87	15,130	44	13,869	56	21. 8. 59		
8	2,500	0	do.	19. 4. 37	168	27	819	50	1,680	50	19. 4. 62		
9	2,500	0	do.	19. 4. 37	150	3	600	55	1,899	45	19. 4. 67		
10	5,000	0	do.	19. 4. 37	500	72	3,609	82	1,399	18	19. 4. 52		
11	2,500	0	do.	8. 6. 37	150	3	600	55	1,899	45	8. 6. 67		
12	37,500	0	do.	8. 6. 37	3,755	39	27,073	73	10,426	27	8. 6. 52		
13	2,500	0	do.	29. 9. 37	150	3	600	28	1,899	72	29. 9. 67		
14	12,500	0	do.	29. 9. 37	1,251	80	9,019	94	3,480	6	29. 9. 52		
15	2,896	60	do.	15. 12. 37	173	83	613	52	2,283	8	15. 12. 67		
16	1,681	50	do.	15. 12. 37	113	18	485	89	1,195	61	15. 12. 62		
17	3,921	90	do.	15. 12. 37	392	75	2,495	81	1,426	9	15. 12. 52		
18	5,000	0	do.	4. 4. 38	500	72	3,181	84	1,818	16	4. 4. 53		
19	5,000	0	do.	8. 10. 38	500	72	3,182	36	1,817	64	8. 10. 53		
20	6,000	0	do.	22. 9. 41	403	85	1,085	72	4,914	28	22. 9. 66		
21	10,000	0	do.	26. 1. 42	673	9	1,478	44	8,521	56	26. 1. 67		
22	70,000	0	do.	1. 9. 48	7,010	6	—	—	70,000	0	1. 9. 63		
23	11,000	0	do.	1. 12. 48	740	40	—	—	11,000	0	1. 12. 73		
24	8,000	0	do.	26. 10. 33	320	0	5,120	0	2,880	0	26. 10. 58		
25	2,000	0	do.	30. 8. 34	80	0	1,120	0	880	0	30. 8. 59		
26	7,736	0	do.	15. 10. 36	309	44	4,022	72	3,713	28	15. 10. 61		
27	5,000	0	do.	7. 4. 37	200	0	2,400	0	2,600	0	7. 4. 62		
28	10,000	0	do.	31. 1. 34	400	0	6,000	0	4,000	0	31. 1. 59		
29	5,000	0	do.	11. 7. 34	200	0	3,000	0	2,000	0	11. 7. 59		
30	5,000	0	do.	3. 8. 34	200	0	2,800	0	2,200	0	3. 8. 59		
31	2,535	0	do.	6. 11. 34	101	40	1,419	60	1,115	40	6. 11. 59		
32	14,065	0	do.	22. 5. 35	562	60	7,876	40	6,188	60	22. 5. 60		
33	2,932	0	do.	17. 2. 36	117	28	1,524	64	1,407	36	17. 2. 61		
34	2,500	0	do.	15. 10. 36	100	0	1,300	0	1,200	0	15. 10. 61		
35	7,500	0	do.	14. 4. 37	300	0	3,600	0	3,900	0	14. 4. 62		
36	15,000	0	do.	2. 9. 37	600	0	7,200	0	7,800	0	2. 9. 62		
37	15,000	0	do.	15. 12. 37	600	0	6,600	0	8,400	0	15. 12. 62		
38	20,000	0	do.	24. 6. 38	800	0	8,800	0	11,200	0	24. 6. 63		
39	7,000	0	do.	25. 11. 38	280	0	2,800	0	4,200	0	25. 11. 63		
40	1,000	0	do.	15. 10. 36	40	0	520	0	480	0	15. 10. 61		
41	2,000	0	do.	16. 11. 36	80	0	960	0	1,040	0	16. 11. 61		
42	10,250	0	do.	12. 8. 40	410	0	3,280	0	6,970	0	12. 8. 65		
43	6,500	0	do.	1. 8. 44	260	0	1,040	0	5,460	0	1. 8. 69		
44	23,250	0	do.	2. 11. 44	930	0	3,720	0	19,530	0	2. 11. 69		
45	22,750	0	do.	27. 5. 47	910	0	1,820	0	20,930	0	27. 5. 72		
46	85,000	0	do.	30. 11. 44	3,400	0	13,600	0	71,400	0	30. 11. 69		
47	40,000	0	do.	10. 6. 47	1,600	0	3,200	0	36,800	0	10. 6. 72		
48	5,000	0	do.	3. 8. 48	200	0	—	—	5,000	0	3. 8. 73		
49	10,000	0	do.	8. 3. 49	400	0	400	0	9,600	0	8. 3. 74		
		690,518	0			37,644	40			249,886	50		
												440,631 50	

1 to 23 Loans taken for Electric Lighting Scheme.

24 to 27 Loans taken for Acquisition of lands for roads.

28 to 32 Loans taken for Improvements to Park.

33 to 39 Loans taken for Erection of Town Hall.

40 to 41 Loans taken for Construction of Aided Latrines.

42 to 45 Loans taken for Slum Clearance Scheme.

46 to 49 Loans taken for Water Sealed Latrines.

I, P. Andrew Cooray, Chairman, Urban Council, Kalutara, do swear that to the best of my knowledge and belief the above is a true and correct statement of the Loan Account of the Kalutara Urban Council on December 31, 1949.

U. M. M. SALLY,
Member.

Sworn to before me, this 17th day of June, 1950.

P. A. COORAY,
Chairman.

A. I. M. KALEEL,
Justice of the Peace.

Budgets

BANDARAWELA URBAN COUNCIL

Supplementary Budget No. 1 for 1950

	Rs. c.
A.—General Expenditure —	
(2) Establishment Expenses :—	
(b) Travelling	65 0
(4) Contributions and grants	200 0
B.—Thoroughfares :—	
(12) New works	861 0
(13) War allowance	375 8
D.—Council lands and buildings (not charged elsewhere) :—	
(7) New works	1,263 41
E.—Public health :—	
(e) Disinfectants	160 0
(n) Child welfare clinic and maternity home	21 1
(3) Conservancy—	
(b) Carts, bulls and lornes	1,183 22
F.—Public Recreation :—	
(5) Contributions and grants	158 50
H.—Dog Registration —	
(1) Destruction of dogs	75 0
Total	4,362 22

Sufficient savings under any vote are not presently anticipated.
Settled and adopted at a meeting of the Council held on June 17, 1950, by resolution No. 12.

S. A. JAMAL
Chairman.

L. G. D.—DD. 176.

POLGAHAWELA TOWN COUNCIL

First Supplementary Budget for 1950

HEAD OF EXPENDITURE	Amount	
	Rs.	c.
<i>Part I</i>		
A (2) (k) Office equipment	500	0
A (4) Contributions and grants	500	0
<i>Part II</i>		
(4) (d) Sundries	250	0
Total	1,250	0

Settled and adopted by the Council at its meetings held on March 2 and 27, 1950.

Town Council,
Polgahawela, June 3, 1950.
Revised and sanctioned.

K. B. EPAKANDE,
Chairman.

E. B. WIRATUNGA,
for Commissioner of Local Government.

Colombo, June 10, 1950.

L. G. D.—DD. 176.

POLGAHAWELA TOWN COUNCIL

Second Supplementary Budget for 1950

HEAD OF EXPENDITURE	Amount	
	Rs.	c.
<i>Part I</i>		
A (2) (g) Cost of vehicle and boat plates	557	87
<i>Part II</i>		
(4) (d) Sundries	200	0
Total	757	87

Settled and adopted by the Council at its meeting held on May 25, 1950.

Town Council,
Polgahawela, June 3, 1950.
Revised and sanctioned.

K. B. EPAKANDE,
Chairman.

E. B. WIRATUNGA,
for Commissioner of Local Government.

Colombo, June 10, 1950.

Sale of Properties

COLOMBO MUNICIPAL COUNCIL

NOTICE is hereby given that in the absence of movable property liable to seizure, (1) rents and profits from 1 to 10 years, (2) timber and produce, (3) materials of house, and (4) the under-mentioned properties themselves, seized in virtue of a Warrant issued by the Mayor of Colombo, in terms of Section 252 of the Municipal Councils Ordinance for arrears of rates due on the premises, and for the period mentioned in the subjoined Schedule, will be sold by public auction on the spot on the dates therein mentioned, sale commencing at 8 a.m. unless in the meantime the amount of the rates and costs be duly paid.

R. C. H.,
The Municipal Office,
Colombo, June 20, 1950.

L. I. ATTYGALLE,
for Municipal Commissioner.

SCHEDULE

For 1st quarter 1948 to 4th quarter 1949

On July 26, 1950, premises No. 245 (51), Driebergs Avenue.

For 2nd quarter 1948 to 4th quarter 1949

On July 26, 1950, premises No. 245 (52), Driebergs Avenue.

For 3rd quarter 1948 to 4th quarter 1949

On July 22, 1950, premises No. 18 (1-22), 16th Lane A, Kotahena East

For 2nd quarter 1949 and 3rd quarter 1949

On July 20, 1950, premises No. 25 (1-6), Kopiauwatte Road

For 3rd quarter 1949

On August 4, 1950, premises Nos. 25 & 42 (1-4), Gomes Lane.

For 4th quarter 1949

On August 2, 1950, premises Nos. 664 (23), 702 (34-36), 708, Alutmawatte Road. Premises No. 107 (11), Fransawatte Lane, Premises No. 147 (5), Madampitiya Road, Premises No. 1 (100 & 105), Mattakuliya Farm Road, Premises Nos. 217 (2), 227 (7), Modera Street. On August 11, 1950, premises No. 276 (8) Modera Street, premises No. 17 St. Elmo's Lane. On August 10, 1950, premises Nos. 16, 20, 22, 24, 26, 13th Lane, Kotahena West. On July 24, 1950, Premises No. 19, Ketawalamulla Passage. On August 11, 1950, Premises No. 242, Layards Broadway

Miscellaneous

COLOMBO MUNICIPAL COUNCIL

Supplemental Budget, 1950 (No. 4)

NOTICE is hereby given in terms of Section 214 (2) (b) of the Municipal Councils Ordinance, No. 29 of 1947, that the Supplemental Budget of the Colombo Municipal Council for the year 1950 (No. 4) will be open to public inspection for seven days commencing from June 26, 1950, at the Office of the Municipal Treasurer, Colombo.

KUMARAN RATNAM,
Mayor of Colombo.

Town Hall,
Colombo, June 23, 1950.

TANGALLA URBAN COUNCIL

IT is hereby notified for the public information in terms of section 179 of Ordinance No. 61 of 1939, as read with section 235 of the Municipal Councils Ordinance, No. 29 of 1947, that the Assessment Registers of the Tangalla Urban Council for the year 1950 are now ready and open for inspection at the Council's office during office hours

D. P. ATAPATTU,
Chairman.

Urban Council Office,
Tangalla, June 14, 1950.

TRINCOMALEE URBAN COUNCIL

Rabies

NOTICE is hereby given in terms of section 11 of the Rabies Ordinance, Chapter 333, of the Legislative Enactments of Ceylon, that there is danger of rabies within the administrative limits of this Council.

Any dog found in any public place or road or any place other than private buildings, compound or garden, within the limits of this Council, and not being tied up or led, shall be liable to be destroyed forthwith by any person authorized by me in writing.

This proclamation shall be in force for six months from June 14, 1950.

S. M. MANIKKARAJAH,
Chairman.

Urban Council Office,
Trincomalee, June 19, 1950.

YATAKALAN PATTUWA VILLAGE COMMITTEE

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers (Amendment) Ordinance, No. 44 of 1947, that the person mentioned in the schedule hereunder has made application to me for carrying on the trade of butcher in the premises stated against his name in the aforesaid schedule, during the year 1950.

Any person residing within the limits of Yatakalan Pattuwa Village Committee area, who desires to object to the issue of the licence, should furnish to me in duplicate, within 14 days from the date of this *Gazette*, a written statement of the ground of his objections for the issue of the licence.

SCHEDULE ABOVE REFERRED TO

Name of Applicant	Name of premises
M. A. Luwis Fernando	... "Bakmeegahawatta", Thoduwawa South
A. R. PANDITTESEKERE,	
	Chairman.

Village Committee Office,
Walahapitiya
Nattandiya, May 29, 1950.

RATTOTA TOWN COUNCIL

The Cemeteries and Burials Ordinance

REGULATIONS made by the Rattota Town Council, the proper authority in that behalf, under sections 17 and 22 of the Cemeteries and Burials Ordinance (Chapter 181) in respect of the general cemetery at Rattota

M K A HAMEED,
Chairman.

Town Council Office,
Rattota, June 7, 1950.

Regulations

1. Every application for a grave shall be made to the Chairman or to any officer authorized by him in that behalf not less than six hours before the time fixed for the burial of the person for whom the grave is wanted
2. No person shall dig a grave without the permission of the Chairman or any officer authorized by him in that behalf.
3. No grave shall be less than five feet in depth, or less than four feet distant from any other grave
4. For building a vault a space not exceeding one foot shall be allowed for each side wall, and no allowance shall be made for the construction of the steps leading into the vault.
5. Except on the order of an authority competent to order the disinterment of any corpse, no person shall re-open—
 - (a) any grave within three years of the burial of any dead body therein, or
 - (b) any vault within eighteen months of any interment therein.
6. No person shall bury or cremate a dead body without the permission of the Chairman or any person authorized by him in that behalf.
7. Where any portion of the cemetery has been set apart as a ground for cremation, no person shall cremate a dead body except on a site indicated by the Chairman or an officer authorized by him in that behalf
8. Where the remains of any dead body which has been cremated have not been removed within six days of the cremation, the Chairman or an officer authorized by him in that behalf shall cause such remains to be disposed of in such manner as he considers fit.
9. Fees at the rates specified in the schedule hereto shall be paid to the Cemetery Keeper by the person making arrangements for any burial or cremation.
10. In these regulations "Chairman" means the Chairman of the Rattota Town Council.

Schedule

	Rs.	c.
For a space for a tomb 8 ft. square	75	0
For a space for a tomb 6 ft by 2 ft. or 5 ft by 3 ft. or 4 ft. square	25	0
For a space for a vault 8 ft. by 5 ft	50	0
For a space for a vault 8 ft by 6 ft	60	0
For a space for a vault 9 ft by 7 ft.	85	0
For a space for a vault 9 ft. by 8 ft.	105	0

ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීම

වසර 1949 ක්‍රමවේදයේ 25 වන වගන්තියට අනුව 10,047 දරණ ලංකා ආණ්ඩු රජයේ ප්‍රදේශ පාලන අංශය විසින් ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

L. G. D.-GC. 14/40/4.

මහලොව පාලනය

මහලොව පාලනය (1:8 වැනි පරිමාවකින්) 49 වැනි වගන්තිය යටතේ පවත්වා ගැනීමේ ප්‍රදේශ පාලන කමිටුවේ ප්‍රදේශයේ ගම් කොටස් සඳහා පිහිටි ප්‍රදේශයේ 1947 ක්‍රමවේදයේ 24 වැනි වගන්තියට අනුව 9,773 දරණ ලංකා ආණ්ඩු රජයේ ප්‍රදේශ පාලන අංශය විසින් ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

ඊ. බණ්ඩාර. කන්තකර, ප්‍රදේශ පාලන පිළිබඳ අමාත්‍යාංශයේ ස්ථානීය ලේකම්වරයා.

වසර 1949 ක්‍රමවේදයේ 15 වැනි වගන්තියට අනුව ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

පොදු මාමුවන් හා අභිපාරජිලි

1. ස්වදේශ පාලන කමිටුවක් හෝ අභිපාරජිලි ප්‍රදේශයක් වශයෙන් වැඩිදුරටත් ප්‍රදේශ පාලනය පිළිබඳ ප්‍රකාශන පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

2. (1) සමස්ත ප්‍රදේශයක් හෝ අභිපාරජිලි ප්‍රදේශයක් හෝ අභිපාරජිලි ප්‍රදේශයක් වශයෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

(2) කොමසාරිස්වරයා විසින් ප්‍රකාශනයක් පවත්වා ගැනීමට අවස්ථාවක් ඇත.

(3) ඒ සඳහා ප්‍රධාන කමිටුවක් හෝ කමිටුවක් පවත්වා ගැනීමට අවස්ථාවක් ඇත.

(a) සාදා තිබෙන ප්‍රදේශයක් හෝ ප්‍රදේශයක් ප්‍රදේශයක් වශයෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

(b) සාදා තිබෙන ප්‍රදේශයක් හෝ ප්‍රදේශයක් ප්‍රදේශයක් වශයෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

(c) සාදා තිබෙන ප්‍රදේශයක් හෝ ප්‍රදේශයක් ප්‍රදේශයක් වශයෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

(d) සමස්ත ප්‍රදේශයක් හෝ අභිපාරජිලි ප්‍රදේශයක් වශයෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

සාමාන්‍ය දැන්වීම:

(b) ජ්‍යෙෂ්ඨ අධිකාරීන්ගේ ප්‍රකාශනයක් පවත්වා ගැනීමට අවස්ථාවක් ඇත.

(c) ජ්‍යෙෂ්ඨ අධිකාරීන්ගේ ප්‍රකාශනයක් පවත්වා ගැනීමට අවස්ථාවක් ඇත.

3. නිසිවශයෙන්—

(a) කොමසාරිස්වරයා විසින් ප්‍රකාශනයක් පවත්වා ගැනීමට අවස්ථාවක් ඇත.

(b) කොමසාරිස්වරයා විසින් ප්‍රකාශනයක් පවත්වා ගැනීමට අවස්ථාවක් ඇත.

4. (1) මුද්‍රා ඇති වැඩිදුරටත් ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

5. එබඳු සියලුම අභිපාරජිලි ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

පොදු ස්භාග සභා

6. (1) සමස්ත ප්‍රදේශයක් හෝ අභිපාරජිලි ප්‍රදේශයක් වශයෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

(2) 1 වැනි පරිච්ඡේදයේ ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

7. පොදු ස්භාග සභාවක් පවත්වා ගැනීමට අවස්ථාවක් ඇත.

8. ඒ සඳහා ප්‍රධාන කමිටුවක් හෝ කමිටුවක් පවත්වා ගැනීමට අවස්ථාවක් ඇත.

මුද්‍රා ඇති ප්‍රදේශයක් පිළිබඳ දැන්වීම

9. සමස්ත ප්‍රදේශයක් හෝ අභිපාරජිලි ප්‍රදේශයක් වශයෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

10. මුද්‍රා ඇති වැඩිදුරටත් ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

මහලොව පාලනය පිළිබඳ දැන්වීම

11. සමස්ත ප්‍රදේශයක් හෝ අභිපාරජිලි ප්‍රදේශයක් වශයෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

(a) සමස්ත ප්‍රදේශයක් හෝ අභිපාරජිලි ප්‍රදේශයක් වශයෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

(b) සමස්ත ප්‍රදේශයක් හෝ අභිපාරජිලි ප්‍රදේශයක් වශයෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

12. (1) 11 වැනි වගන්තිය යටතේ ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමක් පවත්වා ඇත.

25. (1) අලුත් සහිත කම්, නවකයන් හෝ අන්තරයදයකට
කිසියම් කමිස්කයක් කරගෙන නාමිට බලපාපාලනවලට
කරනා. සෞඛ්‍ය පිළිබඳ ලේඛන නිලධාරීන්ගේ විෂය අනුමත
කරන ලදීද,

(2) ඒ සඳහා ප්‍රකාශය ගැනීමට බලපාපාලනවලට
ගොඩනැගිල්ල පහත සඳහන් නියමයන්ට එකඟවී, නිවැරදි
විෂය නැතිව කිසියම් බලපාලනවලට ලක්වීමට අයිතිවීමකින්
නැත. ඒ නියමයන් කවරේදැයි:—

- (a) ගොඩනැගිල්ල හොඳ තුළින් සාදන කිසිදු තුළින් හැර එය
ඇතුළත හොඳට සුදුසු වැඩිදෙන ලෙසට හොඳට එළි
වැටෙන ලෙසට සැලසෙන තරම් කාණු හා වැඩිදින
අදිය ඇතුළත් කිරීම යුතුයි;
- (b) ඒ ගොඩනැගිල්ලේ වැඩ කළ පවතින දුම්රියකින් සාදන
එහි බිම පිටින් දමා කිරීම යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වැඩකට පොළොවේ සිට අඩු
තරමට පොළොව විය යුතුයි;
- (d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘත කළහැකිවූ
ජාලය පිහිටුවා ඒ ජාලය විවෘත කළ විට ඒ විවෘතව
පවත්නා කොටස බාහිරට පිහිටි පහළොවින්
පහලකට අඩුතොට යුතුයි;
- (e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම ජින්නි ඊසිට් අඩි
සතකට නොඅඩු ගෘහවැළ, ජල හෝ කළුසබුන් ජල
මිලින් සාදන ලදීද නිසි යුතුයි;
- (f) ඒ සිත්ගිලි ඇතුළු පැති බිම සිට අඩු ගණයෙන් අඩු
ගතකරමින් උසට සිමෙන්තයෙන් කපුරු, කරකු
ලෑම් අවශ්‍ය කොටස් හුණු බඳුමෙන් කපුරු
කරකු ලෑම් සුදු හුණු ගාලලුව නිසි යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ ජල වැඩ හෙළි සෑම කරනලදීද
හෝ සුදු හුණු ගාලලුව නිසි යුතුයි;

26. (1) යම් අලුත් හෝ අන්තරයදයකට කමිස්කයක්
වෙනුවෙන් බලපත්‍රයක් නිකුත් කරන ලද කාර්යාලයක ඇතුළත
සිතුවම් කළ බලපත්‍ර නිකුත් කරනු ලැබූ කමිස්කය
සඳහා පාවිච්චි කරනු ලබන කිසියම් ගොඩනැගිල්ලක් (25) වැනි
අතුරු වගකීමකට පත්වීමට එකඟව ගොඩනැගිල්ලේ
ප්‍රධානකුමා විසින් සෞඛ්‍ය පිළිබඳ ලේඛන නිලධාරියාගේ
රෙකමන වල බලපත්‍රකාරයා වෙත භාරකරනු ලබන
දත්තලියක් ඒ දත්තලිය සඳහන් කරන බවට ප්‍රථමයෙන්
ඒ ගොඩනැගිල්ල එහි විවිධ වලට එකඟව පරිද්දෙන්
කළහැකි සෑම දෙයක්ම කරන බව සිටි බලපත්‍රකාරයාට
නිවේදනය කළ හැකිය. තමා බලපත්‍රකාරයා ඒ දත්තලිය
දක්වා ඇති නිසියෙන් එහි සඳහන් කාරය ඇතුළතදී ඉස්ම
කිරීම හැර හැරියහොත් ප්‍රධානකුමා විසින් බලපත්‍රය අවලංගු
කළ හැකිය.

27. 26 වැනි අතුරු වගකීමට යටත්ව කොට දන්වීම්
බලපත්‍රකාරයා විසින් අලුත් හෝ අන්තරයදයකට කමිස්කය
කර ගෙන යන සෑම සේවකයෙකුට සෞඛ්‍ය අලුත් හෝ අන්තරයදයකට
හෝ බහු විසින් එහි සෞඛ්‍ය රක්ෂාවක් සාදන සේ නොලැබීමට
නිසි බවට බලපත්‍රකාරයාට බාරදුන් ගාස්තෙන් සැලකිය යුතුයි.

28. යම් අලුත් හෝ අන්තරයදයකට කමිස්කයක්
කර ගෙන යාම සඳහා බලපත්‍රලත් අය විසින්—

- (a) ඒ කමිස්කය සඳහා පාවිච්චි කරන සෑම ගොඩ
නැගිල්ලක්ම බිම් දිනපතා අතුරා ගැබ්වීමකට නිර්මාණය;
(b) අඩු ගණයෙන් දොළහ සේවකයෙකුට එක වරක් බැඳීන්
වත් එබඳු සෑම ගොඩනැගිල්ලක්ම බිත්තරු සුදු හුණු
ඇඹීමටද;
 - (c) ඒ කමිස්කය සඳහා පාවිච්චි කරන සිසිරිම උපකරණ
මෙහිලීම හා භාජන ගැබ්වීමකට නිර්මාණය;
(d) සිලුම් කුණු, ඉම්බාගස අතුරා ඉවිනදම් හා කැලිසල
රොඩුකොටු හා කැටුණු ලදී ඒ කමිස්කයේ මෙහෙත්
යම් යම් කළහැකි සඳහා යොදවන්නේ නැති සිලුම්
දුම්රිය, අවරණය කරනු ලැබූ භාජනවල දමා දින
පතා ඒ කමිස්කය කර ගෙන යන ඉම්බාගසයන්
ඉවිත් කරවීමටද;
- සැලැස්විය යුතුයි.

29. යම් අලුත් හෝ අන්තරයදයකට කමිස්කයක් කර
ගෙන යාමට බලපත්‍රලත් කිසිවකු විසින්—

- (a) කිසියම් ලිදක් හෝ වැටක් හෝ ගානාවක්, බසක්, ඇඟක්,
දොරක්, දිවුරක් ජලක් හෝ සෞඛ්‍ය පිළිබඳ පිහිටි
වෙනත් යම් ජලකාන්තයක් අවමක නිර්මාණය හෝ දුමර
කිරීම් හෝ;
- (b) අසල්වැසි අයට කරදරයක් විය හැකි යම් පරිද්දකින්
හෝ ඔවුන්ගේ සෞඛ්‍යයට හෝ සෞඛ්‍ය සැපයුමකට
වලට අහසින් වියහැකි යම් පරිද්දකින් හෝ ඒ
කමිස්කය කර ගෙන යාම හෝ,
කොළ යුතුයි.

30. යම් අලුත් හෝ අන්තරයදයකට කමිස්කයක්
කර ගෙන යාමට සඳහා බලපත්‍රලත් සෑම සේවකයෙකු විසින්ම ඒ
කමිස්කය කර ගෙන යන අවස්ථාවකට එහි නිකුත්වන
අලුත් මාසය හා සෑම—

- (a) අන්තරයදයකට හෝ අලුත් විෂයකට ඇති ගොඩ
සුදු හුණු අන්තරයට ඉහලට ගොස් උඩුසුළු
සම්මිශ්‍ර වී මිශ්‍ර කළු ලැබීමට; හෝ
- (b) එක එල්ලේ කිසිදු ඉවිත් හෝ උණුකර උපකරණ
යන් ඇතුළත තබනු ලැබීමට; හෝ
සැලැස්විය යුතුයි.

31. සෑම සුදු හුණු මෙලාමටදී ප්‍රධානකුමාට හෝ සෞඛ්‍ය
පිළිබඳ ලේඛන නිලධාරියාට හෝ සෞඛ්‍ය පරීක්ෂකයෙකුට හෝ
ප්‍රධානකුමාගෙන් ලත් ලියවිල්ලකින් බලපත්‍රලැබූ කාර්ය
සහායව සිතූම නිලධාරියකුට අලුත් හෝ අන්තරය
දයකට නැති කමිස්කයක් කර ගෙන යන්නා වූ සෑම සේවක
යෙකුට ඇතුළු වී පරීක්ෂා කර බැලීමට නීති ප්‍රකාර බලය
කිසි. තමා බලපත්‍රකාරයා විසින් හෝ ඒ සේවකයා වරම් සිටින අය
විසින් හෝ එහි පරීක්ෂකයන් පැවැත්වීමට අවසාන දිය යුතුයි.

ගම් ගාල්

32. ඒ සඳහා ප්‍රධානකුමා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක්
වල මූල නැතිව කිසිවකු විසින් සව අලුත් සව සේවකයෙකු යා
යුතු නැත.

33. බලපත්‍රයක් ලබා ගැනීමට අදාළ කරන ඉම්බාගස පහත
දක්වන කොන්දේසිවලට එය ගම් කිසියම් හෝ නැති
කිසිවකුට ගම් ගාල් සඳහා ලියවිය බලපත්‍රයක් ලැබීමට අයිති
වෙයි නම් නැත:—

- (1) ඒ ඉම්බාගස සම්පලා කොට එහි වතු බලය සෑම පහසු
කම් ඇති කළ යුතුයි. හදව හා සමකලාව නිවැරදිව තිබීම
ගල් දමා හෝ අතුරු හෝ නිසි යුතුයි.
- (2) ගාල් ගමයන් නාර කිරීමට අදාළ කරන සිලුම් ගොඩ
නැගිල්ල හෝ මඩු, සෙඩාල් ගල් හෝ කුණු ගල් මිලින් සාදන
එහි සාමූහික බිම සිට අඩු ගණයෙන් උසට සිමෙන්තයෙන්
කපුරු, කොට සුදු හුණු භාජන ලදීද නිසි යුතුයි. වහල
කළුපවතින දුම්රියකින් සාදන කිසිදු කුණු, සෞඛ්‍ය
කොන්ක්‍රීට් හෝ ගල්කාර අතුරු ගොඩනැගිල්ල හෝ ගල්
ජලාපනික යුතුයි. ගම් ඉම්බාගස වතුර සහ වැනි වතුර
මෝ, අවරණය කරනු ලැබූ භාජන එකකට හෝ වැඩි
ගණනකට ගලායෑමට හරස්වනු ලැබීම සිදුවී, සිම
සාදන ලදීද හෝ මෝ සාදනු ලැබූ එපරිද්දෙන්ම ගල්
අතුරුකරණ කාණු සපයා තිබිය යුතුයි.
- (3) සිම සඳහා මෙන්ම සේදීම සඳහන් ඒ සේවකයාට
කරන ලදීද සපයා තිබිය යුතුයි.
- (4) ඒ සේවකයාට සෑහෙන තරම් වැඩිදින පහසුකම්
සපයා තිබිය යුතුයි.

34. ගාලක සෑම බලපත්‍රකාරයකු විසින්ම කම ගාලක
වල කොටස් පෙනෙන නැතක “Licensed Gala” යන
සඳහන බලපත්‍රකාරයාගේ නම ඉංග්‍රීසි සිංහල හා දෙමළ
කාමාවලින් පැහැදිලි ලෙස පින්තාරු කරනු ලැබූ බලපත්‍රලත්
කැණි සුඳුයි.

35. ගාලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ගාල්, පිළිබඳ
මේ අතුරු වගකීම්වල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ
විවිධකරණ බලපත්‍රලත් සේවකයන් සෞඛ්‍ය කාර්ය
වලට නැති යුතුයි.

36. ගාලක සෑම බලපත්‍රකාරයකු විසින්ම අවුරුද්දකට
හතර වරක් මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර්
මාසවලදී මෙන්ම සෑම සමාජිකයෙකුට සුදු හුණු
හෝ හාර සැවීමට සැලැස්විය යුතුයි.

37. ගාලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ගාල සහ
එහි කුල සේවක සිලුම් ගොඩනැගිලි ඒවා නැතිවීම හා
ගැබ්වීම හා සෞඛ්‍ය පිළිබඳ පිහිටි බලපත්‍රකාරයාට
දිනපතා ඒවා අදාළව පැවැත්විය යුතුයි.

38. ගාලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ සේවකයා
ගැබ්වීමට හෝ සෞඛ්‍ය සම්පන්න ලෙස නඩාගෙන ගැනීමට
ඒ සේවකයාට සිලුම් ගොඩනැගිල්ලක් හෝ කැලිසල
කිසිදු අහස කරා නැතිවීමට හෝ එකතුකරන බලපත්‍ර
ගොඩනැගිලි දිනපතා බලපත්‍රකාරයාට පිහිටි සේවකයාට
සාදන ලදීද අවරණයකරන ලදීද භාජන එකකට හෝ ඒ
වැනි ගණනකට දැමීමට සැලැස්විය යුතුයි.

39. ගාලක සෑම බලපත්‍රකාරයකු විසින්ම අඩු ගණයෙන්
දමකට එක වරක් බැඳීන්වත් සිලුම් ගොඩ, කැලිසල,
ඉම්බාගස වතුර සෞඛ්‍ය සම්පන්නව කරදරයක්
නොවන පරිද්දෙන් ඒවා සුදු හුණු සපයා තිබිය යුතුයි.

සුද්ධලික වෙළෙඳමිසලවල් හා කබපලවල්

40. ඕනෑම ගම්බද වෙළෙඳුම් පලක සිට හැකැප්ලික අති විස්තරිතයක කවයක් ඇතුළත වූ ප්‍රදේශය ඒ වෙළෙඳපලට අයිතිවූ ප්‍රදේශයක් බව මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

41. ගම්බද (ප්‍රදේශ) වෙළෙඳුම් පලකට අයිතිවූ ප්‍රදේශයක් ඇතුළත කිසිම සුද්ධලික වෙළෙඳුම්පලක් හෝ කබපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම නොසලසුයුතුයි.

42. (1) ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරන ලද බලපත්‍රයක් සිට මිස හැත්නම් (ප්‍රදේශ වෙළෙඳුම්පලකට අයිතිවූ ප්‍රදේශයකින් බාහිරවූ) වෙනත් ප්‍රදේශයක් ඇතුළත කිසිම සුද්ධලික වෙළෙඳුම්පලක් හෝ කබපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොසලසුයුතුයි.

(2) (1) වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම -

- (a) සාමාන්‍යයෙන් මීට යාකොට ඇති පෙරේදයේ ප්‍රකාරයට විය යුතුයි.
- (b) එහි දක්වෙන කොන්දේසි වලට යටත් විය යුතුයි.
- (c) 44 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ කළින් අම්ලාංශ භාගකරණ ලද්දේ නම් එය නිකුත් කරන ලද අවුරුද්දේ දෙපාර්තමේන්තු මිස එක් එක් වැනිදිට අවසාන විය යුතුයි.

43. සුද්ධලික වෙළෙඳුම්පලක් හෝ කබපලක් පිහිටුවීමට බලාපොරොත්තු වන අවස්ථාවක සෑමදාම පිළිබද වෙළෙඳුම්පල නිවැරදිව තුමා විසින් අනුමත කරනු ලබන අයුරු එහි සුද්ධලික වෙළෙඳුම් පලක් හෝ කබපලක් පිහිටුවීමට හෝ පවත්වා ගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවීමක් නැත.

44. සුද්ධලික වෙළෙඳුම්පලවල් හා කබපලවල් පිළිබදවූ මේ අගුරු ව්‍යවස්ථාවලින් යම් අගුරු ව්‍යවස්ථාවක් හෝ බලපත්‍රයක් යොදාගත් සුද්ධලිකවලින් යම් කොන්දේසියක් හෝ කබපලයක් නිසා ගම්බද උපාධියකින් බලපත්‍රකාරයකු දෙවෙනි වරට හෝ ඒ ඊට අනතුරු වී වරදකාරයකු කොට මිනිසොත්කරනු ලැබූ විට 42 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරන ලද බලපත්‍රයද ඒ උපාධිය මගින් අවලංගු කළ හැකියි. එසේ අවලංගු කිරීම හේතුකොටගෙන ඒ බලපත්‍රකාරයාට අලංගන අයකර ගැනීමට අයිතිවීමක් නැත්තේය.

45. ගම්බද උපාධියකින් අලංගකරනු ලැබූ බලපත්‍රයක් ඇති කිසිවකුට ප්‍රධානතුමා විසින් 42 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ හැකියි.

46. සුදුසු ශාලා හල්ලීම් ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍යය පිළිබද වෙළෙඳුම් නිවැරදි කුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලපත්‍රය වෙනම වෙන් වෙන් කොට වෙන් කොට මිනුම් මිනුම් වෙළෙඳුම්පලකට හෝ කබපලකට ඇතුළත් වී වෙළෙඳුම්පල හෝ කබපල හෝ එහි වෙළෙඳුම්පල නිසා නිවසට නොගොස් පුද්ගලිකව නිවසට මිනුම් අභ්‍යන්තර පරීක්ෂා කිරීම නිසා හේතු වන්නේය. නවද මේ අගුරු ව්‍යවස්ථාව යටතේ කම් රජකාරීන් අඩුකිරීමේදී ප්‍රාමාණික කවර නිවැරදි කවුවන් කිසිවකු විසින් බාධාකිරීම හෝ පීරාබසාමක් පෑම නොසලසුයුතුයි.

කිරිපවි මහා කිරි මිනීම

47. ප්‍රධානතුමා විසින් නිකුත්කරන ලද බලපත්‍රයක් දරන්නේ නම් මිස හැත්නම් කිසිවකු විසින් එළදෙනුන් දෙදෙනකු හෝ ඒව වැඩිගණනකින් යුත් කිරිපවිමස් පවත්වාගෙන යායුතු නොවේ. එබඳු සෑම බලපත්‍රයක ම 51 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ කළින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරන ලද අවුරුද්දේ දෙපාර්තමේන්තු මිස 31 වැනිදිට අවසාන වන්නේය.

48. කිරිපවිමස් පිළිබදවූ ගම්බද දුන්වීමක් බලපත්‍රකාරයා විසින් කිරිපවිමස් රක්ෂාවෙනි හෝ ආදායන ඇති මිනුම් අයකුට හාරදෙනු ලැබුවොත් එය ඒ බලපත්‍රකාරයාට හාර දුන්නාක් මෙන් සැලකිය යුතුයි.

49. කිරිපවිමස් සෑම බලපත්‍රකාරයකු විසින්ම තමා වෙත හාරකර නිවසට ගෙන යාම දුන්වීමක් සඳහන්වූ නිවසක් -

- (a) එහි සඳහන්වූ කාර්ය මිෂන් ඇතුළතදී; හෝ
- (b) එහි එබඳු කාර්ය මිෂන් නිම කර නැත්නම් තමාට ඒ දුන්නේ මාර්ග දුන්වීම සිට දම්ස් සහයක් ඇතුළතදී හෝ; අවම කළ යුතුයි.

50. කිරිපවිමස් කොමිෂන් බලපත්‍රයක් නිකුත්කරන නිවසට කාර්ය මිෂන් ඇතුළත මිනුම් වෙලාවක බලපත්‍ර ලත් සාමාන්‍ය ඒ බලපත්‍ර නිකුත්කරීමට ගම්බදයෙන් මේ අගුරු ව්‍යවස්ථාව සඳහන්කර නිවසට ගෙන යාමට එකසම නොපවත්වන්නේ ගම් ඒ සාමාන්‍ය එහි මිනීමට ගෙන යාමට

එකසම ගර්ථදේශ කළ යුතු නිවසට ගෙන යාම සඳහන් කරන බව මිනුම් නිසා ප්‍රධානතුමා විසින් බලපත්‍රකාරයා වෙත දුන්වීමක් හෝ මාරුවීමක් කෙරෙහි. ඒ කිරිපවිමස් බලපත්‍රකාරයා ඒ දුන්වීම නිසාම සේ අනුමත වනු ඇතැයි හැරියේත් ප්‍රධානතුමා විසින් ඒ බලපත්‍රකාරයාගේ බලපත්‍ර අවලංගු කළ හැකියි.

51. කිරිපවිම මහා කිරි මිනීම පිළිබදවූ මේ අගුරු ව්‍යවස්ථාව මගින් ගම්බද කිරිපවිමස් කිරිපවිමස් කිරි බලපත්‍රකාරයකු දෙවෙනි වරට හෝ තෙවන වරට පසු වාරයක වරදකාරයා බව ගම්බද උපාධියකදී බලපත්‍රකරනු ලැබුවොත් ඒ උපාධියෙන් නිසමකරන වෙනත් ගම් දඩුවම්කට අමතර වශයෙන් ඒ බලපත්‍රකාරයාගේ බලපත්‍රයද අවලංගු කිරීම නිසා හේතු වන්නේය. නවද එසේ අවලංගු කිරීමක් ගැන ඒ බලපත්‍ර කාරයාට මොනම අලංගන කිරීමක් අයකර ගැනීමට අයිතිවීමක් කවන්නේය.

52. කිසිවකු විසින්, හෝ -

- (a) කිරිපවිමස් බලපත්‍රකාරයකු හෝ 64 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි කිරීමේ කාර්ය පත්‍රයක් නිකුත්කරනු ලැබූ කිරි වෙළෙඳුම්පල; හෝ
- (b) ලියාපදිංචි කරන ලද කිරි සපයන්නෙකු හෝ 68 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරන ලද බඳුනාලුණු කාර්ය පත්‍රයක් දරන්නෙකු; හෝ

වන්නේ නම් මිස හැත්නම් ගම් ප්‍රදේශය තුළ කිරි මිනීමට අදිටත්කිරීම, මිනීම, අවිද මිනීම, මිනීමට ගෙන යාම හෝ රැකීම, හෝ මිනීමට ගෙන යාම හෝ නොසලසුයුතුයි.

53. බලපත්‍රයක් නිකුත්කිරීමට අදහස් කරනු ලබන සාමාන්‍ය පහ දක්වෙන නිවසකට අනුකූල නිවසකට ගෙන යාම මිස පැත්තේ කිරිපවිමස් කාර්ය මිනීමට කිසිවකුට බලපත්‍රයක් දෙනු නොලැබේ.

(1) ඒ සාමාන්‍ය ඵලදෙනුන් නිකුත්කිරීමට අදහස් කරන සෑම මඩුවක් හෝ ගොඩනැගිල්ලක්ම -

- (a) මිනුම් ගුණක හා කොටට අංශකය හා මංශාලය ඇතුළත් විය යුතුයි.
- (b) දුනු, සේදිය හළුතුරු, සා භුක් මතුර මහලද සාප්ත එකකට හෝ ඒව වැඩිගණනක් ඇතුළට ගලායාමට සැලැස්වීමට සුදුසු කාර්ය ඇතුළත් විය යුතුයි.
- (c) එහි කොටසකට අදහස්කරන ඵලදෙනුන්ගේ සංඛ්‍යාව ගැටළුවට එක් එක් ඵලදෙන මිනුම්පතක් අඩුකර ගැනීමට මිනි 40 ක බර ප්‍රමාණයක් මැනීමට සැලසුම් කරන බලපත්‍ර මිනුම් ප්‍රමාණයක් වැඩිකර ඇතුළත් විය යුතුයි.
- (d) ඒ ගොඩනැගිල්ලේ හෝ මඩුවේ සිට සුදුසු තරම් දුරකින් පිහිටි ගම් සාමාන්‍යයෙන් පිරිසිදු මතුර පැහෙන ප්‍රමාණයක් ලබා ගැනීමට මහලකට ඇතුළත් විය යුතුයි.
- (e) කලක් පවත්නා ගම් දුර්ගයකින් සාදන ලද හිත්ත සහ මහලක් ඇතුළට තිබිය යුතුයි.
- (f) එහි ලියාපදිංචි කොටසකට හෝ සුදුසු කාර්ය සාධන ද්‍රව්‍ය, බර සීමිත නිකුත්කරනු ලැබීමට හෝ සීමිත නිකුත් කරන ලද කාර්ය මිනුම් ගල් හෝ ගොඩපල් අගුරු ව්‍යවස්ථාවට නිසි යුතුයි.

(2) කිරි කාර්ය මෙන් පාවිච්චිකිරීමට අදහස් කරන සෑම ගොඩනැගිල්ලක් හෝ මඩුවක්ම

- (a) හරක් මඩුවේ සිට නොගොස් වෙනත් ගොඩනැගිල්ලට සිට අති සිසිල සහ අඩු නොවන දුරකින් හා ගම්බද වැදුම් මිනුම්ක සිට, මැණිලි මිනුම්ක සිට, අම් මිනුම්ක සිට, සදකාලික පෙරේදායක කිසිවෙක් පොළොවට ගෙන නොලද අනාවරණ කාලයක සිට අම් එකසමකට අඩු නැති දුරකින්ද පිහිටා තිබිය යුතුයි;
- (b) ඇතුළට යුක් හා දුම්බි මැළ මිනුම්ක මෙන් සුළු සුළු පද්ද හෝ සාමකරන ලද ලැබීමට සාදන ලද සිලිමක් ඇතුළත් විය යුතුයි.
- (c) අඩුකර ගත් ජෛවයක් හා දොරකද, බිම් වම් ප්‍රමාණ ගෙන් පහලට එකසමකට අඩු නොවන ජෛව වම් ප්‍රමාණයක්ද, එක් එක් ජෛවයක් හා දොර මැස්සන්ට ඇතුළු වන නොගැනීමට දුල්වලින් අමරණය කරන ලද්දකු හා අඩුකර ගත් එක් දොරකට ප්‍රතිරෝධී පිහිටුවන ලද්දකු ජෛවයක්ද ඇතුළු තිබිය යුතුයි;
- (d) මිලිමකට හෝ නිවසට ලං අඩුකර ගත් එකකට එකක් ඉදිකර ගත් පිහිටි බිත්තිය දෙකකින් ඇතුළු කළ යුතුයි.
- (e) ගල්, ගොඩපල් හෝ කඩුක් ගල්වලින් සාදා කපලාප කොට ඇතුළු සුදුසු කාර්ය සාධන ද්‍රව්‍ය අඩු කොට නොගනු බිත්තිය ඇතුළු තිබිය යුතුයි;

- (f) එහි ඇතුළත් කිරීම සිදු වූදී ආහාරයට ගත කළ හැකි වන තෙක් මුද්‍රණය කරනු ලබන බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය;
- (g) අඩුම වශයෙන් අගල් හතරකින් සැලකිය යුතු ප්‍රමාණයකින් කපුණු සහිතව මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය;
- (h) පොරොන්දු ලිපියකට අදාළව අඩුම වශයෙන් අඩු වශයෙන් ඊළඟ ප්‍රධාන මහලට ඇතුළු කිරීමට සූදානම් කළ යුතුය;

54. කිරි පවිත්‍රණ සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ සභාගතයෙන් පිටත කොටස් පෙහෙතන කැනක “Licensed Dairy” (බලපත්‍ර ලත් කිරි පවිත්‍රණ) ගත වන්නා වූවන්ට අදාළව පවතින පිළිවෙල අදාළව ප්‍රධාන මහලට පිවිසීමට සූදානම් කළ යුතුය.

- 55. කිරි පවිත්‍රණ සෑම බලපත්‍රකාරයකු විසින්ම—
 - (a) (කිරි මතු කිරීමේ නියමය අනුව) එහි රකාංග නියුක්ත සියලුම අංශයන්හි කැපවී පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය;
 - (b) සෑම අඩුම වශයෙන් අගල් හතරකින් සැලකිය යුතු ප්‍රමාණයකින් කපුණු සහිතව මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය;
 - (c) සෑම අඩුම වශයෙන් අගල් හතරකින් සැලකිය යුතු ප්‍රමාණයකින් කපුණු සහිතව මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය;
 - (d) කිරි පවිත්‍රණ පවිත්‍රණයෙන් පසුව අගල් හතරකින් සැලකිය යුතු ප්‍රමාණයකින් කපුණු සහිතව මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය;
 - (e) කිරි පවිත්‍රණ සියලුම අංශයන්හි කැපවී පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය;
 - (f) අඩුම වශයෙන් අගල් හතරකින් සැලකිය යුතු ප්‍රමාණයකින් කපුණු සහිතව මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය;
 - (g) කැපවීමට අදාළව පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය;

56. කිරි පවිත්‍රණ බලපත්‍රකාරයෙකු විසින් කිරි පවිත්‍රණයේ නිවැරදිව කිරීම සඳහා ආවේණිකව පවතින සියලුම අංශයන්හි කැපවී පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය.

57. කිරි පවිත්‍රණ බලපත්‍රකාරයෙකු විසින් කිරි පවිත්‍රණයේ පවිත්‍රණය කිරීමට අදාළව පවතින සියලුම අංශයන්හි කැපවී පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය.

58. (1) බෝවෙන රෝගයකින් හෝ සෞම්‍ය රෝගයකින් හෝ වැසි රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලබාදීමට පෙර නොවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන්නාවූ කිරි පවිත්‍රණයකට පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය.

(2) කිරි පවිත්‍රණ බලපත්‍රකාරයෙකු විසින් හෝ එය භාර දෙනු ලබනු ලබන අයෙකු විසින්, සෞම්‍ය රෝගයකින්, වැසි රෝගයකින් හෝ සෞම්‍ය රෝගයකින් පෙළෙන්නාවූ හෝ වැසි රෝගයකින් පෙළෙන්නාවූ කිරි පවිත්‍රණයකට පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය.

- 59. බලපත්‍රකාරයා විසින්—
 - (a) ඉහත පොදුවේ සඳහන් කර ඇති සියලුම අංශයන්හි කැපවී පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය;
 - (b) පිදුරු, පිටත් මැවීම, පිටුපසට පිටුපසට මැවීම, ඇනුම් හෝ පැල්ලම් සහිතව මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය;

- (c) කිරි වත්කරුන්ගේ නිවසකට පවිත්‍රණය කරනු ලබන බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය;
- (d) කිරි පවිත්‍රණ බලපත්‍රකාරයෙකු විසින්, හෝ ඊළඟ ප්‍රධාන මහලට පිවිසීමට සූදානම් කළ යුතුය;
- (e) විකිණීමට අදාළව පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය;
- (f) මොනම කාරණයක් නිසාවත් කිරි පවිත්‍රණයකට හෝ කැපවීමකට කිරි කාමරයට ඇතුළුවීමට හෝ එහි නතර වීමට සූදානම් කළ යුතුය.

60. කිරි පවිත්‍රණ රකාංග නියුක්ත අංශයන්හි කැපවී පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය.

61. කිරි පවිත්‍රණ බලපත්‍රකාරයෙකු විසින් කිරි පවිත්‍රණයේ පවිත්‍රණය කිරීම සඳහා ආවේණිකව පවතින සියලුම අංශයන්හි කැපවී පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය.

62. කිරි පවිත්‍රණ බලපත්‍රකාරයෙකු විසින් කිරි පවිත්‍රණයේ නිවැරදිව කිරීම සඳහා ආවේණිකව පවතින සියලුම අංශයන්හි කැපවී පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය.

63. කිරි පවිත්‍රණ බලපත්‍රකාරයෙකු විසින් කිරි පවිත්‍රණයේ නිවැරදිව කිරීම සඳහා ආවේණිකව පවතින සියලුම අංශයන්හි කැපවී පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය.

64. ප්‍රධාන මහලට පිවිසීමට සූදානම් කිරීම සඳහා ආවේණිකව පවතින සියලුම අංශයන්හි කැපවී පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය.

65. ප්‍රධාන මහලට පිවිසීමට සූදානම් කිරීම සඳහා ආවේණිකව පවතින සියලුම අංශයන්හි කැපවී පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය.

66. (1) ප්‍රධාන මහලට පිවිසීමට සූදානම් කිරීම සඳහා ආවේණිකව පවතින සියලුම අංශයන්හි කැපවී පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය.

(2) කිරි පවිත්‍රණ බලපත්‍රකාරයෙකු විසින්, හෝ ඊළඟ ප්‍රධාන මහලට පිවිසීමට සූදානම් කළ යුතුය.

67. සෞම්‍ය රෝගයකින් පෙළෙන්නාවූ හෝ වැසි රෝගයකින් පෙළෙන්නාවූ කිරි පවිත්‍රණයකට පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය.

68. ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරි පවිත්‍රණයකු විසින්ම, ඒ කිරි පවිත්‍රණයකට පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය.

69. (1) ප්‍රධාන මහලට පිවිසීමට සූදානම් කිරීම සඳහා ආවේණිකව පවතින සියලුම අංශයන්හි කැපවී පවතින බවට සහතිකයක් සමඟ මුද්‍රණය කරනු ලැබීමට සූදානම් කළ යුතුය.

L. G. D.—GB 14/42/2.

ගම්සභා ආඥාපණ්ණ

ගම්සභා ආඥාපණ්ණ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කණකැවිය ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සභාව විසින් සම්පාදිතව, 1947ක්වූ ආප්තාධිකාරී මහ 24 වැනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධිතව එක් වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් සංශෝධනය හා ප්‍රදේශ පාලන පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් ස්ථිරකරනලද අතුරු ව්‍යවස්ථා.

පී. ඩී. ප්‍රනාදු,
සංශෝධනය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය
කාර්යාංශයේ මැඩබලන ස්ථර ලේකම්වරයා.

වසි 1950ක්වූ ජූනි මස 5 වැනි දින
කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා

බේකාරී, ධන්කඩ, රැස්වෝරත්විකාරා සහ හෝ හා කෝපිකඩ

1. ගම් අතුරු ව්‍යවස්ථාවල—

“බේකාරී” යන්නෙන් මිනිසුන්ගේ කෘමි සඳහා ආහාරයක් ලෙස විකිණීම පිණිස පාන්, විස්කෝතු හෝ රසකැපිලි වැනි පුවුළු ලබන ස්ථානය, ඒ කෘමි වැනි පිළියෙළකරන ස්ථාන හා ඒවා වලින් පිටකිරීමට අවශ්‍ය කරන කිසිවක් ස්ථානය අදහස් කරනු ලැබේ;

“ප්‍රධානතුමා” යනුවෙන් කාර්ය සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;

“කාර්ය සභාව” යනුවෙන් කණකැවිය ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සභාව අදහස් කරනු ලැබේ;

“ගම් ගම්බද වෙළඳපලක් සබැඳියෙන් වෙළඳම්පලකට අයත් ප්‍රදේශය” යනුවෙන් 88 වැනි අතුරු ව්‍යවස්ථාවේ විස්තර කරන ලද ප්‍රදේශය අදහස් කරනු ලැබේ;

“අවුළු හෝ අනන්‍යදායකවූ කමිහසහය” යනුවෙන් 111 වැනි අතුරු ව්‍යවස්ථාවේ අදහස් වීණාම කමිහසහයක් අදහස් කරනු ලැබේ;

“ගම් ප්‍රදේශය” යනුවෙන් කණකැවිය ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

2. (1) ඒ සඳහා සංශෝධන පිළිබඳ වෛද්‍ය නිර්ධාරිතාවයේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් නිකුත් කරනු ලබන බල පත්‍රයක් පිට මිස නැත්නම් කිසිවෙකු විසින් බේකාරීයක් පිහිටුවීම හෝ පිහිටුවා තිබෙන බේකාරීයක් පවත්වාගෙන යෑම හෙවත් එහි පාන් පුවුළා පිකිණීම නොකළ යුතුයි.

(2) ගම් අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරන ලද සෑම බල පත්‍රයක්ම 10 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද්දේනම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදාට අවසාන වන්නේය.

3. බේකාරීයක් වශයෙන් පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන නොබහාගිලි පහසු සඳහන් නියමයන්ට අනුකූලව නොමැති නම් 2 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කිසිවෙකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. එනම්—

- (a) ඒ නොබහාගිලි හොඳට ව්‍යායාමය ආර්ථික ලෙසක් හොඳට ඵලීය වැටෙන ලෙසක් පිහිටා තිබිය යුතුයි;
- (b) බිත්ති හුණු බිඳුමෙන් කපලාදැනීමට ඒවායේ ස්ප්‍රේෂ් හා නිබිසු යුතුයි;
- (c) බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (d) ඒ ස්ථානයේ සෑහෙන තරම් වැසිකිලි පහසුකම් හා කාණු ප්‍රමාණවත් පරිදි සපයා තිබිය යුතුයි;
- (e) වගලින් හුණු හා දුම්බලි වැටීම වළක්වාලීමට—සුදුසු ද්‍රව්‍ය වලින් සාදනලද සිවිලිමක් තිබිය යුතුයි;
- (f) කිසිදු කුණුමළුක සිට, සැදුම නිබෙන පෝරොහක සිට වැසිකිලියක සිට හෝ අවරණයකරනු නොලැබූ කාණුවක සිට අභි පණහක් ඇතුළත ඒ ස්ථානය පිහිටා නොතිබිය යුතුයි;
- (g) ඒ ස්ථානයේ පිරි පදම්කර ඇතිම සඳහා පමණක් අඩි 12ක් දිගුවූද, අඩි 10ක් පළලවූද ප්‍රමාණයකට අඩු නොවූ මතුපිට බිම ප්‍රමාණයක් ඇති වෙනම කාමරයක් සාදා තිබිය යුතුයි;
- (h) දොරවල් හා ඒ නොල් ඇති පිරි පදම්කරන කාමරයේ අඩු ගණනේ පැනි දොකකින්වත් පිටත නිදහස් ලෙස ව්‍යායාමය ආර්ථික සඳහා පලලින් අඩි හතකට අඩු නොවූ ප්‍රමාණයකට ඉඩ පහසු සලස්වා තිබිය යුතුයි;
- (i) පෝරණ කාමරයේ දොර පිරි පදම්කරන කාමරය ඇතුළට එක එල්ලේම විවෘත නොවන ලෙස පිළියෙළකර තිබිණ යුතුයි.

4. බේකාරීයක බලපත්‍රකාරයා විසින්—

- (a) බේකාරීයේ පාවිච්චිකරන හෝ බේකාරීයට අයිති සියලුම උපකරණ, ලී බඩු හා වෙනත් වුවමනා ද්‍රව්‍ය පිරිසිදුව තබාගැනීමට සලස්වන්නටද;
- (b) බේකාරීයේ මෙහවල උඩතලවල හොදින් සකස්කොට පරකරකන් නැතිවන ලෙස සම්කරනලද ලැලිවලින් හෝ අනතුරුදායක නොවන දිය බිණොගන්නා ද්‍රව්‍යයකින් පිළියෙළකරවා ඒ මෙහ දිනපතාම සුරැදවා පිරිසිදු කරවන්නටද;
- (c) අඩුම ගණනේ පැය විසිහතරකට එක වරක් බැගින්වත් බේකාරීයේ බිම අනුභවා එකී හුණු වහාම මුහුණක් ඇති වූද, සිදුරු රහිතවූද භාජනයකට දම්බමා දිනපතා ඉවත්කරවන්නටද;
- (d) බේකාරීය පිහිටි භූමිභාගය පිරිසිදුව තබාගැනීමටත් ගම් කිසි කාණුවකින් වැසිකිලියකින් හෝ සුදු ලිලියකින් හා එබඳු වෙන ගම් අවහිරකින් නිදහස්ව තබාගැනීමට සලස්වන්නටද;
- (e) බේකාරීයේ පාවිච්චිකරන සිටි ලොහොටුම් සිට අඩුම ගණනේ අඩි තුනක්වත් උස ඇති මෙහෙයක් මත නැගීමට සලස්වන්නටද;
- (f) බේකාරීය පිහිටා ඇති භූමිභාගයක් සියළුම කුණුකසළ ඉවත්කරවා දිනපතා කාණු හෝදවන්නටද;
- (g) ඒ භූමිභාගයේ පිරි පදම්කර අනන්‍ය කාර්යයන් පිටත පාන් සෑදීමේ කටයුතුවල යෙදී සිටින අයවලුන්ට පහසු වෙන් පැමිණිය හැකි ගම්කිසි ස්ථානයක අඩු ගණනේ පහික්කම් දෙකකින්වත් කැබිමට සලස්වන්නටද;
- (h) පාන් සෑදීමේ කටයුතුවල යෙදී සිටින අයවලුන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ ස්ථානයේ පිරිසිදු වතුර, පිරිසිදු තුවාල, නියපොතූ ගුඛකිරීමේ මුරු සහ හටන් ගත මේවා නැගීමට සලස්වන්නටද;
- (i) බේකාරී සබැඳියෙන්වූ ගම් අතුරු ව්‍යවස්ථාවල පිටපතක් බේකාරීයේ සියලුදෙනාටම පෙනෙන ස්ථානයක එල්ලා කැබිමට සලස්වන්නටද;

මීනාය.

5. බේකාරීයක බලපත්‍රකාරයා විසින්—

- (a) බේකාරීය නිදහැනීමේ ස්ථානයක් වශයෙන් හෝ කිසිගම් සහකූ හෝ බේකාරීයේ කටයුතුවලට උවමනා කරන බඩුවලින් කොරවූ වෙන කිසිදු බඩුවක් තබාගැනීමේ ස්ථානයක් වශයෙන් හෝ පාවිච්චි කිරීමට ඉඩකාරීම;
- (b) නීසිරිදි සාදනලද්දු දුමුදු මැස්සන්ට ඇතුල්විය නොහැකි වූද පිරිසිදුවූද වීදුරු පෙට්ටිවල තබා ගිය ගම්කිසි පාන් විස්කෝතු හෝ රසකැපිලි වැනි වෙළදුමට කැබිමට ඉඩකාරීම;
- (c) පාන්, විස්කෝතු හෝ රසකැපිලි වැනි සෑදීමේ කටයුතුවල යෙදී සිටින කිසිවෙකුට ඒ සඳහා අපරිසා වූ හා අසහස්කාරීවූ පිරි, මතුර හෝ වෙනගම් ද්‍රව්‍යයන් පාවිච්චිකිරීමට ඉඩ කාරීම;
- (d) බිම ගුඛපවිත්‍ර කිරීම පිණිස පහසුවෙන් එහා මෙහා ගෙන යා නොහැකිවූ කිසිගම් ලී බඩුවක් හෝ උපකරණයක් බේකාරීය ඇතුළත තබාගැනීම හෝ පාවිච්චිකිරීම; හෝ
- (e) බේකාරීයට අයිතිවූ භූමිභාගයකින් කිසිවෙකුට කිසිගම් සුදුවත් කිරීමට හෝ නොබික්බිකු ලෙස ගැසිරීමට ඉඩදීම; හෝ

නොකළ යුතුයි.

6. පාන්, විස්කෝතු හෝ රසකැපිලි වැනි සෑදීමේ හෝ පිටිවීමේ කටයුතුවල යෙදී සිටින සෑම අයකු විසින්ම ඒ කටයුතු වල යෙදීමට පෙර තමන්ගේ අත් සෝදගෙන පපුව, කිහිලි හා හරීරයන් වැසෙන පරිද්දෙන් පිරිසිදු සුදු වැස්මක් ඇද (සීසෙහි) නොපිරියක් හෝ කලපවාසද පැළෑඳිය යුතුයි;

7. කිසිවකු විසින් බේකාරීයට අයිති භූමිභාගය ඇතුළත කොළඹාසීම් සඳහා සපයා තිබෙන පහික්කමක් ඇතුළට මිස වෙන නැත ක කෙළ නොගැසිය යුතුයි.

8. බෝවෙන රෝගයකින් හෝ සම්බන්ධ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන හෝ ලෙහල වූ පෙරින හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනකුට ලගදී සාන්තූකිරීමේ යෙදී සිටි කිසිවෙකුට එකී රෝගය බෝවීමට හා රෝග බිපයන් මෝරනු ලැබීමට ගතවන කාලය පහුවන තෙක් බේකාරීයට ඇතුල්වීමට හෝ පාන්, විස්කෝතු හෝ රසකැපිලි වැනි සෑදීමේ හෝ පිකිණීමේ කටයුතු වලට සබැඳිවීමට හෝ බේකාරීය භාරව සිටින අය විසින් ඉඩ නොදිය යුතුයි.

9. (1) සුදුසු හැම විටකදී හා පිරි ඇතිම හෝ පාන් පිටිවීම කරනු ලබන මීනාම වේලාවකදී ප්‍රධානතුමාට හෝ සංශෝධන පිළිබඳ වෛද්‍ය නිර්ධාරීතාවයේ සංශෝධන පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතුමා විසින් ලියවිලිපතකින් බලය පවරනලද මීනාම නිර්ධාරීතාව හෝ බේකාරීයට ඇතුල්වී පරීක්ෂා කිරීමට නීතිප්‍රකාර බලය තිබේ.

(2) බෙහෙවින් බලපත්‍රකාරයා විසින් හෝ එම භාරවී සිටින ආයතන ප්‍රධානතමාට හෝ සෞඛ්‍ය මණ්ඩල වෛද්‍ය නිලධාරීන් තුළට හෝ සෞඛ්‍ය පරීක්ෂකයන්ට හෝ ප්‍රධානතමා විසින් ලියවී ඇති බලපත්‍ර පවරන ලද ගම් නිලධාරීන්ට හෝ බෙහෙවින් ආදායම් පරීක්ෂකවරයාට ඉඩ දී ඒ ප්‍රධානතමාට හෝ එක් නිලධාරීන්ට ඒ සඳහා මිනාකරන සෑම උපකාරයක්ම දිය යුතුයි.

10. බෙහෙවින් පිලිබදවූ මේ ආදරු ව්‍යවස්ථාවලින් ගම් ආදරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් ගම්බද උසාවියකදී වරදකාරයා කරනු ලැබූ බලපත්‍රකාරයකුට ඒ උසාවිය විනිශ්චය කිරීමට වෙනත් ඕනෑම දඬුවම්කට ආවේණික වශයෙන් බහුල බලපත්‍රය ආවලංගු කිරීමටද නීතිප්‍රකාර බලය තිබේ; නමුදු එසේ බලපත්‍රය ආවලංගු කිරීම ගැන බලපත්‍ර කාරයාට කිසිම ආලාභයක් අය කර ගැනීමට අයිතිවාරයක් නැත.

11. (1) ඒ සඳහා සෞඛ්‍ය මණ්ඩල වෛද්‍ය නිලධාරීන්ගේ රෙකමන් පිට ප්‍රධානතමා විසින් නියුක්ත කරන ලද බලපත්‍රයක් පිට විෂ නෑත් නම් කිසිවකු විසින් කිසිදු බඩු කඩයක්, රෙස්ටෝරන්ට් ගාලාවක් හෝ හෝ කෝපි කඩයක් පිහිටුවීම හෝ වෙනම පිහිටුවීම පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි.

(2) මේ ආදරු ව්‍යවස්ථාව යටතේ නියුක්ත කරනු ලබන සෑම බලපත්‍රයක්ම 19 වැනි ආදරු ව්‍යවස්ථාව යටතේ ආවලංගු නොකරන ලද්දේ නම් එය නියුක්ත කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස නිෂ්චය වැනිදාට අවසාන වන්නේය.

12. බඩු කඩයක්, රෙස්ටෝරන්ට් ගාලාවක් හෝ හෝ කෝපි කඩයක් පැවැත්වීමට බලාපොරොත්තුවන ගොඩනැගිලි පහත සඳහන් නියමයන්ට අනුකූලව නොමැති නම් 11 වැනි ආදරු ව්‍යවස්ථාව යටතේ ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාරයක් නැත. එනම්—

- (a) ඒ ගොඩනැගිලි හොඳට වාතාශ්‍රය ඇතිවන ලෙසත් හොඳට එලිය වැටෙන ලෙසත් පිහිටා තිබිය යුතුයි;
- (b) බිත්ති හුණු බදුමෙන් කපුරු කොට ඒවායේ සුදු හුණු හා තිබිය යුතුයි;
- (c) බිම සිංමෙන්ති දමා තිබිය යුතුයි;
- (d) වහලින් හුණු හා දූවිලි වැටීම වලක්වාලීමට සුදුසු ද්‍රව්‍ය වලින් සාදන ලද සිලිලිමක් සපයා තිබිය යුතුයි.

13. බඩු කඩයක, රෙස්ටෝරන්ට් ගාලාවක හෝ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින්—

- (a) ඊට අයිති භූමිභාගය ගුද්ධවස්ත්‍ර ලෙසත් සවිපදයක තන් කියා කන් තබා ගැනීමට සලස්වන්නටද;
- (b) බඩු කඩයක, රෙස්ටෝරන්ට් ගාලාවක හෝ හෝ කෝපි කඩයක පාවිච්චි කරන හෝ ඊට අයිති සියලුම උපකරණ ලී බහු හෝ වෙනත් බහුබාහිර දිය පිරිසිදු වාඩාකැනීමට සලස්වන්නටද;
- (c) බඩු කඩයක රෙස්ටෝරන්ට් ගාලාවක හෝ හෝ කෝපි කඩයක ඇතුළත හෝ ඊට අයිති භූමිභාගයේ ඇති සියලුම තුණු රෙදු හා දූවිලි අතුරා මා දිනපතා දවසට දෙවරක් බැගින් ඉවත්කරන්නටද;
- (d) එබඳු ගොඩනැගිලිවල වෙළඳුමට තබා තිබෙන සියලුම කෝෂ, රසකැවිලි හා වෙනත් අසාද පිරිසිදු හා මැස්සන්ට ඇතුළු විය නොහැකි ලෙස නිසි පරිදි සාදන ලද්දේ වීමට සලස්වනු ලබන්නටද;
- (e) සියලුම අහක දමන හෝ රෙදු, කෝපි රෙදු හෝ කිරි හා කැමළිලින් ඉතිරි වන කොටස් හොඳට හේත්තුවන පිහතක් හෝ මුඛයක් ඇත්තාවූ මැස්සන්ට ඇතුළුවිය නොහැකි භාජනයකට එකතු කරවා දිනපතා දවසට දෙවරක් බැගින් එකී භූමිභාගයෙන් ඉවත්කරන්නටද;
- (f) කැමක් හෝ බිමක් සෑදීමේදී, පිහිටීමේදී හා පාවිච්චි කිරීමේදී ප්‍රයෝජනවත් ගනු ලබන සියලුම උපකරණ සෑම දෑ පිසිගත කරන ලද්දේ වන බැගින්වත් සබන් හා වතුරෙන් හෝ දවත්තටද;
- (g) කිසිවකු විසින් කැමක් හෝ බිමක් පාවිච්චි කිරීමට ප්‍රයෝජනවත් ගන්නා ලද සෑම උපකරණයක් හෝ භාජනයක්ම එසේ ප්‍රයෝජනවත් ගන්නා මෙන් වෙනත් අයකු විසින් එය ප්‍රයෝජනවත් ගැනීමට පෙර හෝ දවත්තටද;
- (h) පරීක්ෂක බැලීමට පූර්වක් පරිද්දෙන් ඒ භාගයේ වැඩ කරන සියලු දෙනාගේම නම් හා බඩුන්ට ලියුම් ලැබෙන පිලිවෙලින් සඳහන් ලැයිස්තුවක් සියලු කල් සීමාවන බැගින්වත් සලස්වන්නටද;

14. බඩු කඩයක, රෙස්ටෝරන්ට් ගාලාවක හෝ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින්—

- (a) කිසිදු ඉවත දමන හේරෙදු, කෝපි රෙදු හෝ කැමළිලි හෝ අහක දමන වෙනත් ඉතුරු කොටස් බලපත්‍ර ලත් භාගයේ බිම ඉතිරිවන්නට; හෝ

(b) බලපත්‍ර ලත් භාගයේ කිසිම සුදුසුකම් හෝ නොතිබිය යුතු කැසීම් මෙන් ඇතිවීමට; හෝ ඉඩ නොදීම යුතුයි.

15. බඩු කඩයක, රෙස්ටෝරන්ට් ගාලාවක හෝ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින් ගැම කල්කීම් එහි වැඩ කරන ඉසව මෙන්ම ඒ භාගයට පැමිණෙන අඩුත්තන්ට පහසු වෙන් ප්‍රයෝජනවත් ගත හැකි වන පරිද්දෙන් ඒ බලපත්‍ර ලත් භාගයේ අඩු ගණයෙන් පහින්කම් දෙකක්වත් නැතිවීමට සැලැස් විය යුතුයි.

16. කිසිවකු විසින් බඩු කඩයක හෝ රෙස්ටෝරන්ට් ගාලාවක හෝ හෝ කෝපි කඩයක භූමිභාගය ඇතුළත කෙළොසීම සඳහා සපයා තිබෙන පහින්කම් ඇතුළත මිස වෙන නෑතක කෙළ නොගැසිය යුතුයි.

17. බෝවෙන රෝගයක් හෝ සමේ රෝගයක් හෝ ව්‍යංග්‍ය රෝගයක් පෙළෙන්නාවූ හෝ පෙළුනාවූ හෝ එබඳු රෝගයක් පෙළෙන කෙනෙකුට සාන්ද්‍ර කිරීමේ යෙදී සිටියාවූ කිසිම කෙනෙකුට එකී රෝගය බෝ වීමට හා රෝග බිඳින් මෝරණු ලැබීමට වුවමනා කාලසීමාවන් පසුවන කෙසේ බඩු කඩයක්, රෙස්ටෝරන්ට් ගාලාවක් හෝ හෝ කෝපි කඩයක් භාරව සිටින කිසිවකු විසින් එබඳු භාගයකට ඇතුළුවීමට හෝ එහි කිසිදු කැමක් හෝ බිමක් සෑදීමේ කටයුත්තකට සහභාගී වීමට හෝ ඉඩ නොදීම යුතුයි.

18. සුදුසු ගැමවිටෙකදී ප්‍රධානතමාට හෝ සෞඛ්‍ය මණ්ඩල වෛද්‍ය නිලධාරීන් තුළට හෝ සෞඛ්‍ය පරීක්ෂකයන්ට හෝ ප්‍රධාන තමා විසින් ලියවී ඇති බලපත්‍ර පවරන ලද ඕනෑම නිලධාරීන්ට හෝ ඕනෑම බඩු කඩයකට, රෙස්ටෝරන්ට් ගාලාවකට හෝ හෝ කෝපි කඩයකට ඇතුළු පරීක්ෂා කිරීමට නීතිප්‍රකාර බලය තිබේ. නමුදු ඕනෑම බඩු කඩයක, රෙස්ටෝරන්ට් ගාලාවක හෝ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින් හෝ එම භාරව සිටින ආයතන ප්‍රධානතමාට හෝ එබඳු නිලධාරීන්ට ඒ භූමිභාගයට ඇතුළු පරීක්ෂා කිරීමට ඉඩ දී ඒ සඳහා බහු වුවමනා සෑම උපකාරයක්ම දිය යුතුයි.

19. බඩු කඩයක, රෙස්ටෝරන්ට් ගාලාවක හෝ හෝ කෝපි කඩයක පිලිබදවූ මේ ආදරු ව්‍යවස්ථාවල ගම් ආදරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් ගම්බද උසාවියකදී වරදකාරයා කරනු ලැබූ කිසිදු බලපත්‍රකාරයකුට ඒ උසාවිය විනිශ්චය කිරීමට වෙනත් ඕනෑම දඬුවම්කට ආවේණික වශයෙන් බහුල බලපත්‍රය ආවලංගු කිරීමටද නීතිප්‍රකාර බලය තිබේ. එසේ බලපත්‍රය ආවලංගු කිරීම ගැන බලපත්‍රකාරයාට කිසිම ආලාභයක් අය කර ගැනීමට අයිතිවාරයක් නැත.

පොල්ලෙලි කොටු

20. ඒ සඳහා ප්‍රධානතමා විසින් නියුක්ත කරනු ලබන බලපත්‍රයක් පිට මිස නෑත් නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත පිහිටියම් ප්‍රසිම් වැඩක, ගංගාවක, කලපුටු හෝ හරන්චියා වන වෙනත් අහස පොල්ලෙලි හෝ දූවදුබු පෙහවීම පිණිස කිසිම කොටුවක් සෑදීම හෝ පවත්වා ගෙනයාම නොකරනු යුතුයි.

21. ගම් නොවූ පලකට, මෝසවම් හෝ වැව් ඉඩුණු කම්පාතයකට ආවේණිකව පවත්නා කොටුවක් සම්බන්ධයෙන් බලපත්‍රයක් කිසිදු නොකළ යුතුයි.

22. සෑම බලපත්‍රයක්ම එය නියුක්ත කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස නිෂ්චය වැනිදාට අවසාන වන්නේය.

ආහාර ද්‍රව්‍ය මෙහෙයවීම

23. (1) ඒ සඳහා ප්‍රධානතමාගෙන් විවූ පරිදි ලබාගන්නා ලද බලපත්‍රයක් පිට මිස නෑත් නම් කිසිවකු විසින් මස්, කුකුළු හා කිරි පස්, ආදාම මාලු, එළවලු හෝ හරන්චියා වන වෙනත් ආහාර ද්‍රව්‍ය පිණිස පිණිස කිසිම කඩයක්, හෝ (වෙළඳුම් පොලකින් බාහිරවූ) භාගයක් පවත්වාගෙන යා යුතු නැත. එබඳු සෑම බලපත්‍රයක්ම 28 වැනි ආදරු ව්‍යවස්ථාව යටතේ ආවලංගු නොකරන ලද්දේ නම් එය නියුක්ත කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස නිෂ්චය වැනිදාට අවසාන වන්නේය.

24. ගම්බද කඩයක හෝ (වෙළඳුම් පලකින් බාහිරවූ) ගම් භාගයක මස්, කුකුළු, හා කිරි පස්, ආදාම මාලු එළවලු හෝ හරන්චියා වන වෙනත් ආහාර ද්‍රව්‍ය අයිතිකාරයා නොගොත් වෙළඳුම්කරන් හා විසින් මස්, කුකුළු, හා කිරි පස් හා අලුත් මාලුන් එළවලුවලින් වෙන්කර තබාගත යුතුයි. නමුදු කුකුළු, හා කිරි පස් හරන්චියා වන වෙනත් ආහාර වලට පිණිස සිසිලි කළ හොඳ හා සාදන ලද කුඩුමල දමා ඒ පස් ක් තබාගත යුතුයි.

25. ප්‍රධානතමා විසින් හෝ එතුමාගෙන් ලියවී ඇති පරිදි බලපත්‍ර ලත් ඕනෑම කෙනෙකු විසින් මනුෂ්‍ය ආහාරය පිණිස මස්, කුකුළු, හා කිරි පස්, ආදාම මාලු, එළවලු හා හරන්චියා වන වෙනත් ආහාර වලට පිණිස සිසිලි කළ හොඳ හා සාදන ලද කුඩුමල දමා ඒ පස් ක් තබාගත යුතුයි.

26. (1) මේ එක්කම මිලයට ඇති ජේදයේ සඳහන් තොන්දේ සිටිලට අනුකූලවන පෙවිවිසය හෝ රථයක දමා මිස නැත්නම් කිසිදු මිසක් යම් මස් මට්ටමක සිට යම් කඩයකට හෝ මස් විකුණන ස්ථානයකට ගෙන යායුතු නොවේ.

(2) (a) මස් ගෙනයාම සඳහා පාවිච්චිකරන සෑම පෙවිවිසයමද මුදල් පැන්තේ තුන්තනාගම් හෝ පෙරෙන ස්ථානව නොමැති ද්‍රව්‍ය වියයුතු අල්ලන ලද්දේ හා මුඩියක් ඇතුළු කිරීම යුතුයි.

(b) මස් ගෙනයාම සඳහා පාවිච්චිකරන සෑම රථයකම—

- (i) අවිච්චන් හෝ වමාවෙන් හෝ මුස්සන්ගෙන් හා දුම්රිලෙන් අපිරිසිදුවීමෙන් පරිශෝදනය වුවොත්;
- (ii) ඖජනාදායක පොළොන්නා යේ අවරණය විමට රථයේ විවෘතව පවත්නා එක් එක් කෙළවරේ අවරණයක්ද,
- (iii) මස් රැස්කිරීම සඳහා ඇතුල් පැන්තේ තුන්තනාගම් හෝ දියසිරිලි උරු නොගන්නා වෙනත් යම් ද්‍රව්‍යයක් අල්ලනලද කාමරයක්ද;

නියම යුතුයි.

(3) (1) මැනි ජේදයේ විධිවිධාන උලුබසන නිරවද්‍යව යම් මස් ගෙනයානු ලබන්නේ නම් එසේ උලුබසන කිරීම ගැන වගකියුතු වන්නේ ඒ මස් ගෙනයාමට නියමනොවූ අයයි. එසේ නැත්නම් ඒ මස් ගෙනයාම යම්කු වෙනුවෙන් කරනු ලැබෙනෙකක් ඒ අයයි.

27. මස්, කුකුළු, තාරු ආදී පස්සන්, අලුත් මාදු, එලපිලු, හෝ වෙනත් අහාර ද්‍රව්‍ය විකිණීම පිණිස යම් කඩයක් හෝ (විලපුදම් පලකින් බාහිරවූ) යම් ස්ථානයක් සඳහා බලපත්‍ර ලත් අය විසින්—

(a) ඒ වෙළඳම කරගෙන යන ස්ථානයේ කාට්ට් පෙහෙත තැනක 23 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ලබාගත් බලපත්‍රය සහිතව නිවසක් යුතුයි. එසේ බලපත්‍රය සහිතව පැවරීමට නොහැකිවූ විට පස්සන් බලපත්‍රයේ අංකයක්, බලපත්‍රකාරයාගේ නමින්, පැහැදිලි ලෙස පින්තාරු කරනලද ලැල්ලක්, ඒ ස්ථානයේ කාට්ට් පෙහෙත තැනක සවිකරවිය යුතුයි.

(b) ඒ ස්ථානයේ ගුවනට හා සවිපාරකක තත්ත්වයක තබාගෙන සියලුම භිලුල් සිමෙන්තිවලින් හා විදුරු කැබලිවලින් පිරවිය යුතුයි.

28. අහාර ද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙන් වූ මේ අතුරු ව්‍යවස්ථා විලින් යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට මැනි වාර ගණනක් වරදකාරයා මැනි බල්ලු යම් බලපත්‍ර කරයකට ගම්බද උපායවිධාන නියමකරන වෙනත් දඬුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවිරෝධකරීමද, නිකානු කුලය; එසේ අවිරෝධකරීම ගැන ඒ බලපත්‍රකාරයාට කිසිදු මාලිගයක් අසකරගැනීමට අයිතියක් නැත්තේය.

මහජන සෞඛ්‍යය හා නගරලංකාර හා නොතින්වූණ ලෙස සැරිම

29. සෑම ගෙයකම නොහොත් ඉඩමකම අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් තම දේපල ගැටපවිනු ලෙසත් එකී ගෙයේ සිටි සාර නිසාන් දුරට හෝ තම ඉඩමේ මායිම ඊට අවුනම ඒ මායිම දක්වා සියලුම මල්පැලෑටි, ඉතා ඔහුලු ලෙස මැවින් නාවූ හෝ සවිපට්ට බාධකවූ ගස්කොටුන් ආදියෙන් හා සියලුම කැටුම් කපුලු හෝ කුණුරුවූ හෝ මදුරුවන්නේ බෝවීම ඇතිවිය හැකි හාජන යන වේවාසින් තොරවින් තබාගත යුතුයි.

30. (1) යම්කිසි ගසක් හෝ ගසක අග්නත් හෝ ගෙඹියක් හෝ ගසක වෙනසම කොටසක් යම්කිසි ගොඩනැගිල්ලකට අලාභ ගානීයක් සිදුවන හැටියට හෝ සිදුවන්න පුළුවන්වන හැටියට පමින්නාවූ විට නොහොත් යම්කිසි ගොඩනැගිල්ලක පදිංචිවී සිටින අයට හෝ යම්කිසි දේපලකට හෝ යම්කිසි පොදු මාවතක ගමනාගමනය කරන අයගේ අරක්ෂාවීම හෝ අනතුරු එල්ල විය හැකි තත්ත්වයක පමින්නාවූ විට, ප්‍රධානතමා විසින් ඒ ගස පිහිටි ඉඩමේ පදිංචිකාරයා වෙත නොහොත් අයිතිකාරයා වෙත හාර කරනු ලබන ලියවිල්ලකින් දැන්වීමකින්, ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන කාලසීමාවක් ඇතුළතදී ඒ ගස හෝ ඒ අග්න හෝ ගෙඹිය හෝ ගසේ වෙනගම් කොටස බැඳ ගසකිමින් කරන්නට හෝ කපා ඉවත්කර දමන්නට ඕනෑම ක්ෂණ එකී අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට නියමකල හැකිය.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් හාරකරනු ලැබූ සෑම කෙනෙකු විසින්ම එකී දැන්වීමේ නියමයන් එකී සඳහන් කාලසීමාව ඇතුළතදී ඉටුකල යුතුයි. එකී අය විසින් ඒ නියමයන් එකී කාලසීමාව තුළ ඉටුකරන්නට බැරියයි කියා සිටි විටෙකදී නොහොත් ඉෂ්ටකිරීම පැහැර හැරිය විටෙකදී ප්‍රධානතමා විසින් හෝ ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් නිරිතර්භවන විසින් හෝ මේගෙකරුවකු විසින් හෝ ඒ දැන්වීමේ සඳහන් කරනලද ඉඩමට ඇතුල්වී, ඒ දැන්වීමේ ප්‍රකාර එකී අය විසින් කලයුතුව නිලක කරව, කටයුත්තක් වූ විට ඉටුකල හැකිවූන් හැර එසේ කිරීමෙන් දරන්නට සිදුවූ විටෙක එකී අයගෙන් කාංකී සහායට එන්ව නිවෙන ගෙයක් පරිද්දෙන් අයකරගත හැකිද වන්නේය.

31. කිසිකු විසින් මහජන සහනයට දුෂ්චිත හැකි අන්දමට යම්කිසි ප්‍රතිබන්ධනගත අයිතිහිලිය මිලදී ලත් ප්‍රතිබන්ධන හෝ යම් අයහස පින්කරයක් ඇදීම හෝ කැන වැවනවලින් ප්‍රතිකාරකරන ලද යම් සිත්දුමක් නොහොත් ගිනිකාචක් ගායනාකිරීම නොහොත් බදානගා කිම හෝ වෙනත් යම් ක්‍රියාවක් කිරීම හෝ නොකට යුතුයි.

32. කිසිකු විසින් වෙනත් යම් කෙනෙකුගේ ගෙයකට නොහොත් මිදුලකට ගල් හෝ කුණු කසල විසිනොකල යුතුයි.

භූමිය මාවතක් හා අභිපාරවල්

33. ගම්බදවූ එක් එක් මාවතක් හෝ අභිපාරක් මේ ප්‍රදේශය බස්සේ වැටි යා යුතුයයි කියාද එහි පළල මෙතෙක් පිටයුතුයයි කියාද කාංකී සහාය විසින් තීරණය කරගන්නාලද ප්‍රකාරයට සෑම පොදු මාවතක් හෝ අභිපාරයක්ම සාදා හෝ නැවත සාදා පවත්වාගෙන යා යුතුයි.

34. (1) යම්කිසි මේමද මාවතක් හෝ අභිපාරක් සෑදීමේ හෝ අලුත්වැඩියා කිරීමේ වැඩක් අරඹනකර තිබෙන විට අරඹකර යක් සිතුවත් කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ අවුලුකරන කුන්දවසක්වත් කල්කියා දුකුමටත් පසු ඒ කටයුතු සඳහා වුවමනාකරන තරම්වූ කාලයක් තුළ ඖජනාගම විසින් එකී මාවතක් හෝ අභිපාර පාවිච්චිකරනු ලැබීමට සහගම් කිරීමට ප්‍රධාන තමාව බලය තිබේ.

(2) කාංකී සහාය විසින් ඒ සඳහා සම්මත කරගනු ලැබූ ගෝජනාවකින් බලය පවර නිවෙන විට, ප්‍රධානතමා විසින් කිසියම් පොදු මාවතක් හෝ අභිපාරයක් ඕනෑම වගියක හෝ පවකරියක අභිකර වචනාගමන ගමනාගමනය සීමාකිරීම හෝ නතරකිරීම නිකානුකල වන්නේය.

35. ඒ සඳහා ප්‍රධානතමා විසින් කිසි පරිදි ලියවිල්ලකින් බලය පවරනලද ඕනෑම කෙනෙකු විසින්—

- (1) සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරඹුණකොට ඇත්තාවූ යම්කිසි ගම්බද මාවතක් හෝ අභිපාරක් යම් නොහොත් ඒ අහල පිහිටි ඕනෑම ඉඩමකට වුවමනාකරන සියලුම මැඩිකාර සින්, රථවාහන, සතුන් හා උපකරණ ඇතිම උදේ 7 වත් සම්ප 5 වත් අතර කාලය සුළු ඒ මාවතක් හෝ අභිපාර සබඳකයෙන් වූ යම් කණිටකයක් කිරීම පිණිස ඇතුලු වීමද,
- (2) ඒ කණිටකය කරන ස්ථානයේ ඉවත්කිරීමට වුවමනා පස්, කුණුකසල හෝ ද්‍රව්‍ය සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරඹුණකොට ඇත්තාවූ ගම්බද මාවතක් හෝ අභිපාරක් යම් නිම හෝ පැවි පිහිටි ඕනෑම ඉඩමකට විසිරීමද, (එහෙත් එකී පස්, කුණුකසල හෝ වෙනත් ද්‍රව්‍ය කිසි කාලයක් ඇතුළතදී ඉවත් කරවිය යුතුයි.)

(3) සාදා තිබෙන නොහොත් සෑදීමට අරඹුණකොට තිබෙන යම් ගම්බද මාවතක් හෝ අභිපාරක් සබඳකයෙන් වූ යම් කණිටකයක් කරගෙන යන කාලය තුළදී ඒ කණිටකය කරගෙන යෑම සඳහා එකී මාවතක් හෝ අභිපාර අහල ඇති ඉඩම හරහා කිසියම් තාවකාලික පාරක් සෑදීමද, (එහෙත් ඒ තාවකාලික පාර යම්කිසි ගොඩනැගිල්ලක තිබෙන ඉඩමකට හෝ කොටසකට තිබෙන ඉඩමකට හෝ මිදුලකට උඩින් ගෙනයායුතු නැත.)

(4) යම්කිසි ගම්බද මාවතක් හෝ අභිපාරක් අරක්ෂාකිරීම පිණිස, මැනිදිගුණකිරීම පිණිස, අලුත්වැඩියා කිරීම පිණිස හෝ සෑදීම පිණිස, යම්කිසි කාණු, දිය අහල්, වැට්ටල් හෝ බෝක්කු සෑදීමක්, අලුත්වැඩියාකිරීමක් හෝ ඉඩකිරීමක් අවසාන වන්නේ නම් එසේ කිරීමට ඕනෑම ඉඩමකට ඇතුළු වීමද,

නිකානුකල වන්නේය :

- 36. කිසිකු විසින්—
- (a) හතා ඉවසක්කරනලද හෝ තනාගෙන ගන්නාවූ හෝ කිසි ගම්බද මාවතකට හෝ අභිපාරකට අනතුරු කිරීම, අලාභකිරීම, අවහිරකිරීම, බලෙන් අල්ලාගැනීම හෝ වෙනත් ක්‍රමයකින් බාධාකිරීම; හෝ
- (b) කාංකී සහාය විසින් ඉටුකරන විට මිස නැත්නම් එසේ තනා අවසන් කරනලද හෝ තනාගෙන ගන්නාවූ හෝ කිසි ගම්බද මාවතක් හෝ අභිපාරයක් වෙන අනකට හැරවීම හෝ නොකල යුතුයි.

37. (1) කුඹුරු මැදින් වැටීතිබෙන යම් කිසි පොදු අභිපාරක් සිටින් පරිදි එකී කිසි පළල් ප්‍රමාණය ඇතිව ඇතිවත් පාලනකර කිරීම ඒ ඒ කුඹුරු හිමියන්ගේ හා ගොවීන්ගේ මුහුණම වන්නේය.

(2) එබඳු කිසිම අභිපාරක් ඊට සිටින් පරිදි වුවමනා තරම්වූ පළල් ප්‍රමාණය අවුච්චන ලෙස කිසිකු විසින් කැපීම හෝ සිලෙන් අල්ලා අවහිරකිරීම හෝ නොකල යුතුයි.

දැකෙලිය

38. (a) කිසිකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත දුටුවලින් හෝ කඩදසිට්ටලින් සුදුකෙලීම හෝ මුදල් බර්ටුකිරීමෙන් ගම් ක්‍රියාවක් කිරීම හෝ මොනම අංශමේවත් බර්ටු ඇල්ලීමකට සබඳකරීම හෝ නොකල යුතුයි.

(b) කිසිවකු විසින් තමා පදිංචිව සිටින, තමාට අයිතිව තිබෙන හෝ තමා භාරයේ තිබෙන ගෙයක, දේපලක, බරුවක, පාරුවක හෝ රථවාහනයක දුරුවලින් හෝ කඩදාසි වලින් සුදුකෙළීමට හෝ මුදල් බවිඳුකිරීමෙන් කිසියම් ක්‍රියාවක් කිරීමට හෝ ඉඩදීම සුදුසු නැත.

කුසලත් කෙටවීම

39. කිසිවකු විසින් ගම් ප්‍රදේශය තුළ කිසිම නැතක පොර කෙටවීම සඳහා කුසලත් පුත්‍රණ කරවීම හෝ කුසලත් පොර කෙටවීමේ යෙදීම හෝ නොකට යුතුයි.

තරඟයට කරත්ත විසිදුවීම

40. කිසිවකු විසින් පොදු මාවතක හෝ අභිපාරක තරඟයට කරත්ත (රේස්) දුවවීමෙහි නොගෙදිය යුතුයි.

ලං, පිලි හා ස්නාන ස්භාන ආදිය

41. ශමකිසි පොදු ලිදක හෝ ගමකිසි ස්නාන ස්භාන පිරිමි ගැනු දේපලයෙන් හුදෙක් එක් පසයක පමණක් ප්‍රයෝජනය සඳහා ගැසී කාගී සභා විසින් කොටුකරන ලද කිසිම ස්භානයට අහික් පසයේ කිසිවකු විසින් ඇතුළු නොවිය යුතුයි.

42. (1) ගමකිසි බෝවෙන රෝගයකින් හෝ විෂංගන රෝගයකින් හෝ සම රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලතදී පෙරිනාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හෝ රෝග බීජයන් මෝරුණු රූකීමට සහතික කාරකිවමින් පසුවන කෙක් කිසිම පොදු ලිදක හෝ පොදු ස්නාන ස්භානයක් වශයෙන් කාගී සභාව විසින් චෝක්කරන ලද කිසිම ප්‍රකාශනය නැම හෝ සේදීම නොකළ යුතුයි.

(2) 1 මැනි ජේදයේ සඳහන් කරන ලද ගමකිසි අංකයෙන් ප්‍රයෝජනය සඳහා පලය සෞඛ්‍යසම්පන්නවූ කිසිවකු විසින් ඒ ලීදෙන් හෝ ස්නාන ස්භානයෙන් ලබාගෙන එය ප්‍රයෝජනය ගැනීම පිණිස එයින් අභි විසිපවත්වන් ඇතට ගෙනයා යුතුයි.

43. (1) කිසිවකු විසින් පොදු ලිදක හෝ පොදු ස්නාන ස්භානයක් වශයෙන් චෝක්කරන ලද කිසිම නැතක කිසිම සහකු, රෙදිපිලි, පැදුරු හෝ කප්පන් කිසිම ද්‍රව්‍යයක් සේදීම හෝ සේදීමට සැලැස්වීම නොකළ යුතුයි.

(2) කිසිවකු විසින් මොනම කාරණයක් නිසාවක් කිසිම පොදු ස්නාන ස්භානයකට කිසිම සහකු දැක්කීම, ජලවීම හෝ භෙනයාම නොකළ යුතුයි.

(3) කිසිවකු විසින් කිසිම පොදු ලිදක හෝ ස්නාන ස්භානයක වතුර හෝ එය පිහිටි තුම්භාගය හෝ මොන විදියකටවත් අපවිත්‍ර නොකළ යුතුයි.

44. (1) කිසිවකු විසින් කාගී සභාවේ අඟු වසින් නැම හෝ සේදීම තහනම්කර තිබෙන ගම් පොදු ලිදක, පිල්ලක හෝ වෙනත් ගම් ප්‍රකාශනය නැම හෝ සේදීම නොකළ යුතුයි.

(2) කාගී සභාවේ විසින් ගම් මැවක, ඇලක හෝ වෙනත් ප්‍රකාශනය ගමකිසි පිණෙම ස්භානයක් රෙදි සේදීම සඳහාය, නැතහොත් නැම සඳහාය, නැතහොත් මනුෂ්‍යයන්ගේ බිම සඳහාය, නැතහොත් සතුන් නෑවීම සඳහාය කියා චෝක්කර තිබෙන විට කිසිවකු විසින් එබඳු ස්භානයක් එය චෝක්කොට ඇති කටයුත්තෙන් බාහිරවූ වෙනත් කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුයි.

45. කිසිවකු විසින් ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතුව ගම් පොදු ලිදක, මැවක හෝ වෙනත් ගමකිසි ප්‍රකාශනයක් හෝ ප්‍රදේශ කරත්තයකින් හෝ පිස්පයකින් හෝ කළින් කල කාගී සභාව විසින් නිශම කරනු ලබන ප්‍රමාණයට වඩා හෝ ගෙන යා යුතු නැත.

අපරිසර ආහාර පාන

46. කිසිවකු විසින් අපරිසරවූ නොහොත් මනුෂ්‍ය ආහාරයට සුදුසු කිසිම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙළඳුමට නැතිම නොහොත් ඉදිරිපත්කිරීම නොකළ යුතුයි.

47. වෙළඳුම පිණිස කඩා තිබෙන්නාවූ නොහොත් ඉදිරිපත් කොට තිබෙන්නාවූ මිනුම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් මනුෂ්‍ය ආහාරයට සුදුසු බව හෝ අපරිසර බව පෙනෙන්නට තිබේ නම් ප්‍රධානතමා විසින් හෝ සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරීන් විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකයන් විසින් හෝ ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ගම් අංක විසින් හෝ එබඳු ආහාර ද්‍රව්‍ය හෝ බීම වැනි අල්ලා තහනම්කිරීම නිත්‍යකරනු ලැබේ.

48. සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරීන් විසින් හෝ වෙනත් ගම් නිලධාරීන් විසින් අගකු විසින් 47 වැනි අංකයේ වගුවට ගවයන් ගම්ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් අල්ලා තහනම්කරන විට, බහු විසින් ඒ ද්‍රව්‍ය අල්ලා තහනම් කළේ ගම් කෙනෙකු හා රේ නිබන්දිත බහු ඉදිරිපිටදීම ඒ අල්ලා තහනම්කරනු ලැබූ ද්‍රව්‍යයේ සැමිපලයක් හා ස්වයංකර බහා, එය වැසෙන සේ සිල්කඩා අප්‍රමාදව ඒ සැමිපලය

සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරීන් විසින් හෝ වෙනත් ගම් ආණ්ඩු වෛද්‍ය නිලධාරීන් විසින් ඉදිරියේ පෙන්වන ලද යුතුයි.

49. 47 වැනි අංකයේ වගුවට ගවයන් ගම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කරනු ලබන විට, එකී ද්‍රව්‍ය හා ගම් කරනු ලැබූ විට ගමකිසි අංකයෙන් භාරයේ තිබිණදී ඒ අග විසින් ඒ ද්‍රව්‍යයේ සැමිපලයක් සිල්කඩා තිබීමට ඕනෑම කියා අල්ලා සිරියොත් ඒ ද්‍රව්‍යය තහනම්කරන්නා විසින්, තහනම්කළ ද්‍රව්‍යයේ සැමිපලයක් හා ස්වයංකර බහා, ඒ ද්‍රව්‍ය අයිතිව සිටි අග ඉදිරියේදීම සිල්කඩා ඒ අගට දීම යුතුයි.

50. 47 වැනි අංකයේ වගුවට ගවයන් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කළ වෛද්‍ය නිලධාරීන් විසින් හෝ 48 වැනි අංකයේ වගුවට ගවයන් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් ඉදිරිපත්කර තිබෙන වෛද්‍ය නිලධාරීන් විසින් එකී ද්‍රව්‍යය අපරිසර කියා නොහොත් මනුෂ්‍ය ආහාරයට සුදුසු කියා සහතික කරයි නම්, ප්‍රධානතමා විසින් එකී ද්‍රව්‍යය විනාශකර දැමීමට හෝ එය වෙළඳුම පිණිස නැතිම නැතහොත් මනුෂ්‍ය ආහාරයක් මෙන් ප්‍රයෝජනයට ගැනීම මැලෑක්මෙන් පරිද්දෙන් මනාපයක් කිරීමට හෝ සැලැස්වීම යුතුයි. ඒ ආහාර ද්‍රව්‍යය නොහොත් බිම අපරිසර නොවීමේ කියා නොහොත් මනුෂ්‍ය ආහාරයට සුදුසු කියා වෛද්‍ය නිලධාරීන් විසින් සහතික කරනොත්, තහනම්කරනු ලැබූ එබඳු ආහාර ද්‍රව්‍යය නොහොත් බිම වැනි ගමකිසිකාරයට අපසු දිය යුතුයි.

51. සභාමිත්‍ර හේතුන් කියා හෝ ගමකිසි රෝගයකින් හෝ දිගේ ගිලියාගෙන් හෝ සලියකු විසින් දඩකරනු ලැබීමෙන් හෝ පිස්සු බිල්ලකු විසින් සපාකනු ලැබීමෙන් හෝ මලාටු නොහොත් වනමාගෙයකු විසින් මරණු ලැබුවාට සහකුගේ මස් විකිණීම හෝ වෙළඳුමට නැතිම කිසිවකු විසින් නොකළ යුතුයි.

කාණ, කෙසකිලි, අලු විලසුලු, අඵ වලවල් හා සෞඛ්‍ය පහසුකම් සඳහා වූ උපකරණ පරීක්ෂාකර බැලීම හා ලබාපවිත්‍ර කිරීම

52. ප්‍රධානතමා විසින් හෝ සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරීන් විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකයන් විසින් හෝ ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ගම් කෙනෙකු විසින් හෝ ගම් ප්‍රදේශය තුළ ගම් දේපලක පිහිටි මිනුම් කාණුවක්, කෙසකිලියක්, අලු විලසුලු, අඵ වලසු හෝ සතිපාරකාව සඳහා නඩත්තුකරනු ලබන ගම් දෙයක් පරීක්ෂාකිරීම හා මනුෂ්‍ය සුදුසු මේලාවකදී එසේ පරීක්ෂාකිරීම සඳහා එබඳු ස්භානයකට ඇතුළුවීමට නිත්‍යකරනු ලැබේ; තවද එකී ස්භානයේ අයිතිකාරියා විසින් හෝ පදිංචිකාරියා විසින් හෝ ඒ සඳහා අවශ්‍ය විධානී සියලුම අධාරකළ යුතුයි.

53. ප්‍රධානතමා විසින් ගම් ප්‍රදේශය ඇතුළත මනුෂ්‍ය දේපලක අයිතිකාරියා වෙත හෝ පදිංචිකාරියා වෙත නිකුත්කරනු ලබන දත්වීමකින් වහාම හෝ ඒ දත්වීමේ දක්වනු ලබන ගම් කාලසීමාවක් ඇතුළත ඒ දේපලේ පිහිටි ගම් කාණුවක්, කෙසකිලියක්, අලු විලසු, අඵ වලසු හෝ සතිපාරකාව සඳහා නඩත්තුකරනු ලබන දෙයක් සතිපාරකාවකට ඇතුළු වීමට නිත්‍යකරනු ලැබේ; එහි ගම් දේපල කරත්තට මිනුම් කියා නිශ්චිතකරන හැකියි.

54. ප්‍රධානතමා විසින් ගම් ප්‍රදේශය තුළ වූ ගම් දේපලක අයිතිකාරියා වෙත හෝ පදිංචිකාරියා වෙත නිකුත්කරනු ලබන දත්වීමකින් ඒ දත්වීමේ දක්වනු ලබන ගම් කාලසීමාවක් ඇතුළත ඒ දේපලේ පිහිටි ගම් කාණුවක්, කෙසකිලියක්, අලු විලසු, අඵ වලසු හෝ සතිපාරකාව සඳහා නඩත්තු කරන ගම් දෙයක් ඇතුළේ තිබෙන ද්‍රව්‍ය ඉවත්කර දැමීමට මිනුම් කියා හෝ ඒවා ඇතුළේ තිබෙන ද්‍රව්‍ය වෙනත් ගම් ස්භානයකට එහි සඳහන් කරනු ලබන ගම් අංකයකින් සුදුස්සක් කිරීම පිණිස ඉවත් කිරීමට සලස්වීමට මිනුම් කියා නිශ්චිතකරීම හෝ නිත්‍යකරනු ලැබේ.

වැසකිලි සෑදීම

55. (1) අගවල් ප්‍රදේශය තුළ මිනිසුන් වාසයකරන මනුෂ්‍ය දේපලක අයිතිකාරියා විසින් හෝ බදුකාරියා විසින් වැසකිලියක් සෑදූ පවත්වාගෙන යා යුතුකම කාගී සභාව විසින් ගම් ප්‍රදේශයක බිමා නිශ්චිතකර තිබෙන කවර විටකදී වුවත් ප්‍රධාන තමා විසින් එකී අයිතිකාරියා වෙත හෝ බදුකාරියා වෙත භාර කරනු ලබන ලියවිල්ලකින් දත්වීමකින් ඒ දත්වීමේ සඳහන් කරනු ලබන වර්ගයක හා ප්‍රමාණයක වැසකිලියක් කාගී සභාව විසින් නිර්ණයකොට ඇති ප්‍රකාරයට වූ නිශ්චයත්ව එකතවද, කාණු අදිය සබ්කිකොටද, ඒ දේපලේ අගවල් ස්භානයේ සාදනට මිනුම් කියා අභිකළ හැකියි.

(2) 1 වැනි ජේදයේ ගවයන් දත්වීමක් භාරකරනු ලැබූ සෑම දේපලකිමකු විසින් හෝ බදුකාරියකු විසින්, තමාට ඒ දත්වීම භාරදුන් දින සිට දවස් තිහක් ඇතුළතදී ගම් අහික්ම ඒ දත්වීමේ දක්වා ඇති නිශ්චයත්ව එකඟව වැසකිලියක් සෑදිය යුතුයි.

56. ප්‍රධානතමාගෙන් අවසර නැතුව කිසිවකු විසින් කිසිම ලිදක සිට අභි සියයක අභි මිස්කම්භය තුළ වැසකිලි වලක් සෑදීම හෝ නඩත්තුකිරීම නොකට යුතුයි.

මරුණු සතුන්ගේ මලකුණ ඉවත්කිරීම

57. යම්කිසි සහකු මරුණු සිට, උභ්‍ය මරුණු වේලාවේ සිට පෑ දොළහක් ඉකුත්වී යන්නට මත්තෙන් ඒ සතාගේ මලකුණ මලවා දැමීමට හැරුණවිට ඒ සතා අසිතිකාරයාගේ හෝ අසිතිකාරයා නොමැති කල්හි ඒ සතාගේ මරණය සිදුවීමේ යම් ඉඩමකදී, ඒ ඉඩමේ පදිංචිකාරයාගේ හෝ යුතුකම වන්නේය.

58. මරුණු සම්බන්ධ සහකුගේ මලකුණක් මලවාදැමීමට 57 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ වගකිය යුතු වූ යම්කිසි කෙනෙකු පෑ දොළහක කාලසීමාව ඇතුළතදී ඒ සතා මලවාදැමීමට පැහැර හැරියොත් ප්‍රධානතමා විසින් ඒ සතා මලවාදැමීමට හැරුණවිට යුතු වන්නේ භාර ඒ සතා දරන්නට යෙදුණා වූ සියලුම එකී අගයෙන් කායසී සභාවට අගකරගන්ව තිබෙන ණයක් පරිද්දෙන් අගකර ගත හැකිය.

කීර් පවිවි හා කීර් විකිණීම.

59. (1) කිසිවකු විසින්—

- (a) 60 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර දරන්නකු හෝ 73 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි කීර්මේ කාඩ් පත්‍රයක් නිකුත්කරනු ලැබූ කීර් වෙළෙඳපොළක් සඳහා;
- (b) ලියාපදිංචිකරනලද කීර් සපයන්නකු හෝ 79 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනු ලැබූ ගනුනාගැනීමේ කාඩ් පත්‍රයක් දරන්නකු; හෝ
- (c) වත්තේ නම් මිස නැන්නම් මේ ප්‍රදේශය තුළ නිපදවනලද කීර් ඒ ප්‍රදේශය තුළ විකිණීමට නැතිම, විකිණීමට ඉදිරිපත්කිරීම හෝ ගෙනගොස්දීම හෝ, විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි.

(2) 82 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි කීර්මේ කාඩ් පත්‍රයක් නිකුත්කරනු ලැබූ ලියාපදිංචි කළ කීර් බෙදා හරින්නකු වන්නේ නම් මිස නැන්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම විටෙක ඒ ප්‍රදේශයෙන් සිටින නිපදවන ලද කීර්, විකිණීමට නැතිම, විකිණීමට, විකිණීමට ඉදිරිපත්කිරීම, ගෙනගොස්දීම, ඇවිද විකිණීම හෝ වෙළෙඳපොළ ගෙනයාම හෝ නොකළ යුතුයි.

60. ප්‍රධානතමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැන්නම් කිසිවකු විසින් එලදෙනුන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනකින් යුත් කීර් පවිවියක් පවත්වාගෙන යායුතු නොවේ.

61. බලපත්‍රයක් නිකුත්කිරීමට අදහස්කරනු ලබන ස්ථානය පහත දැක්වෙන නියමයන්ට අනුකූලව තිබෙනොත් මිස නැන්නම් එලදෙනුන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනකින් යුත් කීර් පවිවියක් තබාගැනීමට කිසිවකුට බලපත්‍රයක් දෙනු නොලැබේ.

- (1) ඒ ස්ථානයේ එලදෙනුන් නතරකිරීමට අරමුණුකර තිබෙන සෑම ගොඩනැගිල්ලක් හෝ මඩුවක්ම:—
 - (a) ගඩොල්, ගල්, කබොක් නොහොත් ලිමිලින් සාදා තිබිය යුතුයි;
 - (b) එහි බිත්තිවල සහ කුරුණු වල සුදු කුණක් හා තිබිය යුතුයි;
 - (c) එහි මහල කලක් පවතින ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුයි;
 - (d) එහි බිම සිමෙන්තියෙන් හෝ සිමෙන්ති ක්‍රොන්ක්‍රිවලින් හෝ ගල්තාරවලින් සකස්කරනු ලැබූ ගල්හෝ ගඩොල් අල්ලා තිබිය යුතුයි;
 - (e) මුහුණ, සෝදන චතුර, හා වෙනත් කුණු චතුර වසනලද භාජන එකකට හෝ ඊට වැඩි ගණනක් ඇතුළුව ගලා යාමට හැරුණවිට පිණිස සිමෙන්තියෙන්, සිමෙන්ති ක්‍රොන්ක්‍රිවලින් හෝ ගල්තාරවලින් සකස්කරනු ලැබූ ගල් හෝ ගඩොල් අල්ලනලද කාණු ඇතුළු තිබිය යුතුයි;
 - (f) කීර් පවිවියේ කබාගැනීමට අදහස්කරන එලදෙනුන්ගේ සංඛ්‍යාවේ හැරියට එක් එලදෙනෙකුට අඩු ගණනේ දිගින් අඩි 6ටක, හා පළලින් අඩි 3කක බිම් ප්‍රමාණයක් බැහැරින්දී සහ අඩි සාරසියයක වානාශ්‍රයද ඇතුළු තිබිය යුතුයි.

(2) ඒ ස්ථානයේ කීර් කාමරය මෙන් පාවිච්චිකිරීමට අදහස් කරන ගොඩනැගිල්ලක් හෝ මඩුවක්:—

- (a) හරක් මිඩුව හෝ වෙනත් ගොඩනැගිල්ලක් සිට අඩි විසිපහකට අඩු නොවූ දුරකින් හා කිසියම් වැසිකිලියක මැසිකිලියක, අලු වළක, සරුකාලිකා පෝරගොඩක හෝ පොළොව යට කණිනලද අනාවරණ කාණුවක සිට අඩි සියයකට අඩු හැනි දුරකින්ද සුදුසු ස්ථානයක පිහිටුවා තිබිය යුතුයි.
- (b) ගල්, ගඩොල් හෝ කබුක්වලින් සාදා කපුණුවකට ඇතුළේ සුදුසු ගැහලු වලින් අඩි හතකට නොඅඩු බිත්ති ඇතිව තිබිය යුතුයි;
- (c) එළිගෙන තිබෙන නිමිතයේ අඩු ගණනේ එකකට එකක් ඉදිරියෙන් පිහිටි බිත්ති දෙකක්වත් ඇතුළු තිබිය යුතුයි;

(d) එහි බිම සිමෙන්ති දමනලදුවද, බිත්ති පොළොවට සබැඳිව සහ සිමෙන්තියෙන් වටකැරකරන ලදුවද තිබිය යුතුයි;

(e) ඇතුළු දුරවල වැටීම වලක්වාලීමට හැකි සුදුසු වද්දැකෝල් යාමේ කැරනලද ලැවීමෙන් සාදනලද සිලින්ඩර ඇතුළු තිබිය යුතුයි;

(f) පොළොව වැටීමේ සිට අඩු ගණනේ අඩි හයක්වත් උසින් පිහිටි මහල්පල ඇතුළු තිබිය යුතුයි;

(g) අඩු ගණනේ ජනේලයක් හා දොරකද, බිම් වැටී ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංතුවකට අඩුනොවන ජනේල වැටී ප්‍රමාණයක්ද මැස්සන්ට ඇතුළුවිය නොහැකි ලෙස අවරණය කරනලද ජනේල හා දොරවල්ද අඩු ගණනේ එක දොරකටවත් ප්‍රතිවිරුද්ධව පිහිටුවනලද ජනේලයක්ද ඇතුළු තිබිය යුතුයි;

(h) කීර්ගරුඩ, ගල්ලෑලි, තුත්තනාමේ හෝ ප්‍රධානතමා විසින් පිළිගන්නාලද නොපෙරෙන ස්වභාවයකින් යුත් මේතියමි ද්‍රව්‍යයකින් අවරණය කරනලද මිසයක්ද, ගුම පවිත්‍රව තබාගනු ලබන කුණු පෙවිවියක් හා පිරිසිදු බෝතල නැසීමට සුදුසු රක්කයක්ද ඇතුළු තිබිය යුතුයි.

62. කීර් පවිවියක බලපත්‍රකාරයා විසින් ඒ ස්ථානයෙන් සිටින කාටස් පෙනෙන ස්ථානයක “Licensed Dairy” යන වාසමෙන් එහි සිංහල අනුවාදයක් (බලපත්‍ර ලත් කීර්පවිවිය) පැහැදිලි ලෙස අදිනලද ලැඟක් සවිකර තැබිය යුතුයි.

63. මිනැම් වේලාවකදී පරීක්ෂා කර බැලීමට හැකිවන පරිදි සෑම බලපත්‍රකාරයකු විසින්ම (කීර් විකුණන්නන්ගේ නම් ඇතුළුව) එහි සේමයෙහි නිසුකත සියලුම අගවලුන්ගේ නම් හා මඩුවට ලිඹුම් ලැබෙන පිළිවෙලටදී සඳහන් ලැබිය යුතු කීර්, හාමා කීර් සපයන සියලුම අගවලුන්ගේ නම් හා ලිඹුම් ලැබෙන පිළිවෙලටදී සේවන ලේඛනයක්ද කීර්පවිවිය තුළ තබාගත යුතුයි.

64. කීර් පවිවියක බලපත්‍රකාරයා විසින්—

- (a) අඩුරැද්දකට දෙවරක් එනම් ජූනි හා දෙසැම්බර් ගත මාසවලදී ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් නියම කරනු ලබන වෙනත් යම් කාලචලාවලදී වලදීත් කීර්පවිවියේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල සුදුසු කුණක් ගැවීමටත් එහි ලී වැඩ සබන් හා උණු මතුරෙන් සේදවීමටත්;
- (b) අඩු ගණනේ දිනකට එකවරක් බැහැරවත් කීර් කාමරයේ බිම හා එහි මේසයේ උඩ තව්වුව සේදවීමටත්;
- (c) කීර් පවිවියේ සියලුම කොටස් හා එහි අවට ප්‍රදේශයන් කාණුක් ගුබ්පවිත්‍රවී හා මනා තත්වයක තබා ගැනීමටත්;
- (d) අඩු ගණනේ දිනකට මරක් බැහැරවත් සියලුම ගොම, කුණුකසල, මුත්‍ර හා සේදියන මතුර කීර්පවිවියෙන් ඉවත්කොට මහජනයාට අවිහිලියක් නොවන යම් පරිද්දකින් සුදුසු තරම් ඇසට ගෙනගොස් පුදුස්සක් කරවීමටත්;
- (e) කණකොළ හෝ පිදුරු හැර වෙනත් සියලුම ගව අභාර මිසයන්ට ඇතුළු විය නොහැකි සුදුසු භාජනවල තැන්පත් කරවීමටත්,

(f) කීර්පවිවියේ පාවිච්චි කරන හෝ ඊට අයත් සියලුම උපකරණ, ලීබඩු, හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදුව තබාගැනීමටත්;

මහාකරන සියලුම විධිවිධාන සැලැස්වීමට වග බලාගත යුතුයි.

65. කීර්පවිවියක බලපත්‍රකාරයා විසින්:—

- (a) ඉතා හොඳට ගුබ්පවිත්‍ර නොකරනලද කිසිම භාජනයකට කීර් වත්කිරීමට;
- (b) විදුරු පිහන් මැටි, මප දමනලද පිහන් මැටි, ඇනමල් හෝ ගැල්වනයිස් කරපු යකඩ යන වෙනත් කන්නලද භාජනයකට හැර වෙන කිසිම භාජනයකට කීර් වත්කර නැතිමට;
- (c) කීර් වත්කර තබාගැනීමට පාවිච්චි කරනු ලබන මොනම භාජනයක්වත් කීර් කාමරයෙන් සිටින කිසිම තැනක තැබීමට;
- (d) කීර්දෙවන මේලාව එක්කම ඊට මත්තෙන් එලදෙනගේ බූරුල්ල හා තනපුඩු හොඳට ගුබ්පවිත්‍ර කොට පිරිසිදු නොහර දේදකින් පියදමනලදුවද, කීර් දෙවන අගයේ අන් හොඳට හෝද පිරිසිදුකරන ලදුවද තිබෙනොත් මිස නැන්නම් වෙළෙඳ මිණිස කීර් ලබාගැනීමට කිසිම එලදෙනෙකුගෙන් කීර් දෙවීමට;
- (e) විකිණීමට අදහස්කරන කීර්, කීර් කාමරයේ හැර වෙන ස්ථානයක තබා තිබීමට; හා
- (f) මොනම කාරණයක් කිසිවක් කිසිම සහකුට හෝ කුරුල්ලාට කීර් කාමරයට ඇතුළුවීමට හෝ එහි නතරවී සිටීමට;

සැලැස්වීම හෝ ඉබ්දීම නොකළ යුතුයි.

66. කිරි පවිත්‍රයක බලපත්‍රකාරයා විසින් කිරි පවිත්‍රයේ කටයුතු සඳහා සැපයිය යුත්තේ ප්‍රධානතුමා විසින් අනුමතකරන ලද යම් ජලසම්පාදන ක්‍රමයකින් ලබාගත් වතුර පමණකි.

67. (1) කිරි පවිත්‍රයක බලපත්‍රකාරයා විසින් කිරි පවිත්‍රයේ පාවිච්චිකරන කිසිම කිරි භාජනයක්, වෙබරු සාදන යන්ත්‍රයක්, යොදා ගන්නා යන්ත්‍රයක් හෝ වෙනත් උපකරණයක් කිරි පවිත්‍රයේ කටයුතු සඳහා මිස වෙනත් කටයුත්තකට පාවිච්චි කිරීමට ඉඩගොද්දී යුතු වන්නේ හැර, එබඳු සෑම භාජනයක්, වෙබරු සාදන යන්ත්‍රයක්, යොදා ගන්නා යන්ත්‍රයක් හෝ වෙනත් උපකරණයක් එය පාවිච්චිකරනු ලබන එක් එක් වාරයෙන් පසුව පළමුව ආල්වතුරෙන්ද, දෙවනුව උණු වතුරෙන්ද හා සෝඩාවලින්ද, අවසානයේදී උණුකර කිවහලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

(2) කිරි පවිත්‍රයක බලපත්‍රකාරයා විසින් භාජන ගෑම පවිත්‍ර කිරීමට යොදන බුරුසු හා කිරි පවිත්‍රයේ වෙනත් උපකරණ පාවිච්චිකළ සෑම වාරයකටම පසුව මිනිත්තු දහයක් තැම්බීමට සැලැස්විය යුතුයි.

68. කිරි පවිත්‍රයක බලපත්‍රකාරයා විසින් කිරි පවිත්‍රයේ නිබෙන කිරි සහිත සෑම භාජනයක්ම පිරිසිදු වැස්මකින් හෝ පිරිහකින් සුදුසු පරිදි ආරක්‍ෂා කිරීමට සැලැස්විය යුතු වන්නේ හැර කිරි සෙනයාණේදී එය භාරක්වීම මිළක්වාලීමට සිසල විවිධාන ද යෙදිය යුතුයි.

69. කිරි පවිත්‍රයක බලපත්‍රකාරයා විසින් කිරි ගබඩාකිරීමේ හා පිළියෙලකිරීමේ කටයුත්තකින් බාහිරවූ කිසිම කටයුත්තක් සඳහා කිරි කාමරය පාවිච්චි කිරීම හෝ පාවිච්චි කිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

70. බෝවෙන රෝගයකින් හෝ සම මෙ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ඉහදි පෙර්නාවූ කිසිවකුට හෝ එබඳු රෝගයකින් පෙළෙන කිසිවකුට ඉහදි සාත්තු කිරීමට හෝ ඉහදි පිරිසිදු කෙතකුට ඒ රෝගය බෝවීමට හා රෝගී ජනයන් මෝල උඩුමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් කිරි පවිත්‍රයට හෝ කිරි කාමරයට ආවේණිකව වන්නේ කිරි පිළියෙල කිරීමේ, පිනිණි මේ හෝ සෙනයාණේ කටයුත්තකට සහභාගි වීමටවත් බලපත්‍රකාරයා හෝ කිරි පවිත්‍රය හෝ කිරි කාමරය භාර වී සිටින කිසිවකු විසින් ඉඩ නොදිය යුතුයි.

71. කිරි පවිත්‍රයේ රක්‍ෂාවෙහි නියුක්ත අගවලුන් අතර යම් බෝවෙන රෝගයක්, සම මෙ රෝගයක් හෝ වසංගත රෝගයක් ගවගැනුණාත් හෝ ඒ පිළිබඳව යම් සැකයක් පැණැහැරෙන්නේ බලපත්‍රකාරයා විසින් ඒ බව වහාම ප්‍රධානතුමාට දැනුම්දිය යුතුයි.

72. කිරි පවිත්‍රයක බලපත්‍රකාරයා විසින් සෑම රෝගයෙන්, දරුණු රෝගය මුරුල්ල දුර්ලභයන්, තුර හා කට ලෙහිත් ඇත්තූ කිසි නම් ගම් වසංගත රෝගයක් හෝ මුරුල්ලේ සෑදෙන “ඇක්ටිනොමිකෝසිස්” නම් රෝගයෙන් පෙළෙන කිසිම එළදෙනකුගෙන් ලත් කිරි විකිණීම හෝ විකිණීමට සැලැස්වීම හෝ විකිණීමට ඉඩදීම, හෝ මතුභාගයක් ගත් පවිත්‍රය සඳහා විකිණීමට අදහස්කරන කිරිවලට එවැනි කිරි එකතු කිරීම හෝ එකතු කිරීමට සැලැස්වීම හෝ එකතු කිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

73. ප්‍රධානතුමා විසින් අවුරුදුපතා සෑම බලපත්‍ර ලත් කිරි පවිත්‍රයකම අයිතිකාරයා වෙත බහු සටහන් රක්‍ෂාවෙහි නියුක්ත එක් එක් කිරි වෙළෙන්දු වෙනුවෙන් ඒ අගයේ නම හා මාපව ඇඟිල්ලේ සලකුණක් බලපත්‍රකාරයාගේ නමක් කිරි පවිත්‍රයේ ලියාපදිංචි කිරීමේ අයිතියක් අඩංගු ලියාපදිංචි කිරීමේ කාර්ය පත්‍රයක් දැකීම නිකුත් කළ යුතුයි. ප්‍රධානතුමා විසින් බලපත්‍ර පවරන ලද වෙබරු නිලධාරියකු විසින් ඒ අග පරීක්‍ෂාකර මලට පැමිණීමට ඉඩ ලබාදීමේදී, වසංගත රෝගයකින් හෝ සම මෙ රෝගයකින් නොපෙළෙන්නොහු සහිත සහතික කරනු ලබන තුරු එබඳු ලියාපදිංචි කිරීමේ කාර්ය පත්‍රයක් නිකුත්කරනු නොලැබේ. එබඳු ලියාපදිංචි කිරීමේ කාර්ය පත්‍රයක් මෙහි කෙතකුට පැවරිය නොහැකිය.

74. (1) ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් ලිඛිතව ලියාපදිංචි කිරීන් බලපත්‍ර පවරන ලද මිනෑම නිලධාරියකු විසින් මිනෑම බලපත්‍ර ලත් කිරි පවිත්‍රයකින් හෝ බලපත්‍ර ලත් කිරි පවිත්‍රයකින් කිරි විකුණන්නාවූ කිරි විකිණීමට නමක් නොවූ හෝ ඇඟිල්ලින් කිරි විකුණන්නාවූ හෝ කිරි වාරදෙන් නව ගෙනාගන්නාවූ මිනෑම කෙනෙකුගෙන් එයට නියම මුදල ගෙවා පිලිගතකර ගැනීම පිණිස කිරි සැමුපලයක් මිනෑම වෙරාවක ඉල්ලා ඊට වැටහෙන මුදල ගෙවා ලබාගත හැකිය.

(2) කිසිම කිරි පවිත්‍රයක බලපත්‍රකාරයකු විසින්, ලියාපදිංචි කරනු ලැබූ කිරි වෙළෙන්දකු විසින්, හෝ වෙනත් අයකු විසින් කිරි ප්‍රකාර (1) වැනි ජෙදය යටතේ කරන ලද ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප නොකළ යුතුයි.

75. එක එක එළදෙනකුගෙන් ලත් කිරි විකිණීමට හෝ වෙළෙන්දු විකිණීම ඉදිරිපත් කිරීමට කැමති සෑම අයකු විසින්ම නමා ලියාපදිංචි කළ කිරි සපයන්නකු වශයෙන් කාර්ය සහාය වෙහෙරවල සටහන් කරවාගත යුතුයි.

76. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලපත්‍ර පවරන ලද වෙබරු නිලධාරියකු විසින් එලදෙන, සෑනාස හා උපකරණ පරීක්‍ෂාකර බලා එබඳු අයකු ලියාපදිංචි නොකළ යුතුයයි යෝජනා කරන්නේ නම් ප්‍රධානතුමාට ඒ අග කිරි සපයන්නකු වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්‍ෂේප කරන හැකිය.

77. ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම—
(a) ගම්මුහුට, එහි පාවිච්චි කිරීමේ උපකරණ හා වෙනත් දේවල් ඉදිරිපත්ව පවිත්‍ර ව්‍යාපෘතියකට;
(b) කිරි දෙවන අග හා කිරි බෙදා හරින අග රෝගයකින් නොපෙළෙන අග වන බවට;
අවසාන සියලුම විවිධාන හා පිළිවෙත් යොදාගැනීමට මග බලාගත යුතුයි.

78. කිරි දෙවන වෙරාව එක්කම ඊට මත්තෙන් එළදෙනෙහි මුරුල්ල හා නනසුඹු හොඳට ගෑම පවිත්‍රයකට පිරිසිදු නොකර දෙන කිරි හෝ රෝගී කිරි දෙවන අගයේ අත් හොඳට සෝදා පිරිසිදු කරගෙන නිකුත් නම් මිස නැත්නම් ලියාපදිංචි කරන ලද කිසිම කිරි සපයන්නකු විසින් කිසිම එලදෙනෙකුගෙන් කිරි දෙවන වෙරාව සැලැස්වීම නොහොත් ඉඩදීම නොකළ යුතුයි.

79. ලියාපදිංචි කරන ලද කිරි සපයන්නකු විසින් ඉල්ලීමක් කොට ප්‍රධානතුමාගෙන් නොමිලයේ ලබාගත් ගුණාගැනීමේ කාර්ය පත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් ලියා පදිංචි කළ කිරි සපයන්නකු වෙනුවෙන් කිරි බෙදා හරි ගනු නොහැක.

80. (1) ලියාපදිංචි කරන ලද සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතු කිරීමට, වත්කර තැම්බීමට හෝ බෙදා හැරීමට සැලැස්විය යුත්තේ—
(a) ස්ඛිද්‍ර ද්‍රව්‍යයකින් සාදන ලද දුඛු;
(b) සුදුසු වැස්මක්, මුහුණක් හෝ ඇඟයක් සපයා ඇත්තාවූද;
(c) දිනපතා පැහෙන උණු වතුරෙන් සේදිය හැක්කාවූද භාජන වලට.

(2) ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතු කිරීමට, වත්කර තැම්බීමට හෝ බෙදා හැරීමට පාවිච්චි කරන සෑම භාජනයක්ම ඒ භාජනය සෑම විවිධ කරන එක් එක් වාරයට පසුව පළමුව ආල්වතුරෙන්ද, දෙවනුව උණු වතුරෙන්ද හා සෝඩා වලින්ද අවසාන වශයෙන් උණුකර කිවහලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

81. (1) ගම් ප්‍රදේශය ඇතුළත ගම් ස්ථානයක තබා, ඒ ප්‍රදේශයෙන් අවම නිපදවන ලද කිරි විකිණීමට බලාපොරොත්තු වන සෑම අයකු විසින්ම, කිරි බෙදා හරින කුලයෙන් නමා නායකී සහාය වෙහෙරවල ලියාපදිංචි කරන වග යුතුයි.
(2) එබඳු ලියාපදිංචි කිරීමක් සඳහා කිසිම ගාස්තුවක් හෝ මුදලක් අයකරනු නොලැබේ.

82. ලියාපදිංචි කළ සෑම කිරි බෙදා හරින්නකු විසින්ම ඒ බෙදා හරින්නා යටතේ කිරි විකිණීම හෝ ගෙනාගන්නා භාරදීම සඳහා රක්‍ෂාවේ ගෙවීමට කිසිම කිරි වෙළෙන්දු වෙනුවෙන් ප්‍රධානතුමා ලවා අවුරුදුපතා ලියාපදිංචි කිරීමේ කාර්ය පත්‍ර නිකුත් කරවාගත යුතුයි.

83. (1) කිරි නිපදවනු ලබන කිරි පවිත්‍රය පිටිටා ඇති ප්‍රදේශය යෙහි විවිධ ප්‍රකාර සංඝාටිත ප්‍රදේශාධිකාරී සහායී ප්‍රධානතුමා විසින් 81 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කිරි පවිත්‍රය පරීක්‍ෂාකර බැලීමක් පසුව ගම් අයකු පිටතින් ගෙනෙනු ලබන කිරි බෙදා හරින්නකු වශයෙන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාදාමය සලකා සිටින්නේ නම් ප්‍රධානතුමා විසින් එබඳු අයකු එහේ ලියාපදිංචි කිරීමට ක්‍රමවත්තේ ප්‍රකාශකරන හැකිය.

(2) යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සම මෙ රෝගයකින් හොරව සිටින්නේ ය කියා ප්‍රධානතුමා විසින් නම් කරන ලද වෙබරු නිලධාරියකු විසින් පරීක්‍ෂාකර බලා සහතික කරනු ලබන අගය 81 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ප්‍රධානතුමාට යම් කිරි වෙළෙන්දකුට ලියාපදිංචි කිරීමේ කාර්ය පත්‍රයක් නිකුත් කිරීමට එලදෙනෙහි ප්‍රතික්‍ෂේප කළ හැකිය.

84. 82 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ප්‍රධානතුමා විසින් නිකුත් කරනු ලබන සෑම ලියාපදිංචි කිරීමේ කාර්ය පත්‍රයකම පහත සඳහන් කරුණු අඩංගු විය යුතුයි:—

- (a) ස්ථානයේ නම හා ලියාපදිංචි කිරීමේ අයිතිය;
- (b) වෙළෙන්දුගේ නම හා බහුගේ මහලට ඇඟිල්ලේ සලකුණ.

85. ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරි වෙළෙන්දකු විසින් හා කිරි විකිණීම පිළිබඳව අතුරු ව්‍යවස්ථා යටතේ ගඳගා ගැනීමේ කාර්ය පත්‍රයක් දරන සෑම අයකු විසින්ම විකිණීමට කිරි ගෙනාගොද්දී ඉදිරිපත් කිරීමේදී, හෝ ඇඟිල්ල විකිණීමේදී නමාගේ ලියාපදිංචි කිරීමේ පත්‍රය හෝ අගුණාගැනීමේ කාර්ය පත්‍රය නමා ලග නවාගත යුතු වන්නේ හැර ප්‍රධානතුමා විසින් විවිධ පරිදි ඒ සඳහා බලපත්‍ර පවරන ලද නිලධාරියකු විසින් එය පෙන්වනු මකරන බව මිනෑම කියා ඉල්ලා සිටී මීට එය ඉදිරිපත් කළ යුතු වන්නේය.

86. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත:—

(a) "Skimmed Milk" යන ඉංග්‍රීසි පදය හා එහි සිංහල, දෙමළ පරිවර්තනවලින් ලියනලද ලේඛනයක් සිට අලුතින ලද භාජනයක වත්කරනු ලැබූ, විකුණන අවස්ථාවේදී එය යොදා ගන්නා ලද කිරි යනුවෙන් ප්‍රකාශ කරනු ලැබූ කිසිවකු විසින් මෙම නැවත මෙය දෙවන වරක් කරන ලද කිරි; හෝ

(b) වතුර හෝ වෙනත් ගම් බාහිර ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍යයක් මිශ්‍ර කරන ලද ද්‍රව්‍ය කිරි; හෝ

(c) දියවීයම් වන නොපවත්නා සුළු යම්කිසි යම් ද්‍රව්‍යයකින් සුදුසු පරිදි නොවිභවන ලද කවච්ඡ ඇති බෝකලවල දමන ලද කිරි;

විකිණීමට නැතිම, විකිණීමට ඉදිරිපත් කිරීම හෝ බෙදාහැරීමට විකිණීම හෝ ඇපිද් විකිණීම හෝ නොකළ යුතුයි: එහෙත් ඒවා හෝ කෝපි කඩයක හෝ බත්කඩයක ඒ ස්වභාවයේදීම පාවිච්චි කිරීම පිණිස හෝ, කෝපි හෝ කොස්වලා මිශ්‍රකරන ලද කිරි මේ අතර ව්‍යවස්ථාපිත නොවන බවට ප්‍රකාශ කරනු නොලැබේ.

87. කිරිපරිවරක බලපත්‍රකාරයා විසින් කිරිපරිවර හා කිරි වෙළඳුම සම්බන්ධ මේ අතර ව්‍යවස්ථාපිත සිංහල පිටපතකින් බලපත්‍රයක් රැඳීමට කිරිපරිවරයාට පෙනෙන ස්වභාවය වල්ලා කැබීමට සැලැස්විය යුතුය.

වෙළඳුම්පලවල හා කඩපලවල

88. ඕනෑම ගම්බද වෙළඳුම්පලක සිට හැකැපීමක අභි මික්කමගයක කඩවගස් ඇතුළත් ප්‍රදේශයේ වෙළඳුම්පලට අයිතිවූ ප්‍රදේශය බව මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

89. ඕනෑම ගම්බද වෙළඳුම්පලකට අයිතිවූ ප්‍රදේශය ඇතුළත ඒ වෙළඳුම්පල විවිධව පවත්නා කිසිම ද්‍රව්‍යයක ඒ ගම්බද වෙළඳුම්පලේ නමට මිශ්‍ර වන කිසිම ස්වභාවයක නම කිසිවකු විසින් කිසියම් ඵලවලට, පලතුරු, මාලු, මස් හෝ වෙනත් භාජන වන ආහාර ද්‍රව්‍ය විකිණීමට හෝ විකිණීමට නැතිම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම හෝ නොකළ යුතුයි. එහෙත් මේ අතර ව්‍යවස්ථාපිත ඉහත සඳහන් විධිවිධාන—

(a) නිගම වශයෙන් වෙළඳුම් කිරීම පිණිස සේර ස්වභාවය නොමැතිවූ හෝ ඒ සඳහා මහපාරවල් අයිතිවූ හෝ වෙනත් පොදු ස්වභාවල සේර ස්වභාව පිහිටුවාගෙන නොමැතිවූ හෝ ඇපිද් මින් බඩු විකුණන වෙළඳුන් විසින් ඵලවලට හෝ පලතුරු විකිණීම;

(b) බත්කඩයක හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින් ඒ කඩේ ඇතුළත අනුභව කිරීම සඳහා ඉදිවීම කෙසේදැනෙහි හෝ වෙනත් පලතුරු විකිණීම;

(c) කිසිවකු විසින් කුරුමා විකිණීම; යන මේ වෙළඳුම්පලට සම්බන්ධතම නැත.

90. කායාරී සභාව විසින් අනුමත කරන ලද සතියේ ගම් ගම් දමස්වල පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සෑම ගම්බද වෙළඳුම් පලකම විවාහකර කැබිය යුතුයි.

91. සියලුම ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය වර්ගයක් වෙළඳුම් කිරීම පිණිස පමණක් සතියා කායාරී සභාව විසින් ගම්බද වෙළඳුම්පලක කිසියම් කොටසක් වෙන්කර තිබෙන කල්හි කිසිවකු විසින්—

(a) එසේ වෙන්කරන ලද කොටසේ නමට මිශ්‍ර වූ වෙළඳුම්පලේ හෝ කඩපලේ වෙන කිසියම් ස්වභාවයක නමට එබඳු ද්‍රව්‍යයක් හෝ එබඳු ද්‍රව්‍ය වර්ගයක් විකිණීම හෝ විකිණීමට නැතිම; හෝ

(b) එසේ වෙන්කරන ලද කොටසේ නමට වෙනත් ද්‍රව්‍යයක් හෝ වෙනත් ද්‍රව්‍ය වර්ගයක් විකිණීම හෝ විකිණීමට නැතිම; හෝ

නොකළ යුතුයි.

92. කිසියම් ගම්බද වෙළඳුම්පලක කිසියම් කඩවගස්කින් බෙදීමක්, හෝ වෙනත් ස්වභාවයක් පාවිච්චිකිරීම සම්බන්ධයෙන් පහත දක්වන ගණන් අනුව ගාස්තුවක් අයකළ යුතුයි.

මාලු වෙළඳුම්පලේ සෑම හතරැස් අභිසේක ප්‍රමාණයට—

	දවසකට.
(a) පෙරවරු 6 සිට පස්වරු 1.30 දක්වා ..	ගන 10
(b) පස්වරු 1.30 සිට පස්වරු 6 දක්වා ..	ගන 20
එළවලු හා මාලු වෙළඳුම්පලේ හතරැස් අභි හතරක ප්‍රමාණයට—	
	දවසකට.
(a) පෙරවරු 6 සිට පස්වරු 1.30 දක්වා ..	ගන 05
(b) පස්වරු 1.30 සිට පස්වරු 6 දක්වා ..	ගන 10

ප්‍රසිද්ධ වෙන්දේසියේ දමා ගම්බද වෙළඳුම්පලයක් විකිණීම සඳහා ගම් කඩකාරයන් හෝ ස්වභාවයක් පාවිච්චි කිරීම වෙනුවෙන්වූ ගාස්තුව එකී වෙළඳුමෙන් ලැබෙන සුළු-සුදුලින් සියයට දෙකකි.

93. ඒ සඳහා ප්‍රධානතමා විසින් හෝ බහුගේ බලය යටතේ හෝ නිකුත්කරනු ලැබූ ආචර පත්‍රයක් ඇතුළු හා එබඳු අවශ්‍ය පත්‍රයක කොන්දේසිවලට හා නියමයන්ට එකඟව මිස කිසිවකු විසින් ගම්බද වෙළඳුම්පලක හෝ කැපලක කිසියම් කඩවගස්කින්, බෙදීමක් හෝ වෙනත් ස්වභාවයක් පාවිච්චි නොකළ යුතුයි. එබඳු සෑම අවශ්‍ය පත්‍රයක්ම එහි සඳහන් කර තිබෙන දිනයට අවසාන වන්නේය.

94. 92 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ගෙවිය යුතු බැංකු ප්‍රධානතමාට හෝ ප්‍රධානතමා විසින් බලය පවරනු ලැබූ වෙනත් කෙනෙකුට ගෙවිය යුතුවන ගැර තමාගෙන් ලැබිය යුතු ගාස්තුව ගෙවනතුරු 93 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ කිසිවකුට අවශ්‍ය පත්‍රයක් නිකුත් නොකළ යුතුයි.

95. ඒ ඒ වෙළඳුම්පල පාවිච්චිකිරීම හා ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් අයකළ හැකිවූ ගාස්තු දක්වන දක්වීමක් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් පිළියෙලකොට ප්‍රධානතමා විසින් එක් එක් ගම්බද වෙළඳුම්පලේ සියලුදෙනාටම පෙනෙන ස්වභාවයක එල්ලා කැබීමට සැලැස්විය යුතුවන ගැර ඒ දක්වීමේ නියමකරන ලද ගණන්වලට වැඩිවූ මොනම ගාස්තුවක්වත් කිසිවකු විසින් ඉල්ලීම හෝ භාරගැනීම නොකළ යුතුයි.

96. සෞඛ්‍ය සලකා බැලීමට ලක්වීමට නිලධාරියෙකුට සහ සාකච්ඡා කොට කිසිදේවිලක් කෙරුණු අහාර ද්‍රව්‍යයක් මහජනයාගේ පාවිච්චියට හෝ අනුභවයට අන්තර්ගතයක හෝ පීඩාදායකයක නිසා කායාරී සභාව විසින් ඒ තුළින් තිබෙන කවරවිටෙකදී වුවත් අග බෙර ගැස්වීමෙන් හෝ වෙනත් සෞඛ්‍ය විධිවිධාන දැනුවත්වීමෙන් පසු කායාරී සභාවට සුදුසු යයි හැඟෙන්නාවූ කාරුපරිදේදයකට ඕනෑම ගම්බද වෙළඳුම්පලකට හෝ කඩපලකට එකී අහාර ද්‍රව්‍යය ගෙන ඒම හා එහි නඩා විකිණීම තහනම් කිරීමට කායාරී සභාවට නීතිප්‍රකාර බලය තිබේ.

97. කිසියම් ගම්බද වෙළඳුම්පලක් හෝ කඩපලක් ඇතුළත කිසිවකු විසින්—

(a) බල පත්‍රයක් මස්මඩුවකදී හෝ ගම් මස්මඩුවකදී හැර වෙනත් මොනම ස්වභාවයකදී මත් මරණ ලැබූ කිසියම් සහකූගේ මළකෑණක් හෝ මස්; හා

(b) කායාරී සභාව විසින් හෝ කායාරී සභාව විසින් සමාජයන කරන ලද කිසියම් අතරු ව්‍යවස්ථාවක් යටතේ හෝ විකිණීම හෝ කඩවගස්වීම තහනම් කරන ලද කිසියම් ද්‍රව්‍යයක්;

වෙළඳුම්කිරීම හෝ වෙළඳුම පිණිස නඩාගැනීම නොකළ යුතුයි.

එහෙත් අයිස් දමා යාකරන ලද මස්, දඩමස් හෝ අලුත් මාරු විකිණීම සම්බන්ධයෙන් මේ අතරු ව්‍යවස්ථාවේ ඉහත සඳහන් නියමයන් අදාළ නොවේ.

98. බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ පෙරුණාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට සාත්තුකිරීමෙහි යෙදී සිටියාවූ කිසියම් කෙනෙකු විසින් එකී රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරුණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන සේ, ගම්බද වෙළඳුම්පලක කඩවගස්කින්, හෝ බෙදුමක් හෝ වෙනත් ස්වභාවයක් පාවිච්චිකිරීම හෝ එහි මොනම ද්‍රව්‍යයක්වත් විකිණීම සඳහා කැබීම හෝ නොකළ යුතුයි.

99. ගම් කිසියම් වෙළඳුම්පලක් පාවිච්චිකරන කිසිවකු විසින්—

- (1) ඒ වෙළඳුම්පල තුළ හෝ එහි අවට නොකිණුණු විධියකට හැසිරීම හෝ කරදරයකට හේතුවන මොනම දෙයක් කිරීම; හෝ
- (2) එබඳු ගම් වෙළඳුම්පලක් ඇතුළත කැබීමේ ඉවීමේ කටයුතු කිරීම; හෝ
- (3) තමා ගැන හරිහැරි සතුටුදායක විභවයක් දිය නොහැකිව සවස 6ට වෙළඳුම් කිරීම පිළිබඳ කටයුතු අවසාන කරනු ලැබූවාට පසු ඒ වෙළඳුම්පලේ නකරු සිටීම හෝ එහි නිකරුණේ ඇපිදීම; හෝ
- (4) ඒ කඩපලේ හෝ එහි අවට ඇති කායාරී සභාව සහකාරව ගොබනැහැල්ලක, කඩකාරවලට හෝ ලැම්පුවල කිසියම් කොටසකට හෝ වෙනගම් දේපලකට හෝ ඇඟහැරක් කිරීම හෝ කිසියම් පලුද්දක් කිරීම හෝ ඒ වෙළඳුම්පලේ තිබෙන වතුර නරක්කිරීම හෝ අපිරිසිදුකිරීම; හෝ
- (5) ඒ වෙළඳුම්පලට අයිති ගොබනැහැල්ලක සුම්භාගයේ කොටසක් කොයි මිදීමකින්වත් කොටුකිරීම හෝ එහි කලක් පවතින ලෙස පැලැල්ලක් වැටීම හෝ මෙහෙයම් දෙයක් සැදීම; හෝ
- (6) ප්‍රධානතමාගේ විශේෂ අවසරයක් නොමැතිව සවස 6 සිට උදේ 6 දක්වා කාලය තුළදී ඒ කඩපල ඇතුළත කිසියම් බඩුමුළුවක් නැතිම; හෝ
- (7) එහි වෙළඳුම් පිණිස ප්‍රදේශයක කරනු ලබන පලතුරු, එළවලු, මස්, දඩමස්, මාරු හෝ වෙනත් ආහාර වර්ග අපිරිසිදු වූ හෝ සෞඛ්‍යසම්පන්න නොවූ කිසියම් ස්වභාවයක නැතිම; හෝ

(8) පිරිසිදු ලෙසටත්, මැස්සන්ට පැමිණීම නොහැකි ලෙසටත් කිසිපරිදි සාදනලද්ද පෙවිවිලි කඩා මිස පියනු ලැබූ හෝ නොලැබූ කිසිම ආහාරද්‍රව්‍යයක් විකිණීමට තැබීම; නොකළ යුතුයි.

100. ගම්බද වෙළඳුම්පලක හෝ කඩපලක ඔනෑම කඩබක්කිගත් පාවිච්චිකරන හෝ එහි නහරවි සිටින සෑම අයකු මිසිත්ම ඒ කඩබක්කිය තුළ හෝ ඒ අසල හොඳින් වැසෙන පිත්තක් හෝ වැස්මක් ඇතිබව දැක්වීමට ඇතුළුමින නොහැකිබවද ශාපනයක් තබා ඒ හාජනයට සියලුම කුණුබවුන් අදිග දැමිය යුතුයි.

101. කිසිම ගම්බද වෙළඳුම්පලක හෝ කඩපලක ඉමිහාගයෙහි කිසිවකු විසින් දුම්බු හෝ කුණුබවු, කිසියම් සකකුගේ ඇට හෝ හම්, හෝ මහාජන සංඛාරයට හානිවිස හැකිවූ හෝ අප්‍රියවීය හැකිවූ වෙනත් කිසිම ද්‍රව්‍යයක් විසිකර නොදැමිය යුතුයි.

102. ගම්බද වෙළඳුම්පලක භාරව සිටින අයට හෝ ගම්බද වෙළඳුම්පලක කටයුතු බලාකරමීමට හෝ එහි ගාසභා හා කුලි අයකිරීමට හෝ එහි සාමය ආරක්ෂාකොට එය ගැබ් පවිත්‍රව තබා ගැනීමට හෝ කාර්‍යක් සභාව විසින් පත්කරනලද වෙනත් අයකුට හිතප්‍රකාර තම රජකාරිය ඉටුකිරීමේදී කිසිවකු විසින් ඊට බාධාවක් ගන්වීරැබනුදැක්වීමට හෝ විරුඩකමක් නොපෑ යුතුයි.

103. රථවාහනයක් පදවන්නකු විසින් ඒ රථවාහනය ගම්බද වෙළඳුම්පලකට අයිති ඉමිහාගය අතුළත හෝ එය අයිතේ රථවාහනයක් බවු බෑමට හෝ ඊට බවු පැටවීමට වුවමනාවට වඩා දිඹිකාලයක් නවත්වා නොතැබිය යුතුයි.

104. ගම්බද වෙළඳුම්පලක් හෝ කඩපලක් පිටුවීම හෝ නාවකාලික වශයෙන් වසා දැමීම ගැන අණබෙර ගැසවීමෙන් හෝ තවට සුදුසු සයි හැඟෙන වෙනත් ප්‍රකාරයකින් ප්‍රධාන තුමා විසින් කල් ඇතුළු දැනුම් දිය යුතුයි.

පුද්ගලික වෙළඳුම්පලවල් හා කඩපලවල්

105. ගම්බද (ප්‍රසිධ) වෙළඳුම්පලකට අයිතිවූ ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වා ගෙනයාම නොකළ යුතුයි.

106. (1) ඒ සඳහා ප්‍රධාන තුමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් පිට මිස නැත්තම් (වෙළඳුම්පලකට අයිති ප්‍රදේශයකින් බාහිරවූ) කිසිම ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වා ගෙනයාම නොකළ යුතුයි.

(2) (1) වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම—

- (a) මීට යාකොට ඇති A උපලේඛනයේ සඳහන් පෝරමයේ ප්‍රකාරයට මිස යුතුයි;
- (b) එහි දැක්වෙන කොන්දේසිවලට යටත්විය යුතුයි;
- (c) 108 වැනි අතූරු ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස නිෂ්චන්ද්‍රවැනිදාට අවසාන විය යුතුයි.

(3) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන එක් එක් බලපත්‍රය මේනුවෙන් වූ ගාසභාව දැවීමේ ඒකසියයකි.

107. පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට බලාපොරොත්තුවන ඉමිහාගය සංඛාරය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් අනුමතකරනු ලබනතුරු එහි පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට හෝ පවත්වා ගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත.

108. මේ අතූරු ව්‍යවස්ථාවලින් යම් අතූරු ව්‍යවස්ථාවක් හෝ බලපත්‍රයක් කොන්දේසිවලින් යම් කොන්දේසියක් හෝ කඩකිරීම නිසා, ගම්බද උසාවියකින් බලපත්‍රකාරයකු දෙවෙනි වරට හෝ ඊට අනතුරුව වරදකාරයකු කොට විනිශ්චයකරනු ලැබූවිට 106 වැනි අතූරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරනලද බලපත්‍රයක් ඒ උසාවිය මගින් අවලංගු කළ හැකිසි. එසේ අවලංගුකිරීම හේතුකොටගෙන ඒ බලපත්‍රකාරයාට කිසියම් අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

109. ගම්බද උසාවියකින් කලින් බලපත්‍රයක් අවලංගුකරනු ලැබූ කිසිවකුට ප්‍රධාන තුමා විසින් 106 වැනි අතූරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් නිකුත්කිරීම ප්‍රතික්ෂේපකළ හැකිය.

110. සුදුසු වූ හැම කල්කීම ප්‍රධාන තුමා විසින් හෝ සංඛාරය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ සංඛාරය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධාන තුමාගෙන් ලියවිල්ලකින් බලපත්‍රයක් වෙනත් ඕනෑම කෙනෙකු විසින් ඕනෑම වෙළඳුම්පලකට හෝ කඩපලකට ඇතුළු වී ඒ වෙළඳුම්පල හෝ කඩපල හෝ එහි වෙළඳුමට තබා තිබෙන නොහොත් පුද්ගලික කර තිබෙන ඕනෑම ආහාර ද්‍රව්‍යයක් පරීක්ෂාකිරීම නිත්‍යකුකුල වන්නේය. තවද මේ අතූරු ව්‍යවස්ථාව යටතේ තම රජකාරිය ඉටුකිරීමේදී පුළුඹාකත කවර නිලධාරී යටතුවත් කිසිවකු විසින් බාධාකිරීම හෝ විරුඩකමක් පෑම හෝ නොකළ යුතුයි.

අප්‍රියවූ හා අත්තරයදායකවූ කමාන්ත

111. (1) පහත දැක්වෙන කමාන්ත අප්‍රියවූ කමාන්ත වශයෙන් සැලකිය යුතුයි:—

- (a) සබන් සෑදීම;
- (b) පොල්ලෙලි පෙහවීම පිණිස කොටුවක් තබාගැනීම;
- (2) පහත දැක්වෙන කමාන්ත අත්තරයදායකවූ කමාන්ත වශයෙන් සැලකිය යුතුයි—
- (a) කොප්පර සෑදීම හෝ ගබඩාකිරීම;
- (b) ගහනුසුත්‍රාදියෙන් කෙල් ගිලීම;
- (c) පොල් විශලා සකස්කිරීම;
- (d) ජල බලයෙන්, වාෂ්ප බලයෙන් හෝ වෙනත් යාන්ත්‍රික බලයකින් ලී කාදන් හෝ දව දඬු ඉරීම;
- (e) සෝබා, ලැමනඩි, ආදී බීම වැනි සෑදීම;
- (f) පිදුරු ගබඩාකිරීම;
- (g) ගිනිපෙළිවී කමාන්තය;
- (h) එක හෝ කීයකට වඩා අලුහුණු ගබඩාකිරීම;
- (i) පඬුක්, බොරඵි හෝ කලුගල් ලබාගැනීමට ගල් වළමල් හැරීම.

(3) පහත සඳහන් කර්මාන්ත අප්‍රියවූ හා අත්තරයදායකවූ කර්මාන්ත වශයෙන් සැලකිය යුතුයි:—

ගබොල් හෝ උලු පිච්චිම

112. (1) සංඛාරය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමන පිට ප්‍රධාන තුමා විසින් ඒ සඳහා නිකුත්කරනලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්තම් කිසිවකු විසින් අප්‍රියවූ කිසියම් කර්මාන්තයක් හෝ අත්තරයදායකවූ කිසියම් කර්මාන්තයක් කරගෙනයාම නොකළ යුතුයි.

(2) 121 වැනි අතූරු ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද්දේ නම් සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස නිෂ්චන්ද්‍රවැනිදාට අවසාන වන්නේය.

113. (1) අප්‍රියවූ කිසියම් කර්මාන්තයක් හෝ අත්තරය දායකවූ කිසියම් කර්මාන්තයක් කරගෙනයාමට බලාපොරොත්තුවන සංඛාරය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් අනුමත කරනු ලැබූ,

(2) ඒ සඳහා ප්‍රයෝජනය ගැනීමට බලාපොරොත්තුවන යම් ගොඩනැගිල්ලක් හෝ ගොඩනැගිලි ඇත්නම් එය හෝ ඒවා පහත සඳහන් නියමයන්ට එකඟවද තිබෙනොත් මිස නැත්නම් කිසිවිස ව බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. ඒ නියමයන් කවරේදයත්:—

- (a) ගොඩනැගිල්ල හොඳහැවී සාදා තිබිය යුතුවාත් හැර එය ඇතුළු ව හොඳට හුලා වැදෙන ලෙසත්, හොඳට එලිය වැටෙන ලෙසත් සැඟහන තරම් කාණු හා වැසිකිලි පහසුකම් ඇතුළත් තිබිය යුතුයි;
- (b) ඒ ගොඩනැගිල්ලේ වහල කල් පවතින ද්‍රව්‍යවලින් සාදා, එහි බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල පොළවේ සිට අඩි හයකට නොඅඩු මිස යුතුයි;
- (d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනෙල් තිබිය යුතුයි; තවද ඒ ජනෙල් විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස මතුපිට බිමෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවිය යුතුයි;
- (e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩුව, ගබොල්, ගල්, හෝ කබොක්ගල් වලින් සාදනලද්දී තිබිය යුතුයි;
- (f) ඒ බිත්තිවල ඇතුල් පැති බිම සිට අඩුම තරමින් අඩි හතකට හෝ උසට සිමෙන්තියෙන් සපලාරුකොට, අවශේෂ කොටස් හුණු බදාගමන් සපලාරු කරනු ලැබූ සිදුහුණු ගෘහ ලද්දී තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ හෙල් සායම්කරන ලද්දේ හෝ සිදුහුණු ගෘහ ලද්දේ හෝ තිබිය යුතුයි.

114. බලපත්‍රයක් නිකුත්කරනලද කාලසීමාවක් ඇතුළතවූ ඕනෑම වේලාවක ඒ බලපත්‍රය නිකුත් කරනුලැබූ අප්‍රියවූ හෝ අත්තරයදායකවූ කමාන්ත සඳහා පාවිච්චිකරනු ලබන කිසියම් ගොඩනැගිල්ලක් 113 වැනි අතූරු ව්‍යවස්ථාවේ විධිවිධානවලට එකඟව නොපවත්නේ නම්, ප්‍රධාන තුමා විසින් සංඛාරය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමන පිට බලපත්‍රකාරයා වෙත භාරකරවනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන්කර තිබෙන යම් දවසකට පූර්වයෙන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධානවලට එකඟව නොපවත්නා කළයුතු සෑම දෙයක්ම කරන්ට ඕනෑම කියා බලපත්‍රකාරයාට නිවේදනයකළ හැකිය.

(2) වැඩි දෙනෙක් සේවයේ සේවය කෙරෙහි වැඩිදුරටත් සේවය කිරීමට සූචනයක් සහිතව පැවරීමට සූචනයක් සහිතව පැවරීමට සූචනයක්...

115. 114 වැනි අනුරූ ව්‍යවස්ථාව සටහන්වූ ඕනෑම දුන්විමක් බලපත්‍රකාරයා විසින් අයුරින් හෝ අන්තර්ගතයකට කණිඳු කණිඳු කණිඳු කරගෙන යන සේවයේ යොදවා ඇති පුද්ගලයන්ට සේවය කිරීමට බලපත්‍රකාරයා විසින් එකී සේවයේ රැකියාවේ යොදා ගන්නා ලද යම් කිසිවකට භාරකරන ලද්දකට සේවය, එය ඒ බලපත්‍රකාරයාට භාරදුන්නාක් මෙන් සැලකිය යුතුය.

116. යම් අයුරින් හෝ අන්තර්ගතයකට කර්මාන්තයක් කරගෙන යාමට සදහා බලපත්‍ර ලත් අය විසින්—

- (a) ඒ කර්මාන්තය සඳහා පාවිච්චිකරන සෑම භොධනැගිල්ලකම බිම දිනපතා අතුරා ගෙවිය යුතු කිරීමටද;
- (b) අනුගමනයේ දේශපාලන මාසයකට එක වරක් බැඩ්ග්වත් එබඳු සෑම භොධනැගිල්ලකම බිත්තිවල සුදුසු කැවීමටද;
- (c) ඒ කර්මාන්තය සඳහා පාවිච්චිකරන සියලුම උපකරණ මෙවලම් හා භාජන ගෙවිය යුතු වන බැවින්ද;
- (d) සියලුම කුණ, භූමිභාගය අතු හා ඉවත දමන කැලිකුණු, රෙහු බොවු හා කැටකැවිල්ල ඒ කර්මාන්තයේ වෙනත් යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම ද්‍රව්‍යද, අවරණයකරනු ලැබූ භාජනවල දාම දිනපතා ඒ කර්මාන්තය කරගෙන යන ගුම්භාගයෙන් ඉවත්කරවීමටද;

සැලැස්විය යුතුය.

117. යම් අයුරින් හෝ අන්තර්ගතයකට කර්මාන්තයක් කරගෙන යාමට බලපත්‍ර ලත් කිසිවකු විසින් කිසිදු ලිපිකරණ හෝ මැවීම් හෝ ගොඩනැගිලි, බිම්, ඇලක්, දොරක, දියපාරක්, විලක් හෝ සොබවීමක පිහිටි වෙනත් යම් ජලසාධන ක්‍රමයක් අවම වශයෙන් හෝ දුරකරීමට නොහැකි යුතුය.

118. යම් අයුරින් හෝ අන්තර්ගතයකට කර්මාන්තයක් කරගෙන යාමට බලපත්‍ර ලත් කිසිවකු විසින් අගල් වැසි අවම කරදරයක් සිදුකරන සේ පරිදිගෙන හෝ ඔවුන්ගේ සෞඛ්‍යයට හෝ සැප පහසුකම්වලට අහඹුකර විධාන පරිදිගෙන හෝ ඒ කර්මාන්තය කරගෙන යායුතු නැත.

119. යම් අයුරින් හෝ අන්තර්ගතයකට කර්මාන්තයක් කරගෙන යාමට සදහා බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කර්මාන්තය කරගෙන යන අවසාවලදී එයින් නිකුත්වන අයුරින් වානේ හා ගුණ—

- (a) අන්තර්ගතයකට හෝ අයුරින් විවෘතයක් ඇතිවන සුදුසු අන්දමට ඉහලට හෝ උඩු නුලට සමමුහුර්තව වන වනු ලැබීමට; හෝ
- (b) එක එල්ලේම ගින්නක් මැදින් හෝ ඒවා උකුකරණ උපකරණයක් ඇතුළත හෝ සවනු ලැබීමට හෝ;

සැලැස්විය යුතුය.

120. සෑම සුදුසු වේලාවලදීම ප්‍රධානතමාට හෝ සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරීන්ට හෝ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද කාර්ය සහවේ ඕනෑම නිලධාරියකුට අයුරින් හෝ අන්තර්ගතයකට යම් කර්මාන්තයක් කරගෙන යන්නාවූ ඕනෑම සේවයකට ඇතුළුවී පරීක්ෂාකර බැලීමට නීතිප්‍රකාර බලය කීවේය. තවද බලපත්‍ර කාරයා විසින් හෝ ඒ සේවය භාරව සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ දිය යුතුය.

121. අයුරින් හෝ අන්තර්ගතයකට කර්මාන්තය සමබන්ධයෙන් ඕනෑම අනුරූ ව්‍යවස්ථාවකට සූචනයක් සහිතව පැවරීමට සූචනයක් සහිතව පැවරීමට සූචනයක් සහිතව පැවරීමට සූචනයක්...

ගෙවිල්

122. යම් ප්‍රදේශයක් ඇතුළත ඕනෑම ගෙයක පදිංචිකාරයා විසින් හෝ පදිංචිකාරයකු නැත්නම් ඒ ගෙය අයිතිකාරයා විසින් එකී ගෙයට බැඳී පවතින ලෙස හා සෞඛ්‍ය සම්පන්න ලෙසත් කුණ රෙහු හා මිල් පැලවීමෙන් තොරවත් තබාගත යුතුය.

ගෙවල් ගෙවීමේ ක්‍රමය

123. යම්කිසි ගෙයක් බොහෝ අවස්ථාවක තත්ත්වයක් හෝ එහි පදිංචි සිටින අයගේ නොහොත් අයුල්වාසීන්ගේ සෞඛ්‍යයට බාධාවක් නොමැති කැබ් කිසිදු සේවයක් කිරීමට සූචනයක් සහිතව පැවරීමට සූචනයක් සහිතව පැවරීමට සූචනයක්...

124. 123 වැනි අනුරූ ව්‍යවස්ථාව සටහන් දුන්විමක් භාර කරනු ලැබූ සෑම ගෙයකට පිසීමට ඒ දුන්විමේ නියමයන් එහි සඳහන් කාලසීමාව අනුකූලව ඉටුකළ යුතු වන්නේය.

(2) යම් ගෙයකට 123 වැනි අනුරූ ව්‍යවස්ථාව සටහන් දුන්විමක් නියමයන් ඉෂ්ට නොකරන නම් නැතහොත් ඉෂ්ට කිරීමට පැවරුණු වෙළුම් ප්‍රධානතමා විසින් එහි සඳහන් වැඩකරවා ඒ සඳහා දරන්ටයෙදුන විටදීම කාණ්ඩ සහවේ සූචනය කිරීමට සූචනයක් සහිතව පැවරීමට සූචනයක් සහිතව පැවරීමට සූචනයක්...

අගවි ඉවත්කිරීමේ හා කසල භොධනය

125. අගවි ඉවත්කිරීමේ සේවයක් අරඹනකරන ලද්දකට ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ ඕනෑම ඉඩමක අයිතිකාරයකුට ලියවිල්ලකින් භාරදෙන ලද දුන්විමකින් සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරීන්ට හෝ එබඳු වෛද්‍ය නිලධාරීන්කු විසින් බලය පවරන ලද නිලධාරීන්ගේ රෙකමන් කිරීමක් සිට ප්‍රධානතමා විසින් අනුමතකරන ලද ප්‍රමාණයක හා වර්ධනය, ඉඩමේ පිහිටීමේ සුදුසුකාරකයකටද බාලීද තබන වැඩකිලියක් සඳහන් වී නැත කීවා ප්‍රධානතමා විසින් නියමකළ හැකිය.

126. අගවි ඉවත්කිරීමේ සේවයක් අරඹනකරන ලද්දකට ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ ඕනෑම ඉඩමක හිමිකරු (125) වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරන ලද ප්‍රමාණයකට හා ආකාරයකට බඳුනලද බාලීද වැඩකිලියක් නොවන්නාවූ ඕනෑම වැඩකිලියකට හෝ වැඩකිලියක් සහිතව පැවරීමට අනුමතයෙකු හා අවම වශයෙන් සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරීන්ට හෝ එබඳු වෛද්‍ය නිලධාරීන්කු විසින් බලය පවරන ලද නිලධාරීන්කු සහනිත කරන නම් එබඳු ඉඩමක අයිතිකාරයාට ලියවිල්ලකින් භාරදෙන ලද දුන්විමකින් ඒ ඉඩමේ නිමවන්නාවූ එබඳු වැඩකිලියක් හෝ වැඩකිලිය වසාදීමට ඕනෑම කීවා ප්‍රධානතමා විසින් නියමකළ හැකිය.

127. 125 වැනි අනුරූ ව්‍යවස්ථාවේ හෝ 126 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරන ලද ප්‍රකාර නිමවිය යුතු කර්මාන්ත පිළිබඳව සෑම අයිතිකාරයකු විසින්ම මොනම කාරණයක් කීවාටම මාස දෙකකට අනුනොවන්නාවූ හා එකී දුන්විමේ සඳහන් කර නිමවන්නාවූ කාල සීමාවක් ඇතුළතද එකී නිමවිය යුතු සඳහන් කර නිමවන නියමයන් ඉෂ්ට කළ යුතුය.

128. අගවි ඉවත්කිරීමේ සේවයක් අරඹනකරන ලද්දකට ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ බාලීද තබන වැඩකිලියක් නිමවන්නාවූද ඉඩමේ පිහිටි සෑම පදිංචිකාරයකු විසින්ම එබඳු වැඩකිලියක් සෑම කල්කීම ගෙවිය යුතු ලෙසත් සහපත් ලෙසත් පවත්වාගත යුතුය.

129. කාර්ය සහවේ සේවය කරන අගවි ඉවත්කරන මෙහෙකරුවෙකු හැර වෙන කිසිවකු විසින් අගවි ඉවත්කිරීමේ සේවයක් පවත්වානු ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ බාලීද තබන වැඩකිලියකින් අගවි භොධනයට හෝ වෙනත් ක්‍රමයකින් ඉවතලා ම හෝ නොකළ යුතුය.

130. දුප්පත්කම නිසා කාර්ය සහවේ විසින් නිදහස්කරන ලද පදිංචිකාරයෙකු හැර, අගවි ඉවත්කිරීමේ සේවය පවත්වා ඕනෑම ඉඩමක පදිංචිකාරයා විසින් මීට යාකර තිබෙන B උප ලේඛනයේ දැක්වෙන ගණනක අගවි ඉවත්කිරීමේ ගාස්තුවක් මාසපතා කාර්ය සහවේ ගෙවිය යුතුය.

131. ඕනෑම ඉඩමක සෑදූ ඉවරකරන ලද්දකට හෝ සෑදූ ගෙන යනු ලබන්නාවූ වැඩකිලියක් හෝ වැඩකිලිය වලින් පරීක්ෂාකර බැලීම සඳහා ඉර පැයවන, ඉර බැසීමට අතර ඕනෑම වේලාවකදී සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරීන්ට විසින් හෝ එතුමා විසින් බලය පවරන ලද වෙන නිලධාරීන්කු විසින් එකී ඉඩමට ඇතුළුවීම නිසානුකූලය. තවද එකී ඉඩමේ පදිංචිකාරයා විසින් එබඳු නිලධාරීන්කුට පරීක්ෂාකිරීම සඳහා අවශ්‍ය වූ සෑම උපකාරයක්ම දිය යුතුය.

132. මුළු ගම් ප්‍රදේශය හෝ එහි යම්කිසි කොටසක් හෝ වෙනුවෙන් කැලිකුණු ඉවත්කිරීම පිණිස වැඩ පිලිවෙලක් අරඹනකර නිමවන විට, එබඳු සේවයක් අරඹනකර නිමවන ඒ ප්‍රදේශය තුළ පිහිටි ඕනෑම ඉඩමක පදිංචිකාරයා විසින් නිමයෙන් ඉඩම අගයා ඉවත දමන අර්, කුණ රෙහු හා වෙනත් කැලිකුණු සුදුසු පිටහක් සහිතවූ ප්‍රධානතමා විසින් අනුමත කරන ලද ප්‍රමාණයක් හා හැඩතලයකින් ඇතිවූ බාලීදියක හෝ භාජනයක තැන්පත් කරවිය යුතුය.

133. 132 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරන ලද යම් ඉඩමක පදිංචිකාරයකු විසින්—

- (a) ප්‍රධානතමා විසින් අගවි සේවය ප්‍රසිද්ධකිරීමෙන් හෝ වෙන යම් ක්‍රමයකින් නියමකරන ලද කාල වේලාවල් අතර දිනපතාම එකී බාලීදිය හෝ භාජනය එකී ඉඩමෙන් පිටත පාරේ ගමනාගමනයට අවහිරයක් ඇති නොවන ලෙස පාරේ අසිතකින් තැබීමට සැලැස්විය යුතුය.

(b) කායනි සභාවේ කසල කොටසක් විසින් එහි බාලදිය හෝ හාජනා සේවකයාට පෑ හාගයක් ඇතුළතදී එම ඒ ජානගයන් අස්කරවිය යුතුයි.

134. 133 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරන ලද කාල විලාසවලදී මිස කිසිවකු විසින් 132 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරන ලද කිසිම බාලදියක් හෝ හාජනා සේවකයාට කිසිම පාරක නොනැතිවිය යුතුයි.

135. දුප්පත්කම නිසා කායනි සභාව විසින් නිදහස්කරන ලද පදිංචිකාරයකු හැර කැලිකසල ඉවත්කිරීමේ සේවය පවත්වා ගන්නා ඉඩමක පදිංචිකාරයා විසින් මීට යාකර නිබන්ධන B උප ලේඛනයේ දැක්වෙන ගණනක කැලිකසල ඉවත්කිරීමේ ගාස්තුවක් මාසපතා කායනි සභාවට ගෙවිය යුතුයි.

136. සමස්ත මාසයක් වෙනුවෙන් ගෙවිය යුතු වූ 130 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරන ලද අගුළු ඉවත්කිරීමේ ගාස්තුව. 135 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරන ලද කැලි කසල ඉවත්කිරීමේ ගාස්තුවද, ඒ එක්කම ලබන ඊළඟ මාසයේ දඟවැනි දින රටේ ඊට මත්තෙන් ප්‍රධානතමාට හෝ එහි ගාස්තුව අගයකිරීමට එතුමා විසින් නිසිපරිදි ලියවිලිකරීන් බලය පවරනු ලැබූ මේනත් රකනෙකුට හෝ ගෙවිය යුතුය.

137. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ගම් ප්‍රදේශවල ගම් කායනි සභාවන් විසින් සම්පාදනව, 1935ක්වූ මහනොර්බර් මස 18 වැනි දින අඹක 8,155 දරණ ගැසට් පත්‍රයේ නිවැරදි යනුවෙන් සඳහන්ව පලවූ අතරු ව්‍යවස්ථා කහු කැලිය ගම් ප්‍රදේශය සම්බන්ධයෙන් පමණක් වෙසින් අවලංගුකරනු ලැබේ.

A උප ලේඛනය
බලපත්‍ර පෙර්මය

[106 වැනි අතරු ව්‍යවස්ථාව]

පුද්ගලික වෙළඳුම්පලක්/*කඩපලක් පිහිටුවා පවත්වා ගෙනයාම පිණිස බලපත්‍රයයි

පදිංචි නමැති අයට මෙහි සඳහන් දින සිට 19 ——— දෙසැම්බර් මස නිසිපත් වැනි දින දක්වා සෑම අවස්ථාවලදීම මීට යාකොට ඇති කොන්දේසිවලට යටත්ව කහුකැලිය ගම් ප්‍රදේශයේ ——— පිහිටා තිබෙන ——— කිසින ඉඩමෙහි පුද්ගලික වෙළඳුම්පලක්/*කඩපලක් පිහිටුවා පවත්වාගෙන යෑමට මෙයින් බලය දෙනු ලැබේ.

කහුකැලිය ගම් කායනි සභාවේ ප්‍රධානතමා.

විෂි 19 ——— මස ——— වැනි දින දීය.

ඉහත දැක්වූ බලපත්‍රය පිළිබඳ කොන්දේසි

1. පුද්ගලික වෙළඳුම්පලක්/*කඩපලක් අගකළහැකි යාන්ත්‍ර හා කුලීවල ලැබියදු වූ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් පිළිපෙලකොට වෙළඳුම්පලේ/*කඩපලේ සියලු දෙනාටම පෙනෙන ස්වභාවයක ප්‍රදර්ශනකර තිබිය යුතුයි.
2. කායනි සභාව විසින් හෝ කායනි සභාව විසින් සමපාදනය කරනු ලැබූ කිසිම අතරු ව්‍යවස්ථාවක් යටතේ හෝ විනිශ්චිත හෝ තබාගැනීම තහනම් කිරීම නිසා ප්‍රකාශකරනු ලැබූ කිසිම ද්‍රව්‍යයක් (පුද්ගලික) වෙළඳුම්පලේ/*කඩපලේ කිසිවකු විසින් විනිශ්චිත හෝ විනිශ්චිත පිණිස තබාගැනීමට බලපත්‍රකාරයා විසින් ඉඩ නොදිය යුතුයි.
3. සෑම පුද්ගලික වෙළඳුම්පලක්/*කඩපලක් බලපත්‍රකාරයා විසින්ම පලතුරු එලවල, මස්, මාලු හෝ වෙනත් අහාර ද්‍රව්‍ය අපිරිසිදුව හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ ස්වභාවයක නොතබන පෙරට අවශ්‍යවූ සෑම දේයක්ම කළ යුතුයි.
4. බලපත්‍රකාරයා විසින් පිරිසිදු හා මැස්සන්ට ඇතුල්විය නොහැකිලෙස හොඳ තැටියට සාදන ලද්දේ වූ විදුරු පෙට්ටිවල බහා මිස පිසනු ලැබූ හෝ පිසනු නොලැබූ හෝ කිසිම අහාර ද්‍රව්‍යයක් විනිශ්චිත පිණිස නොතැබිය යුතුයි.
5. බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ පෙරිනාවූ හෝ ඵලද රෝගයකින් පෙළෙන කෙනෙකුට සාත්තුකිරීමෙහි යෙදී සිටියාවූ කිසිම කෙනෙකුට එහි රෝගය බෝවීමට හා රෝග බිත්තන් මෝරණු ලැබීමට ගතවන කාල සීමාවන් පසුවනකොත් වෙළඳුම් පලේ/*කඩපලේ කිසිම කඩබන්තියක්, බංකුවක් හෝ වෙනත් ස්වභාවයක් පාවිච්චිකිරීමට හෝ එහි නතරවී සිටීමට හෝ එහි මොනම ද්‍රව්‍යයක්වත් විනිශ්චිතව තැබීමට හෝ බලපත්‍රකාරයා විසින් ඉඩ නොදිය යුතුයි.
6. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/*කඩපලේ භූමිභාගය ඉදිකළ පරිදි කොට, කුණකැළවලින් හොරව තබා ගතයුතු වූ හැර මැස්සන්ගේ බෝවීම හෝ එවල වෙනස්වීම් අවහිරයන් ඇති වීම වැළැක්වෙන පරිද්දෙන් ඒ භූමිභාගයෙන් අතුරා ඉවත දමන කුණු රෙහු හා සියලුම කුණු කැළවූවාදුම්මට හෝ වෙනත් විදියකින් සුදුස්සන්කර ඉවත්කිරීමට සැලැස්විය යුතුයි.

7. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පල/*කඩපල ඇතුළත් හෝ එම අසල රථවාහන නවත්වා තැබීම පිණිස විශේෂ ඉඩම් කැල්ලක් වෙන්කර තැබිය යුතුයි.

8. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/*කඩපලේ භූමිභාගය ඇතුළත සාමය ආරක්ෂා කළ යුතුයි.

9. ආණ්ඩුකළ හා වෙළඳුම් පිණිස බලපත්‍රකාරයා විසින් හොඳට සේන්ද්‍රවී වැගහන්නාවූ හා මැස්සන්ට ඇතුල්විය නොහැකිවූ භාජන සෑහෙන තරම් ගණනක් සැපයිය යුතුයි.

10. බලපත්‍රකාරයා විසින් සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමෙන පිට ප්‍රධානතමා විසින් අනුමත කරන ලද වර්ගයක වැසිකිලි සෑහෙන තරම් ගණනක් වෙළඳුම්පල/*කඩපලේ භූමි භාගය තුළ සාදා තිබිය යුතුයි.

11. සම්බන්ධ සංගත රෝගයක් පැතිරී පවත්නා කාලය තුළදී සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමෙන පිට ප්‍රාග් තුමා විසින් මේ බලපත්‍රය නාවකාලීන වශයෙන් අවලංගුකළ හැකිය. එසේ අවලංගුකිරීමක් ගැන බලපත්‍රකාරයාට අලාභයක් ඉල්ලා අයකරගැනීමට අයිතිවාසිකමක් නැත.

* උවමනා නැති වචනය කපාදමනු.

B උප ලේඛනය
(130 වැනි හා 135 වැනි අතරු ව්‍යවස්ථාව)

අගුළු ඉවත්කිරීමේ ගාස්තුව බාලදියකට	රු. 1 0
කැලිකසල ඉවත්කිරීමේ ගාස්තුව බාලදියකට	0 25

L. G. D.—GE. 14/13/3.

(විෂි 1950ක්වූ ජනවාරි මස 13 වැනි දින අංක 10,063 දරණ ලංකාණුවේ ගැසට්පත්‍රයේ පලවූ ඉංග්‍රීසි අතරු ව්‍යවස්ථාවල සිංහල අනුවාදය.)

ගම්සභා අභ්‍යුපණය

ගම්සභා අභ්‍යුපණයේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, කැලිල දිස්ත්‍රික්කයේ පනාවල් සහ අවුලගම් දෙකෝරලේ ගම් ප්‍රදේශයේ ගම් කායනි සභාව විසින් සම්පාදනව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අඹක 9,773 දරණ ගැසට් අනිවේශයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධනය වූ ඒකීවගන්තියේ (3) වැනි උප වගන්තියෙන් සෞඛ්‍ය හා ප්‍රදේශ පාලන පිළිබඳ අමාත්‍යතුමා කොරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සිරිකරන ලද අතරු ව්‍යවස්ථා.

ඊ. බබ්ලිම්. කන්නන්තර,
සෞඛ්‍ය හා ප්‍රදේශ පාලන පිළිබඳ අමාත්‍ය
කායනිංගයේ ස්ථාවර ලේකම්වරයා.

විෂි 1949ක්වූ දෙසැම්බර් මස 20 වැනි දින කොළඹදීය.

අතරු ව්‍යවස්ථා

අප්‍රියවූ සහ අන්තර්දයකවූ කමිත්ත

1. (1) පහත දැක්වෙන කමිත්ත අප්‍රියවූ කමිත්ත වශයෙන් සලකනු ලැබේ:—
 - (a) කොමිස්නර් පොහොර නොහොත් කාත්‍රිම පොහොර සෑදීම,
 - (b) විනාකිරී සෑදීම,
 - (c) සබන් සෑදීම,
 - (d) සතුන්ගේ ලේ හෝ මළකුණු උණුකිරීම,
 - (e) පුවක් පිලලා සකස්කිරීම,
 - (f) ලෑලි හෝ දූව දඹ පොහොර සකස්කිරීම,
 - (g) රබර් ක්‍රෙප් හෝ ශීට් පීට්ටිම හෝ සෑදීම,
 - (h) මාර් අයිස්ට්ටිම,
 - (i) හම් පදම්කරන ස්වභාවයක් තබාගැනීම,
 - (j) පොල්ලෙලි පෙහවීම පිණිස පොල්ලෙලි කොටුවක් තබා ගැනීම,
 - (k) රබර් ක්‍රෙප් හෝ ශීට් සෑදීම හෝ දුම්ගැස්සීම,
 - (l) හම් ගබඩාකිරීම,
 - (m) ඇටකටු ගබඩාකිරීම,
 - (n) කාත්‍රිම පොහොර හෝ කාත්‍රිම පොහොර සෑදීමට ගන්නා ද්‍රව්‍ය හෝ ගෝනි තුනකට වැඩි ප්‍රමාණයක් ගබඩාකිරීම,
 - (o) උච්චලකඩ, ජිඛි හෝ කරවල හොණර තුනකට වැඩි ප්‍රමාණයක් ගබඩාකිරීම,
 - (p) නොගහණන් විනිශ්චිත සඳහා නරක්විය හැකි අහාර හා අහාර ද්‍රව්‍ය ගබඩාකිරීම,

(2) පහත දැක්වෙන කමිෂන් අන්තර්ගතයකට කමිෂන් වශයෙන් සලකනු ලැබේ:—

- (a) කෙල්විල් හෝ පැරිල් ආදී වෙනත් දූෂිත ද්‍රව්‍යවලින් හෝ වාණිජ වලින් හෝ ඉලෙක්ට්‍රික් බලයෙන් හෝ ක්‍රියා කෙරෙන යාන්ත්‍ර පාවිච්චිකරණ යම් කමිෂන්කරයන්,
- (b) හුණු පිට්ටම් හෝ ගබඩාකිරීම,
- (c) මිරන් පියලා සකස්කිරීම හෝ ගබඩාකිරීම,
- (d) හුණු ගල් ලබාගැනීම පිණිස වළක් කැණීම,
- (e) යන්ත්‍ර හුණු මාටියෙන් කෙල් හිඳීම,
- (f) යන්ත්‍ර මාටියෙන් පොල්කෙල් හිඳීම,
- (g) කොප්පර සෑදීම,
- (h) සෝඩා ලැම්ප් ආදී සිසිල් බිම් වටි සෑදීම,
- (i) පොල් කපා පියලා සකස්කිරීම,
- (j) කෙඳි වැටි නෙලීම හෝ ගබඩාකිරීම,
- (k) කිනිපෙට්ටි සෑදීම,
- (l) කඩුක්, ගල් හෝ බොරලු ලබාගැනීම සඳහා ගල්වලට වැදීම,
- (m) කොප්පර ගබඩාකිරීම,
- (n) සිදුරු ගබඩාකිරීම,
- (o) කපු පුරන් (හුල් ආදිය) ගබඩාකිරීම.

(3) පහත දැක්වෙන කමිෂන් අප්‍රියවූද, අන්තර්ගතයකට කමිෂන් වශයෙන් සලකනු ලැබේ:—

- (a) ගබඩාල් හා උර් පිට්ටම්,
- (b) කෙඳි සායමකිරීම.

2. (1) සෞඛ්‍ය පිළිබඳ මෙහිදී නිලධාරීන්ගේ රෙකමන්ඩ් ප්‍රධානතමා විසින් ඒ සඳහා නිකුත්කරන ලද බලපත්‍රයක් දරන්නකු විසින් හැර වෙන කිසිවකු විසින් අප්‍රියවූ කිසියම් කමිෂන්කරයන් හෝ අන්තර්ගතයකට කිසියම් කමිෂන්කරයන් කරගෙන යායුතු නැත.

(2) අප්‍රියවූ හෝ අන්තර්ගතයකට යම් කමිෂන්කරයන් සඳහා නිකුත් කරනු ලැබූ සෑම බලපත්‍රයක්ම එය 15 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස නිවැරදිවැනිදිට අවසාන වන්නේය.

(3) කිසිම බලපත්‍රයක් වෙනත් කෙනෙකු වෙත පැවරිය නොහැකිය.

3. (1) අප්‍රියවූ කිසියම් කමිෂන්කරයන් හෝ අන්තර්ගතයකට කිසියම් කමිෂන්කරයන් කරගෙන යාමට බලාපොරොත්තුවන ස්භාවය සෞඛ්‍ය පිළිබඳ මෙහිදී නිලධාරීන් විසින් අනුමත කරනු ලැබේ.

(2) ඒ සඳහා ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තුවන යම් ගොඩනැගිල්ලක් වේනම් එය පහත සඳහන් නියමයන්ට එකඟවද, නිකමකොත් මිස නැත්නම් ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට සිසිවකට අයිතිවාසිකමක් නැත. ඒ නියමයන් කවරේදයන්:—

- (a) ගොඩනැගිල්ල හොඳ භාරි සාද නිසිය යුතුවාත් හැර එය ඇතුළුට හොඳට හුලා වැදෙන ලෙසත් හොඳට එලිය වැටෙන ලෙසත් සෑහෙන තරම් කාණු හා වැසිකිලි ආදිය ඇතුළත් නිසිය යුතුයි;
- (b) ඒ ගොඩනැගිල්ලේ වහල කල්පවන ද්‍රව්‍යවලින් සාදා තිබීම සමත් කිරීම දමා නිසිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල පොළවේ සිට අඹි ගස්කට නොඅඩු විය යුතුයි;
- (d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනෙල් නිසිය යුතුයි; තවද ඒ ජනෙල් විවෘත කළ විට ඒ විවෘතව පවත්නා කොටස් මතුපිට බිමෙන් පහළොවෙන් එක පංගුවකට අඩුතොවිය යුතුයි;
- (e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උසින් අඹි හතකට නොඅඩුව, ගබඩාල්, ගල්, හෝ කබොක්ගල් වලින් සාදනලද්දී නිසිය යුතුයි;
- (f) ඒ බිත්තිවල ඇතුල්පැනි බිම සිට අඹි හතකට අඩුතොවූ උසට සීමානිකයන් කපලා රැකොට අවමයෙන් කොටස් හුණු බිඳුමෙන් කපලා රැකනු ලැබූ හුණුගාන ලද්දේ නිසිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ ලිවැබ කෙල් සායමකරනලද්දී හෝ සුදු හුණුගාන ලද්දී හෝ නිසිය යුතුයි.

4. (1) අප්‍රියවූ හෝ අන්තර්ගතයකට යම් කමිෂන්කරයන් කරගෙන යාම සඳහා බලපත්‍රයක් නිකුත්කරනලද කාලසීමාවක් ඇතුළත වූ ඕනෑම මේලාවක ඒ කමිෂන්කරයන් කටයුතු සඳහා පාවිච්චිකරනු ලබන කිසියම් ගොඩනැගිල්ලක් 3 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ දූෂිත නිලධාරීන්ගේ රෙකමන්ඩ් ප්‍රධානතමා විසින් බලපත්‍රකාරයා වෙත භාරකරවනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කර තිබෙන දවසකට ප්‍රථමයෙන් ඒ ගොඩනැගිල්ල එකී විවිධිත වලට එකඟවන පරිද්දෙන් කළ යුතුවූ සෑම දෙයකම කරන්නට ඕනෑම ක්‍රියා බලපත්‍රකාරයාට නිවේදනය කළ හැකිය.

(2) 1 වැනි ඡේදය යටතේ දැන්වීමක් නිකුත්කරනු ලැබූ යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කමිෂන්කරයන් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් කිසිවකු විසින් ඒ දැන්වීමේ දක්වා ඇති නියමයන් එහි සඳහන් කාලය ඇතුළතදී ඉක්කිරීමට පැහැර හැරිය යුතු නැත.

5. 4 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ වූ ඕනෑම දැන්වීමක් බලපත්‍රකාරයා විසින් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කමිෂන්කරයන් කරගෙන යන ස්භාවයේ ගසා හෝ අලවා ඇත්නම් විවේක හෝ බලපත්‍රකාරයා විසින් එකී ස්භාවයේ රැකවෙහි රැකගන්නාලද යම් කිසිවකුට භාරකරන ලද්දේ වුවද හෝ එය ඒ බලපත්‍ර කාරයාට භාරදුන්නාක් මෙන් සැලකිය යුතුයි.

6. ගල්වලේ රැකවෙහි නිසිය පිරිමි සහ ගැඹුරු මෙහෙකරු වත්ම වෙනවෙනම වැසිකිලි සාදවා තිබෙතොත් මිස නැත්නම් කිසිවකුට ගල් කැබලි සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසි කමක් නැත.

7. (1) ගල් කැබලි සඳහා බලපත්‍ර ලත් අය විසින්:—

- (a) තමාගේ බලපත්‍රලත් ස්භාවය ගුඛපිහිටු හා සෞඛ්‍ය තත්කිසික කඩාගත යුතුයි;
 - (b) තමාගේ බලපත්‍රලත් ස්භාවය ඇතුළත යාමට ආරක්‍ෂා කළයුතුයි;
 - (c) තමාගේ බලපත්‍රලත් ස්භාවය තුළ සුදුසුකම්ට හෝ නොමනා හැසිරීමකට හෝ දුබලිභූත නැත;
- (2) යම්කිසි වසංගත රෝගයක් පවත්නා කාලය තුළ නාව කාලික වශයෙන් අවලංගුකිරීම අවශ්‍ය නම් ප්‍රධානතමා විසින් ගල් කැබලි සඳහා වූ ගවසිසි බලපත්‍ර යක් අවලංගු කළ හැකිය.

8. ගබඩාල් හෝ උර් පිට්ටම් සඳහා බලපත්‍රලත් අය විසින්:—

- (a) මැව්වලට භාරගෙනා වැටුප් බැඳිය යුතුයි;
- (b) ගබඩාල් හෝ උර් හෝ දුර පැට්ටම්ට හෝ බැඳිය යම් පොදු පාරකට හෝ අඹි පාරකට අවබර නොකළ යුතුයි;
- (c) ගබඩාල් හෝ උර් පිට්ටම් වෙලාවට වැටුප් එක මුරකාර යෙකුගෙන් සිටිය යුතුයි.

9. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කමිෂන්කරයන් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් අය විසින්:—

- (a) තම බලපත්‍ර අදාළ කමිෂන්කරයන් සඳහා පාවිච්චිකරන සෑම ගොඩනැගිල්ලකම බිම් දිනපතා භාණ්ඩාගාර පිරිසිදු කරවිය යුතුයි;
- (b) සෑම දොළොස් මාසකටම එක් වරක් බැගින්වත් එබඳු සෑම ගොඩනැගිල්ලකම බිත්තිවල සුදුසු හුණුගානි සුදුසුයි;
- (c) ඒ කමිෂන්කර සඳහා පාවිච්චි කරන සියලුම උපකරණ, මෙවලම් හා භාජන පිරිසිදු කඩාගැනීමට සැලැස්විය යුතුයි;
- (d) සියලුම කුණු, භූමිභාගය අහසා ඉවත දමන කැලිකාළු රෙටු බොඩු හා කැටකැබලිද ඒ කමිෂන්කරයන් වෙනත් යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම ද්‍රව්‍යද, අවරණය කරනු ලැබූ කාජනවල දීමා දිනපතා ඒ කමිෂන්කර කරගෙන යන ස්භාවයෙන් ඉවත්කර විය යුතුයි.

10. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කමිෂන්කරයන් කරගෙන යාමට බලපත්‍රලත් කිසිවකු විසින් කිසියම් ලිපතට හෝ වැටුප් හෝ ගංගාවක්, බිගස්, ඇලක්, දෙලක්, දියපාරක්, පිලක් හෝ සොබ බිම්ක පිහිටි වෙනත් යම් ජලස්භාවයක් අපවිත්‍රකිරීම හෝ දුෂ්‍ය කිරීම නොකළ යුතුයි.

11. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කමිෂන්කරයන් කරගෙන යාමට බලපත්‍ර ලත් කිසිවකු විසින් අසල්වැසි අසල කරදරයක් විසඳා යම් පරිද්දකින් හෝ බලින්ගේ සෞඛ්‍යයට හෝ සැප පහසුකම්වලට අහතුරක් වියහැකි පරිද්දකින් හෝ ඒ කමිෂන්කර කරගෙන යායුතු නැත.

12. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කමිෂන්කරයන් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කමිෂන්කර කරගෙන යන අවස්ථාවලදී එයින් නිකුත්වන අප්‍රියවූ වාතය හා ගෑස්:—

- (a) අන්තර්ගතයකට හෝ අප්‍රියවූ විපාකයක් ඇතිනොවී සුදුසු අංශුකට ඉහළට ගොස් උඩු හුලායටම යම්මිලුව ව්‍යාප්ත වනු ලැබීමට; හෝ
- (b) එක පල්ලේට ගින්නක් මැදින් හෝ ඒවා උසුකරණ උපකරණයක් ඇතුළුට හෝ යවනු ලැබීමට; හෝ සැලැස්විය යුතුයි.

13. සෑම සුදුසු මේලාවකදීම ප්‍රධානතමාට හෝ සෞඛ්‍ය පිළිබඳ මෙහිදී නිලධාරීන්ගේ රෙකමන්ඩ් ප්‍රධානතමා විසින් ඒ සඳහා පරීක්ෂකවූ හෝ ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලපත්‍ර පවරනලද කාලයේ සහාමි ඕනෑම නිලධාරීන්ගේ රෙකමන්ඩ් ප්‍රධානතමා විසින් බලපත්‍රකාරයා විසින් කමිෂන්කරයන් කරගෙන යන්නාවූ ඕනෑම ස්භාවයකට ඇතුල්වී පරීක්ෂාකර බැලීමට නීතිප්‍රකාර බලය තිබේ. තවද බලපත්‍ර කරයා විසින් හෝ ඒ ස්භාවය භාරව සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ දිය යුතුයි.

34. (1) යම්කිසි බෙල්ලෙහ රෝගයකින් හෝ වසන රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලඟදී පෙනෙනු ලබන රෝගයකින් පෙළෙන කෙනකුට ලඟදී සාන්ද්‍රකිරීමේ යෙදී සිටින සෑම කිසිව ද වසින් ඒ රෝගය බෙල්ලෙට හා රෝග බිජයන් මෝරුණු ලැබීමට ගතවන කාලසීමා ත් පසුවන තෙක් කිසිම පොදු ලදක හෝ පොදු ස්නාන ස්භාගයක් වශයෙන් කායය සභාව විසින් වෙන්කරනලද කිසිම ජලසානක නෑම හෝ සේදීම නොකළ යුතුය.

(2) 1 වැනි ඡේදය සඳහන් කරනලද යම්කිසි අයකුගේ ප්‍රයෝජනය සඳහාම ජලය සංචාරයක් පත් නවු කිසිවකු විසින් ඒ ලදන් හෝ ස්නාන සාගයෙන් ලබාගෙන එය ප්‍රයෝජනය හැකිම පිණිස එයින් අභි විස්සක්වත් අනුට ගෙන යා යුතුය.

35. (1) කිසිවකු විසින් පොදු ලදක හෝ පොදු ස්නාන ස්භාගයක් වශයෙන් වෙන්කරනලද කිසිම තැනක කිසිම සහකු, රෙදිපිළි, පදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් සේදීම හෝ සේදීමට සැලැස්වීම නොකළ යුතුය.

(2) කිසිවකු විසින් මොනම කාරණයක් නිසාවත් කිසිම පොදු ස්නාන ස්භාගයකට කිසිම සහකු දැක්කිම, එලවීම හෝ ගෙනයාම නොකළ යුතුය.

(3) කිසිවකු විසින් කිසිම පොදු ලදක හෝ ස්නාන ස්භාගයක වතුර හෝ එය පිහිටි භූමිතාලය හෝ මොන විදියකටවත් අපවිත්‍ර නොකළ යුතුය.

36. (1) කිසිවකු විසින් කායය සභාවේ අභ්‍යවකින් නෑම හෝ සේදීම නොනම්කර නිබෙන යම් පොදු ලදක, පිල්ලක හෝ වෙනත් යම් ජලසානක නෑම හෝ සේදීම නොකළ යුතුය.

(2) කායය සභාව විසින් යම් වැවක, අලුක හෝ වෙනත් ජල සානක යම්කිසි විශේෂ ස්භාගයක් රෙදි සේදීම සඳහාය, නැතහොත් පෑම සඳහාය, නැතහොත් මතුපත්තියේ බීම සඳහාය, නැතහොත් සෑම නෑදීම සඳහාය කියා වෙන්කර තිබෙනවිට කිසිම විසින් එබඳු ස්භාගයක් එය වෙන්කොට අති කටයුත්තෙන් බාහිරවූ වෙනත් කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුය.

37. කිසිවකු විසින් ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නෑදු යම් පොදු ලදක, වැවක හෝ වෙනත් යම්කිසි ජලසානක හෝ ජලය කරත්තයකින් හෝ පිප්පයකින් හෝ කලින් ල කායය සභාව විසින් කිසිම කරනු ලබන ප්‍රමාණයට වඩා හෝ ගෙන යා යුතු නැත.

මායිම් හා වැටවල්

38. ගොවිතැන් කරනු නොලැබූ සෑම ඉඩමක අයිතිකාරයා, බදුකාරයා, පදිංචිකාරයා හෝ භාරකාරයා විසින් ඒ ඉඩමේ මායිම් පැලඳුණි වැටවලින් හෝ පොළොවේ හා හිසකරනලද ගල්වලින් හෝ ගම් ප්‍රදේශයේ සිටින්නන්ට පවත්වා වෙනත් යම් ක්‍රමයකින් හෝ සලකුණු කළ යුතුය.

39. ගොවිතැන් කරනු ලැබූ සෑම ඉඩමක අයිතිකාරයා, බදු කාරයා, පදිංචිකාරයා හෝ භාරකාරයා විසින් ඒ ඉඩමේ මායිම් දිගේ වැටක් බෑදු ඒ වැට මනාලෙස තබාගත යුතුය.

40. එකිනෙකට යාව පිහිටි යම් ඉඩම් දෙකක් සම්බන්ධයෙන් වූ විට ඒ ඉඩම් දෙක අතර වූ පොදු මායිම් සලකුණකට පවත්වා ගෙන යාම හැකි වූ විට දෙකේම අයිතිකාරයන් හෝ බදුකාරයන් හෝ පදිංචිකාරයන් හෝ භාරකාරයන් විසින් හවුලේ වග බලාගත යුතුය. එහෙත් ඒ ඉඩම්වලින් එකක අයිතිකාරයා හෝ බදුකාරයා හෝ පදිංචිකාරයා හෝ භාරකාරයා විසින් අතින් ඉඩමේ ගස් කොළන්වලට හෝ වැවිල්ලට අලාභයක් සිදුනොවන ලෙස අවශ්‍යවූ සෑම පිහිටි නිසායක් යොදා තමාගේ පියදමෙන් පොදු මායිමක් බෑදීම නිත්‍ය නුකුලය.

41. තමාගේ පියදමෙන් මායිම් වැටක් බදින කොයිම කෙනෙකුට වුවද ඒ මායිම් වැවේ පැලඳුණිවලට සිටුවනලද හස් වලින් උපදින දේ හුක් නිවිදීමට බලය තිබේ. තවද මතුගේ කැමැත්ත නැතුව වෙනත් කිසිවකු විසින් එබඳු මොනම වැටක වුවද සිටවා තිබෙන ගස්වලින් කොළ සුරු දුම්ම හෝ අතු කපා දුම්ම හෝ නොකළ යුතුය.

42. එක් ඉඩමක අයිතිකාරයකු හෝ බදුකාරයකු හෝ පදිංචිකාරයකු හෝ භාරකාරයකු හෝ මතුගේ සේවකයන් විසින් කිසි යම් මායිම් සලකුණක් සෑදීම හෝ අලුත් වැඩිකොකිරීම සඳහා ඊට උවමනාකරන උපකරණ හා මෙවලම් ඇතුළු එකි ඉඩම එක්කම පිහිටි අතින් ඉඩමවලින් ඕනෑම එකකට ඇතුළුවීම නිත්‍ය නුකුලය.

43. කිසිවකු විසින් කිසිම ඉඩමක මායිමක් ඕනෑකමින් වෙනස් කිරීම, හෝ මැසීම, හෝ ඊට අලාභ හානි කිරීම හෝ නොකළ යුතුය.

දුකෙළිය

44. (a) කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත දුටුවලින් හෝ කඩ දැමුවලින් සුදුකෙළීම හෝ මුදල් බර්වුකිරීමෙන් යම් ක්‍රියාවක් කිරීම හෝ මොනම අදෘශ්‍යමයක් බර්වු ඇල්ලීමකට සම්බන්ධවීම හෝ නොකළ යුතුය.

(b) කිසිවකු විසින් තමා පදිංචිව සිටින, නමොට අයිතිව තිබෙන හෝ තමාගේ තිබෙන ගෙයක, දේපලක, බරුවක, පාරුවක හෝ රථවාහනයක දැවැලින් යෝ කඩ දැසි පිලින් සුදුකෙළීමට හෝ මුදල් බර්වුකිරීමට කිසි යම් ක්‍රියාවක් කිරීමට හෝ ඉඩ දිය යුතු නැත.

පොදු දූන්විම්

45. කිසිවකු විසින්, කායය සභාවේ අභ්‍යවකට ප්‍රදේශකර තිබෙන කිසිම දූන්විම්කර විනාශකිරීම හෝ විරූපි කිරීම හෝ නොකට යුතුය.

46. මේ අතුරු ව්‍යවස්ථා යටතේ පටන්ගන්නාලද යම් කම්පනකයක් කිරීමේදී ප්‍රධානතමාගේ බලය යටතේ සිටුවනලද යම් දූන්විම් පුවරුවක්, වැටක්, කණුවක්, බාධකලියක් හෝ වෙනත් දෙයක් ඉවත්කිරීම හෝ යම් දූන්විමක සඳහන් කර තිබෙන නියමයන් ඕනෑකමින්ම උල්ලංඝනය කිරීමට හෝ නොකට යුතුය.

කුකුළුන් තොටවිම්

47. කිසිවකු විසින් ගම් ප්‍රදේශයක පොරොකටවිම සඳහා කුකුළුන් පුහුණු කරවීමට හෝ කුකුළුන් පොරොකටවිමෙහි යෙදීම හෝ නොකට යුතුය.

තරඟට කරත්ත පිහිටුවීම

48. කිසිවකු විසින් ගම් ප්‍රදේශය සල පොදු මාවතක හෝ අති පාරක තරඟට කරත්ත (රේස්) දුම්මෙහි නොයෙදිය යුතුය.

මත්පැන් වෙළඳම

49. කිසිවකු විසින් කිසිම මත් බීම වර්ගයක් හෝ ආවේයක් යෝ තාලවර්ගයේ යම්කිසි ගස්කින් ගන්නා ලද රු හෝ පැෑවන ලද උක් ශුභ අවුරුදු දහසයෙන් අඩු කිසිම පිරිමි මෙයකට හෝ කිසිම සත්‍යකට විකිණිය යුතු නැත.

මැරුණාවූ සතුන්ගේ මළකුණු ඉවත්කිරීම

50. යම්කිසි සතුකු මැරුණු විට, උගු මැරුණු වේලාවේ සිට පෑ දෙළහක ඉකුත්වි සන්නට මත්තෙන් ඒ සත්‍යගේ මළකුණු මළලා දුම්මට සැලැස්වීම ඒ සත්‍ය අයිතිකාරයාගේ හෝ අයිතිකාරයා නොමැති කල්හී ඒ සත්‍යගේ මරණය සිදුවූයේ යම් ඉඩමකදී, ඒ ඉඩමේ පදිංචිකාරයාගේ හෝ යුතුකම වන්නේය.

51. මැරුණාවූ යම් සතුකුගේ මළකුණක් මළලාදුම්මට 50 වැනි අතුරු ව්‍යවස්ථා යටතේ වශයෙන් යුතුවූ යම්කිසි කෙනෙකු පෑ දෙළහක කාලසීමාවේ ඇතුළතදී ඒ සත්‍ය මළලාදුම්මට පැහැර හැරීමෙන් ප්‍රානානුමා විසින් ඒ සත්‍ය මළලාදුම්මට සැලැස්විය යුතුවන්නේ හැර ඒ සත්‍ය දරනට පොදුතාවූ විදෙම එකී අගගෙන් කායය සභාවට අයකරගන්නට තිබෙන ණයක් පරිද්දෙන් අයකර ගත හැකිය.

කිරිපිටි හා කිරි වෙළඳම

52. කිසිවකු විසින් තමා—

- (a) එළදෙනුන් දෙදෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරිපිටිවෙක බලපත්‍රකාරයා වන්නේ නම්; හෝ
- (b) ලියාපදිංචිකරනු ලැබූ කිරි සපයන්නකු වන්නේ නම්; හෝ
- (c) කිරිපිටිගේ බලපත්‍රකාරයා විසින් නොහොත් ලියාපදිංචි කරන ලැබූ කිරි සපයන්නකු විසින් රකාණි යොදවා ගන්නා ලද කිරි මෙළෙන්දකු වශයෙන් ප්‍රධානතමා විසින් ලියාපදිංචි කරන ලද්දේ නම්, හෝ මිස නැත්නම්, ගම් ප්‍රදේශය ඇතුළත ඒ ප්‍රදේශය තුළ නිපදවන ලද කිරි විකිණීමට ඉදිරිපත්කිරීම, විකිණීමට නැතිම, විකිණීම පිණිස ගෙනයාම හෝ විකිණීම හෝ ඇවිදි විකිණීම හෝ නොකළ යුතුය.

53. ප්‍රධානතමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් දරන්නේ මිස නැත්නම් කිසිවකු විසින් දෙදෙනෙකුගේ ගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරි පිටිවියක් පවත්වා ගෙන යා යුතු නැත.

54. බලපත්‍රක නිකුත්කරනු ලැබීමට අදහස්කරන ස්නානය පහත දැක්වෙන නියමයන්ට එකගව තිබෙනවා මිස නැත්නම් කිසිවකුට එළදෙනුන් දෙදෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරි පිටිවියක් තබාගැනීම සඳහා බලපත්‍රයක් නිකුත් කරනු නොලැබේ.

(1) ඒ භූමිතාලයේ ඔව්හන් නානකිරීමට අදහස්කරන සෑම ගොඩනැගිල්ලක් සේ මඩුවක්ම—

- (a) ගබොල්, ගල්, කකුක් හෝ ලියෙන් සාදා තිබිය යුතුය;
- (b) එහි බිත්තිවලින් කුළුණු වලින් සුදුසුණු ගා තිබිය යුතුය;
- (c) කල්පවනන ද්‍රව්‍යයකින් සාදනලද මහලක් ඇතුළු තිබිය යුතුය;
- (d) එහි බිම සිමෙන්තිගෙන් හෝ සිමෙන්ති කොන්ක්‍රීට්වලින් හෝ ගල්නාරවලින් සකස්කරනු ලැබ ගබොල් හෝ තේ අල්ලා තිබිය යුතුය;

- (e) මූල්‍ය සේවය වතුර හා වෙනත් කුණුවතුර වසනලද භාජන එකක් හෝ ඊට වැඩි ගණනක් ඇතුළුව ගලා යෑමට සැලැස්වීම පිණිස සීමන්තියෙන්, සීමන්තියකොන්ත්‍රිවලින් හෝ සේනාවලින් සකස්කරනු ලැබ ගල් හෝ ගඩොල් අතුරන ලද කාණු ඇතුළු කිරීම යුතුයි;
- (f) කිරි පරිවේදන කමිටුවේ අදහස්කරන එළඳෙනුන්ගේ සංඛ්‍යාවේ පැවැත්මට එක් එළඳෙනුට අඩුගණනේ දිගින් අඩි අටක හා පළලින් අඩි පහක ක්ෂම ප්‍රමාණයක් බැගින්ද සහ අඩි හාරයකට වැඩි වැඩිවරණ ඉඩ පහසුවක් බැගින්ද ඇතුළු කිරීම යුතුයි.
- (2) කිරි කාමරය මෙන් පාවිච්චිකිරීමට අදහස්කරන ගොඩනැගිල්ල හෝ චක්‍ර—
 - (a) ගරක්ච්චුම්බි සිට නොහොත් වෙනත් ගොඩනැගිල්ලක සිට අඩි 23පහකට අඩු නොවූ දුරකින් හා යම්කිසි වැසිකිලියක සිට, වැසිකිලි වලක සිට, අර් වලක සිට, සදාකාලික පෙට්-රොඩ්ක සිට හෝ පොළව යටකණින ලද අනාවරණ කාණුවක සිට අඩි එකසියයකට අඩු නැති දුරකින්ද පිටියට කිරීම යුතුයි;
 - (b) ගල්, ගඩොල් හෝ කඩුක් ගල්වලින් සාදා කපලැරැකොට ඇතුළු සුදුසුකුණ හානලද උසින් අඩි හතකට නොඅඩු කින් ඇතුළු කිරීම යුතුයි;
 - (c) එළිමහනට හෙර කිබෙන ලෙස අවශ්‍යයෙන් එකකට එකක් ඉදිරියෙන් පිහිටි කින් දෙකක් වත් ඇතුළු කිරීම යුතුයි;
 - (d) සීමන්තිය දමන ලද බිමක් හා වටකුරු කරන ලද බිමක් මුළු බිමක් පොළවට සමකවන ස්ථාන) ද ඇතුළු කිරීම යුතුයි;
 - (e) ඇතුළුව දුර්ව වැඩිම වලක්වාලීමට හැකි පූර්ණ වද්ද නෙල් සායම් කරන ලද ලැම්බ්ලින් සාදනලද සිලීමක් ඇතුළු කිරීම යුතුයි;
 - (f) අඩුගණනේ ජනේලයක් හා දොරකින්, බිම වැඩි ප්‍රමාණයෙන් පහළොවෙන් එකපැවැත්වීමට අඩු නොවන ජනේල වැඩි ප්‍රමාණයක්, එක් එක් ජනේලය හා දොර වැසිපත් ඇතුළු වන නොහැකි ලෙස දුර්වලින් අවරණයකරන ලද්දකට අඩු ගණනේ එක් දොරකට ප්‍රති විරුධව පිහිටුවන ලද්දකට ජනේලයක් ඇතුළු කිරීම යුතුයි;
 - (g) පොළොව මට්ටමේ සිට අඩුගණනේ අඩි හයකින් උසින් පිහිටි වහල්පල ඇතුළු කිරීම යුතුයි;
 - (h) කිරිගැඹ, ගල්ලැලි, තුන්තනාමම් හෝ ප්‍රධානතමා විසින් පිලිගත් දියසිඬව නොපෙරෙන ස්වභාවයකින් යුත් වෙනම දුම්පයක් යන මේසින් අවරණයකරන ලද මේසයක්ද ගුඩපත්‍ර ව නඩංගනු ලබන කුණු පෙට්ටියක් හා පිරිසිදු බෝතල කැබිමට සුදුසු රක්කයක්ද ඇතුළු කිරීම යුතුයි.

55. කිරි පරිවේදන බලපත්‍රකාරයා විසින් ඒ ස්ථානයෙන් පිටත කාටන් පෙරෙන තැනක "Licensed Dairy" (බලපත්‍ර, ලත් කිරි පරිවේදන) යන වචනයක් එහි සිංහල හා දෙමළ අනුවාදත් පැහැදිලි ලෙස අදිනලද ලැල්ලක් සවිකර තැබීම යුතුයි.

56. කිරි පරිවේදන බලපත්‍රකාරයා විසින් කිරි පරිවේදන රක්‍ෂාවේ නියුක්ත සියලුම අවලක්කම් හෝ භාණ්ඩ වලට ලියුම් ලැබෙන පිලිවෙලට අඩංගු ලැයිස්තුවක් හා තමා කිරි සපයන සියලුම අවලක්කම් හෝ භාණ්ඩ වලට ලියුම් ලැබෙන පිලිවෙලට සඳහන් පෙට්ටියක්ද ඔනෑම වේලාවක පරීක්ෂාකර බැලීමට හැකිවන පරිදි කිරි පරිවේදන කමා කිරීම යුතුයි.

57. කිරි පරිවේදන බලපත්‍රකාරයා විසින්—

- (a) අවුරුද්දකට දෙවරක් ජුනි හා දෙසැම්බර් යන මාසවලදීත් ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් යම් යම් කාලවේලාවලදීත් කිරි පරිවේදන කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල සුදු කුණු හැරීමටත් එහි ලී වැඩසටහන් හා උණු වතුරෙන් සේදවීමටද;
- (b) බිම හා කිරි කාමරයේ කමා ඇති මේසයේ උඩතට්ටුව සෑම දවසකම එක වරක් බැගින්වත් සේදවීමටද;
- (c) කිරි පරිවේදන සියලුම කොටස් හා එහි අවට ප්‍රදේශයන් කාණුන් ගුඩපත්‍ර ව හා මනා තත්වයක තබා ගැනීමටද;
- (d) අඩුගණනේ දවසකට එක වරක් බැගින්වත් සියලුම ගොම් කුණුසල, මුත්‍රා හා සේදියන වතුර කිරි පරිවේදන ඉවත්කොට මහාජනයට අවතීරණය නොවන යම් පරිද්දකින් කිරි පරිවේදන සුදුසු තරම් ඇතට ගෙන ගොස් සුදුසු සේ කිරීමටද;
- (e) කණකොළ, පිදුරු හැර වෙනත් සියලුම ගව ආහාර මිශ්‍රණට ඇතුළු විය නොහැකි සුදුසු භාජනයක තැන්පත් කළ විමටද;

(f) කිරි පරිවේදන පාවිච්චිකරන නොහොත් ඊට අයිති සියලුම උපකරණ, ලී බඩු හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදුව තබා ගැනීමටද;

අවශ්‍ය සියලුම විධිවිධාන සේදිය යුතුයි.

58. කිරි පරිවේදන බලපත්‍රකාරයා විසින්—

- (a) ඉතා ඵොදට ගුඩපත්‍ර නොකරන ලද කිසිම භාජනයකට කිරි වත්කිරීමට;
- (b) විදුරුවලින්, පිගන් මැවිලින්, වපදමාපු මැවිලින්, බෙලෙක්වලින් හෝ ඇතමල්වලින් හෝ තුන්තනාමම් ගාන ලද යකඩවලින් සාදන ලද භාජනයකට මිස වෙනත් මොනම භාජනයකටවත් කිරි වත්කොට නැතිමට;
- (c) කිරි ගබඩාකර තැබීමට පාවිච්චිකරන මොනම භාජනයක් වත් කිරි කාමරයෙන් පිටත වෙන මොන ා නෑනකවත් නැතිමට;
- (d) කිරි දෙවන වේලාව එක්කම ඊට මත්තෙන් එළඳෙනගේ මුරුල්ල හා තනපුඩු හොදට ගුඩපත්‍ර නොකොට පිරිසිදු කොට රෙද්දකින් පසුදමන ලද්ද කිරි දෙවන අගයෙන් අන් හොදට සෝදා පිරිසිදුකරන ලද්ද කිබෙනොත් මිස නෑන්තම් කිසිම එළඳෙනකුගෙන් කිරි දෙවීමට;
- (e) විකිණීමට අදහස්කරන කිරි, කිරි කාමරයෙන් පිටත කිසිම නෑනක තැබීමට; හෝ
- (f) කිසිම සහ ආද නොහොත් ඇරුල්ලකට මොනම කාරණයක් සඳහා වත් කිරි කාමරයට ඇතුළු වීමට හෝ එහි නතරවී සිටීමට; හෝ සැලැස්වීම ඉඩදීම නොකළ යුතුයි.

59. කිරි පරිවේදන බලපත්‍රකාරයා විසින් කිරි පරිවේදන කටයුතු සඳහා සැපයිය යුත්තේ ප්‍රධානතමා විසින් අනුමතකරන ලද්දකට පමණි.

60. (1) කිරි පරිවේදන බලපත්‍රකාරයා විසින් කිරි පරිවේදන පාවිච්චිකරන කිසිම කිරි භාජනයක්, වෙබරු භාජනයක්, වෙබරු සාදන යන්ත්‍රයක්, සොදය ඉවත්කරන යන්ත්‍රයක් හෝ වෙන උපකරණයක් කිරි පරිවේදන කටයුතුවලින් බාජරවූ වෙනත් කටයුත්තක් සඳහා යෙදවීමට ඉඩ නොදිය යුතු වන බැර එබඳු එක් එක් භාජනයක්, වෙබරු සාදන භාජනයක් සොදය ඉවත්කරන යන්ත්‍රයක් හෝ වෙනත් උපකරණයක්, එය පාවිච්චිකරන එක් එක් වාරයෙන් පසුව පළමුව ඇරු වතුරෙන්ද දෙවනුව උණු වතුරෙන් හා සෝඩාවලින්ද අවසාන වශයෙන් උණුකොට නිවනලද වතුරෙන්ද සේදවිය යුතුයි.

(2) කිරි පරිවේදන බලපත්‍රකාරයා විසින් එහි භාජන හා කිරි පරිවේදන ප්‍රයෝජනයට ගන්නා ද්‍රව්‍ය ගුඩ පවිත්‍රකිරීමට හකු ලබන මුරුල්ල පාවිච්චිකරනු ලබන එක් එක් වාරයෙන් පසුව විනාඩි දහයක් හැමිබවීම කළ යුතුයි.

61. රෝගීන් රෝගයකින් හෝ වසංගත රෝගයකින් හෝ සම රෝගයකින් පෙළෙන්නා වූ හෝ ලබාදී පෙළුනා වූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාන්තුකිරීමේ සේදී සිටිය යුතු කිසිම කෙනෙකුට ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරුණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවනතුරු කිරි පරිවේදන කට ඇතුළු වීමට හෝ එහි කිරි පිලියෙලකිරීමේ, විකිණීමේ හෝ ගෙනයාමේ කටයුත්තකට සම්බන්ධ වීමට හෝ කිරි පරිවේදන බල පත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින කිසිම අයකු විසින් ඉඩ නොදිය යුතුයි.

62. කිරි පරිවේදන බලපත්‍රකාරයා විසින්, කිරි පරිවේදන රක්‍ෂාවේ නියුක්ත අයවලුන් අතර යම් බෝවෙන රෝගයක්, වසංගත රෝගයක් හෝ සම රෝගයක් හටගැනුනොත් හෝ ඒ පිලිබදව යම් පැනකින් ඇති වූවහොත් ඒ වග වහාම ප්‍රධානතමා වෙත දැනුම් දිය යුතු වන්නේය.

63. කිරි පරිවේදන බලපත්‍රකාරයා විසින් කාරණයෙන්, දරුණු ලෙස මුරුල්ල දුටුල්ලෙන්, කුර හා කට රෝගයෙන්, ඇත්තු, ක්ෂේත්‍ර නම් ගව වසංගත රෝගයෙන් හෝ මුරුල්ලේ සෑදෙන ඇක්ටිනෝමිකොයිස් නම් රෝගයෙන් පෙළෙන යම් එළඳෙනකුගෙන් ලබාගත් කිරි විකිණීම නොහොත් විකිණීමට ඉඩදීම හෝ සැලැස්වීම; හෝ මනුෂ්‍ය ආහාරයක් වශයෙන් විකිණීමට අදහස් කරන යම් කිරිකට එබඳු කිරි එකතුකිරීම නොහොත් එකතු කරවීම හෝ ඊට ඉඩදීම හෝ නොකට යුතුයි.

64. ප්‍රධානතමා විසින් කිරි සපයන්නකු වශයෙන් ලියාපදිංචි කරන ලද්දේ නම් මිස නෑන්තම් කිසිවකු විසින් එක එළඳෙනකු ගෙන් යුත් කිරි පරිවේදන කමාගතයුතු නෑ.

65. යම් අයකු පවත්වාගෙන යාමට අදහස්කරන කිරි පරිවේදන පරීක්ෂාකර බැලීමෙන් පසු ඒ අය ලියාපදිංචි නොකළ යුතුය නිසා ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලපත්‍ර පවරන ලද වෙබරු නිලධාරීතුමකු සැලකර සිටින්නේ නම් ප්‍රධානතමාට ඒ අය කිරි සපයන්නකු වශයෙන් ලියාපදිංචි නොකර සිටීමට පූර්වික.

66. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම—

- (a) ගවමඩුව එහි පාවිච්චිකරණ උපකරණ හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදුව තබාගැනීමට; හා
 - (b) එළඳෙනුන්ගේ කිරි දෙවන අග හා කිරි බෙදා හරින්නන් නිරෝගී අය වීමටද;
- අවශ්‍ය සියලුම විධිවිධාන සේදීමට වග බලාගත යුතුයි.

67. ලියාපදිංචිකරනු ලැබූ කිසිම කිරි සපයන්නකු විසින් කිරි දෙවන වැටුප් එක්කම ඊට මත්තෙන් එළඳෙනගේ මුද්‍රාලේඛන සහ පුද්ගලික හොඳට සුදුසුකම් පිරිසිදු කොට පිරිසිදු කොට රෙද්දකින් පිසදමන ලදුවද කිරි දෙවන අගයේ අත් හොඳට සෝදා පිරිසිදුකරන ලදුවද කිරි දෙවන මිස නැත්නම් තමාට අයිති එළඳෙනුයේ කිරි දෙවීමට සැලැස්වීම හෝ ඉඩදීම නොකළ යුතුයි.

68. (1) ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම—

- (a) සමූහිද ද්‍රව්‍යයකින් සාදන ලද්දකුද;
- (b) සුදුසු මුඛ, පියත් හෝ ඇඬ සපයා ඇත්තාවූද;
- (c) දිනපතා පැහෙන වතුරෙන් සේදීම හැකිකාවූද;

භාජනවල කිරි එකතුකිරීමට, රැස්කිරීමට හා බෙදුම්කිරීමට සැලැස්විය යුතුයි.

(2) ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතුකිරීමට, රැස්කර නැතිමට හෝ බෙදුම්කිරීමට පාවිච්චිකරන සෑම භාජනයකම එකී භාජනය පාවිච්චිකරනු ලබන එක් එක් වාරයෙන් පසුව පළමුකොට ඇල්වතුරෙන්, දෙවනුව උණු වතුරෙන් හා සෝඩාවිලින්ද අවසාන වශයෙන් උණුකොට නිවන ලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

69. (1) කිසිවකු විසින් තමා—

- (a) කිරි බෙදුම්කරණයක වශයෙන් ප්‍රධානතමා විසින් ලියා පදිංචිකරන ලද්දේ නම්; හෝ
- (b) ලියාපදිංචි කරනු ලැබූ කිරි බෙදුම්කරණයකට හෝ රක්‍ෂාවේ නිග්‍රහන කිරි වෙළෙන්දකු වශයෙන් ප්‍රධාන තමා විසින් ලියාපදිංචි කරන ලද්දේ නම්; හෝ

මිස නැත්නම් ගම් ප්‍රදේශයෙන් පිටත නිපදවනලද කිරි ගම් ප්‍රදේශය ඇතුළත වෙළඳුමට ඉදිරිපත්කිරීම, තැබීම හෝ ගෙන යාම සාරදීම හෝ විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකට යුතුයි.

(2) ගමකු කිරි ලබාගැනීමට අදහස් කරන කිරි පවිටිය පිහිටා ඇති ප්‍රදේශයේ විසිටු පරිදි සංඝාපිත ප්‍රදේශාධිකාරී සභාවේ ප්‍රධානතමා විසින් ඒ කිරි පවිටිය පරීක්ෂාකර බලා ඒ අග කිරි බෙදුම්කරණයක වශයෙන් ලියාපදිංචි නොකළ යුතුකි සැලකර සිටින්නේ නම් ප්‍රධානතමා විසින් කිරි බෙදුම්කරණයක වශයෙන් ඔහු ලියාපදිංචිකිරීම ප්‍රතික්ෂේපකරන හැකිය.

(3) ගමකු කිරි බෙදුම්කරණයක වශයෙන් ලියාපදිංචිකිරීමට භාණ්ඩවත් අයකරනු නොලැබේ.

70. (1) කිරි පවිටියක බලපත්‍රකාරයා විසින් ලියාපදිංචිකරනු ලැබූ කිරි සපයන්නකු විසින් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරි බෙදුම්කරණයක විසින්, කිරි වෙළෙන්දකු වශයෙන් කිසිම කෙනෙකු ඒ අග ප්‍රධානතමා විසින් කිරි වෙළෙන්දකු වශයෙන් ලියා පදිංචිකරන ලද්දේ නම් මිස නැත්නම්, එකී බලපත්‍රකාරයා හෝ සපයන්නා හෝ බෙදුම්කරණයක ලග කිරි වෙළෙන්දකු වශයෙන් රක්‍ෂාවේ යොදවාගත යුතු නැත.

(2) ප්‍රධානතමා විසින් කිරි වෙළෙන්දකු වශයෙන් ලියාපදිංචි කරනු ලබන සෑම අයකු වෙතම—

- (a) ඒ අගයේ නම, ලියාපදිංචි කළ අංකය හා මාපටතිල්ලේ සලකුණත්;
- (b) තමා රක්‍ෂාවේ නිග්‍රහන කිරී පවිටියේ, බලපත්‍රකාරයාගේ ලියාපදිංචි කරනු ලැබූ කිරි සපයන්නාගේ, නොහොත් ලියාපදිංචිකරනු ලැබූ කිරි බෙදුම්කරණයේ නම හා බලපත්‍ර අංකය හෝ ලියාපදිංචිකිරීමේ අංකයත්;

සඳහන් ලියාපදිංචිකිරීමේ කාඩ් පත්‍රයක් නිකුත් කළ යුතුද වන්නේය.

(3) ප්‍රධානතමා විසින් නම නියමකරන ලද බෙදුම්කරණයක විසින් ඒ අග පරීක්ෂාකර බලා ඔහු බෝවෙන රෝගයකින්, සමේ රෝගයකින් හෝ වසංගත හෝගයකින් නොපෙළන්නකු යයි සහතික කරනතුරු මේ අතුරු ව්‍යවස්ථාව යටතේ ප්‍රධානතමා විසින් ගම්කිසිවකු කිරි වෙළෙන්දකු වශයෙන් ලියාපදිංචි නොකර සිටිය හැකිය.

(4) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ ගමකු කිරි වෙළෙන්දකු වශයෙන් ලියාපදිංචිකිරීමට භාණ්ඩවත් අයකරනු නොලැබේ.

71. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරි වෙළෙන්දකු විසින්ම කිරි විකිණීමට තබනවිට; විකිණීමට ඉදිරිපත්කරනවිට හෝ විකිණීම සඳහා කිරි ගොස් භාරදෙනවිට නොහොත් විකුණන විට හෝ ඇවිදීමේ කිරි විකුණනවිට, ලියාපදිංචිකිරීමේ කාඩ් පත්‍රය නමා ලග තබාගත යුතු වාග් හැර ප්‍රධානතමා විසින් ඒ සඳහා ලියවිල්ලකින් විසිටු පරිදි බලය පවත් ඇති ඕනෑම නිලධාරියකු විසින් එය පෙන්වීමකරන්නට ඕනෑම නිසා ඉල්ලා සිටිය විට එය ඉදිරිපත් කළ යුතුද වන්නේය.

72. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත—

- (a) “Skimmed Milk” යන ඉංග්‍රීසි පදය හා එහි සිංහල හා දෙමළ අනුවාදන් ලියනලද්දේ බලයක් ප්‍රචාරයට ඇති භාජනයක වත්කරනු ලැබූ විකුණන අවස්ථාවේදී එය යොදා ගනු වස්කරන ලද කිරි යනුවෙන් ප්‍රකාශකරනු ලැබූ නිබඳනයක් මිස නැත්නම් යොදා ගනු වස්කරන ලද කිරි; හෝ

(b) වතුර නොහොත් වෙනත් ගම්බාහිර ද්‍රව්‍යයක් නොහොත් ද්‍රවයක් මිශ්‍රකරන ලද කිරි; හෝ

(c) දිය සිරව නොපවත්නා ගම්කිසි ස්බුදු ද්‍රව්‍යයකින් සුදුසු පරිදි නොවිසනලද කටවිල් ඇති බෝන්දලවල දමනලද කිරි;

විකිණීමට තැබීම, විකිණීමට ඉදිරිපත්කිරීම හෝ විකිණීම සඳහා ගෙනයාම සාරදීම හෝ විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි;

එහෙත් හෝ කෝපි හෝ බත් කඩයක ඒ සානායේදීම පාවිච්චිකිරීම පිණිස හෝ, කෝපි නොහොත් කොකෝවා සමග මිශ්‍රකරනලද කිරි මේ අතුරු ව්‍යවස්ථාව සඳහා විශ්‍රයකිරීමක් වශයෙන් සලකනු නොලැබේ.

73. (1) ප්‍රධානතමා විසින් හෝ ප්‍රධානතමාගේ ලියවිල්ලකින් බලය පවරන ලද ඕනෑම නිලධාරියකු විසින් ඕනෑම වේලාවකදී මිශ්‍රකර බැලීම සඳහා, කිරි පවිටියක බලපත්‍රකාරයකු ගෙන්, හෝ ලියාපදිංචි කරනලද කිරි සපයන්නකුගෙන්, ලියා පදිංචිකරන ලද කිරි වෙළෙන්දකුගෙන් හෝ ලියාපදිංචි කරන ලද කිරි වෙළෙන්දකුගෙන් කිරි සැවිලියක් ඉල්ලා ඊට වැටහෙන මුදල ගෙවා ලබාගත හැකිය.

(2) කිරි පවිටියක කිසිම බලපත්‍රකාරයකු විසින්, ලියාපදිංචි කරනු ලැබූ කිසිම කිරි සපයන්නකු විසින්, ලියාපදිංචි කරනු ලැබූ කිසිම කිරි වෙළෙන්දකු විසින් හෝ ලියාපදිංචි කරනු ලැබූ කිසිම කිරි වෙළෙන්දකු විසින් තමා වෙත මේ අතුරු ව්‍යවස්ථාවේ (1) වැනි ඡේදය යටතේ නීති ප්‍රකාර කරන ලද ඉල්ලීමක් ඉෂ්ටකිරීම පැහැරහැරිය යුතු නැත.

74. බලපත්‍රකාරයා විසින් කිරි පවිටි හා කිරි වෙළඳුම පිලිබදව මේ අතුරු ව්‍යවස්ථාවල සිංහල පිටපතක්ද, බලපත්‍රකාරයාගේ කිරි පවිටිය තුළ කාටත් පෙනෙන සානායක එල්ලා තැබීමට සැලැස්විය යුතුයි.

පුද්ගලික වෙළඳුම්පලවල් හා කඩපලවල්

75. ගම්කිසි (පුසිබ) වෙළඳුම්පලකට අයිතිවූ ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුයි.

76. (1) ඒ සඳහා ප්‍රධානතමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් ප්‍රචාරයට නැත්නම් (පුසිබ වෙළඳුම්පලකට අයිතිවූ ප්‍රදේශයකින් බාහිරවූ) වෙනත් මොනම ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වා ගෙනයාම නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම—

- (a) සාමාන්‍යයෙන් මිට යාකොට ඇති පෝර්මයේ ප්‍රකාරයට විය යුතුයි,
- (b) එහි දුක්වෙන කොන්දේසිවලට යටත්විය යුතුයි,
- (c) එය නිකුත්කරනලද අඩුරුද්දේ දෙසැම්බර් මස නිස්එක් වැනිදාට අවසාන විය යුතුයි.

(3) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන එක් එක් බලපත්‍රය වෙනුවෙන් වූ ගාස්තුව අඩුරුද්දකට රුපියල් සියයකි.

77. පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට බලාපොරොත්තුවන භූමිභාගය සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරී තමා විසින් අනුමතකරනු ලබනතුරු එහි පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට හෝ පවත්වාගෙනයාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත.

78. පුද්ගලික වෙළඳුම්පලවල් හා කඩපලවල් පිලිබදව මේ අතුරු ව්‍යවස්ථාවලින් ගම් අතුරු ව්‍යවස්ථාවක් හෝ බලපත්‍රයේ කොන්දේසිවලින් ගම් කොන්දේසියක් හෝ කඩකිරීම නිසා ගම්බද උසාවියකින් බලපත්‍රකාරයකු දෙමෙහි වරට හෝ ඊට අනතුරුව වරදකාරයකු කොට විනිශ්චයකරනු ලැබූ විට 76 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනලද බලපත්‍රයේ ඒ උසාවිය මගින් අවලංගු කළ හැකිය. එසේ අවලංගුකිරීම හේතුවෙන් ගෙන ඒ බලපත්‍රකාරයාට අලාභය අයකරගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

79. ගම්බද උසාවියකින් කලින් අවලංගුකරනු ලැබූ බලපත්‍රයක් ඇති කිසිවකුට ප්‍රධානතමා විසින් 76 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නැවත බලපත්‍රයක් නිකුත්කිරීමට ප්‍රතික්ෂේප කළ හැකිය.

80. සුදුසු සෑම කල්ම ප්‍රධානතමා විසින් හෝ සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරී තමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂක තමා විසින් හෝ ප්‍රධානතමාගේ ලියවිල්ලකින් බලය ලත් වෙනත් ඕනෑම කෙනෙකු විසින් ඕනෑම වෙළඳුම්පලකට හෝ කඩපලකට ඇතුළු වී වෙළඳුම්පලක් හෝ කඩපලක් හෝ එහි වෙළඳුමට තබා නිබඳන නොහොත් ප්‍රදේශයකර නිබඳන ඕනෑම අභාර ද්‍රව්‍යයක් පරීක්ෂාකිරීම නීත්‍යානුකූල වන්නේය. තවද මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තම රජකාරය ඉටුකිරීමේදී පුළුන්කා කවර නිලධාරියකුට වත් කිසිවකු විසින් බාධාකිරීම හෝ විරුධිකමක් පෑම හෝ නොකළ යුතුයි.

81. 1947ක්වූ ජූනි මස 4 වැනි දින අංක 9,729 දරණ ගැසට් පත්‍රයේ පළමු අතුරු ව්‍යවස්ථාවල "VII කිරිපවිටි" යන ශීර්ෂය යටතේ I සිට 15 දක්වා අතුරු ව්‍යවස්ථා අවලංගු කිරීමෙන්, ඒ අතුරු ව්‍යවස්ථා මෙයින් සංශෝධනය කරනු ලැබේ.

- 82. මේ අතුරු ව්‍යවස්ථාවල—
 - "ප්‍රධානතුමා" යනුවෙන් කායනී සභාවේ ප්‍රධානතුමා අදහස්කරනු ලැබේ.
 - "කායනී සභාව" යනුවෙන් ගම් ප්‍රදේශයේ ගම්කායනී සභාව අදහස් කරනු ලැබේ.
 - "බලපත්‍රය" යනුවෙන් මේ අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරන ලද බලපත්‍රයක් අදහස්කරනු ලැබේ.
 - "බලපත්‍රකාරයා" යනුවෙන් බලපත්‍රයක් නිකුත් කරනු ලැබූ අයකු අදහස්කරනු ලැබේ.
 - "ගම් ප්‍රදේශය" යනුවෙන් පනාවල් හා අඩුලුගම් දෙකෝරළේ ගම් ප්‍රදේශය අදහස්කරනු ලැබේ.

උපලේඛනය
(76 වැනි අතුරු ව්‍යවස්ථාව)

පුද්ගලික වෙළඳුම්පලේ/*කඩපලේ පිහිටුවා පවත්වා ගෙනයාම පිණිස බලපත්‍රයයි

පදිංචි නමැති අයට මෙහි පහත සඳහන් දින සිට 19— දෙසැම්බර් මස නිෂ්පන්න වැනි දින දක්වා සෑම අවස්ථාවකදීම මීට යාබතව ඇති කොන්දේසිවලට යටත්ව පනාවල් සහ අඩුලු ගම් දෙකෝරළේ ගම් ප්‍රදේශයේ— පිහිටා තිබෙන— කිසින ඉඩමේ පුද්ගලික වෙළඳුම් පලේ/*කඩපලේ පිහිටුවා පවත්වාගෙන යෑමට මෙයින් බලය දෙනු ලැබේ.

පනාවල් සහ අඩුලු ගම් දෙකෝරළේ ගම් කායනී සභාවේ ප්‍රධානතුමා.

ගම්සභා කායනීලය දෙහිබිච්චි

ඉහත දැක්වූ බලපත්‍රය පිළිබඳ කොන්දේසි

1. පුද්ගලික වෙළඳුම්පලේ/*කඩපලේ අගකළහැකි භාණ්ඩ හා කුලීවල ලැබිය හැකි ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ භාෂාවලින් පිළිගෙනුයේදී වෙළඳුම්පලේ/*කඩපලේ සියලුදෙනාටම පෙනෙන ස්වභාවයෙන් ප්‍රදේශිතයකර තැබීමට සැලැස්විය යුතුයි.
2. කායනී සභාව විසින් හෝ කායනී සභාව විසින් සම්පාදනය කරනු ලැබූ ගම් අතුරු ව්‍යවස්ථාවක් යටතේ විකිණීම හෝ නඩාගැනීම තහනම් කරනු ලැබූ කිසිම ද්‍රව්‍යයක් පුද්ගලික වෙළඳුම්පලේ/*කඩපලේ කිසිවකු විසින් විකිණීමට හෝ විකිණීම පිණිස නඩාගැනීමට බලපත්‍ර කාරයා විසින් ඉඩනොදිය යුතුයි.
3. සෑම පුද්ගලික වෙළඳුම්පලක/*කඩපලක බලපත්‍රකාරයා විසින්ම පලතුරු, එලවලු, මස්, මාලු හෝ මේනන් අහාර ද්‍රව්‍ය අපිරිසිදුදු, හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ ස්වභාවයක නොවන ලෙසට අවශ්‍යවූ සියලුම විවිධ ව්‍යාජ සැලැස්විය යුතුයි.
4. බලපත්‍රකාරයා විසින් පිරිසිදු වූ හා මැස්සන්ට ඇතුල්විය නොහැකි ලෙස හොඳකැටියට සාදන ලද්ද වූ විදුරු පෙට්ටිවල බහා මිස පියනුලැබූ හෝ පියනු නොලැබූ හෝ කිසිම අහාර ද්‍රව්‍යයක් විකිණීම පිණිස නොතැබිය යුතුයි.
5. බෝවෙන රෝගයකින්, ව්‍යංගන රෝගයකින් හෝ සම රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙට්ටිනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාත්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිම කෙනෙකුට එහි රෝගය බෝවීමට හා රෝගයකින් මෝරුණු ලැබීමට හනවන කාර්යභාරයක් පසුවන තෙක් ඒ වෙළඳුම්පලේ/*කඩපලේ කිසිම කඩබස්කිසක්, බංකුවක් හෝ වෙනත් ස්වභාවයක් පාවිච්චි කිරීමට හෝ එහි නිකරවී සිටීමට හෝ එහි මොනම ද්‍රව්‍යයක්වත් විකිණීමට තැබීමට හෝ බලපත්‍ර කාරයා විසින් ඉඩ නොදිය යුතුයි.
6. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/*කඩපලේ භූමිභාගය ඔබ්බපිටුකොට, කුණු කෑමුවලින් තොරව නඩාගත යුතුවන්න වැර මැස්සන්ගේ බෝවීම හෝ එබඳු වෙනස්වීම් අවධිරයක් ඇතිවීම වැළැක්වෙන පරිද්දෙන් ඒ භූමිභාගයෙන් අතුරා ඉවත දමන කුණුරෙහි හා සියලුම කුණුකසල පුව්චා දැමීමට හෝ වෙනත් විදේශයකින් සුදුස්සන්කර ඉවත් කිරීමට සැලැස්විය යුතුයි.
7. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/*කඩපල ඇතුළේ හෝ එය අසල රථවාහන නව්ත්වා තැබීම පිණිස විශේෂ ඉඩම් කැල්ලක් වෙන්කර තැබිය යුතුයි.
8. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලට/*කඩපලට අයත් භූමිභාගයෙහි සාමය අරක්‍ෂා කළ යුතුයි.

9. කුණුකසල හා රෙහුදුම් පිණිස බලපත්‍රකාරයා විසින් හොඳට හේන්තුම් වැගෙන්නාවූ හා මැස්සන්ට ඇතුල්විය නොහැකිවූ භාජන සෑහෙන තරම් ගණනක් සැපයිය යුතුයි.

10. බලපත්‍රකාරයා විසින් සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් අනුමත කරනලද වර්ගයක වැසිකිලි සැහෙන තරම් ගණනක් වෙළඳුම්පලේ/*කඩපලේ භූමි භාගය තුළ සාදා තිබිය යුතුයි.

11. ගම්කිසි වසංගත රෝගයක් පැතිරී පවත්නා කාලයකදී සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමන පිට ප්‍රධාන තුමා විසින් මේ බලපත්‍රය නාවකාලික වශයෙන් අවලංගුකළ හැකිය. එබඳු අවලංගුකිරීමක් ගැන බලපත්‍රකාරයාට අලාභයක් ඉල්ලා අඟකරගැනීමට අයිතිවාසිකමක් නැත.

* වුවමනා නැති වචනය කපාදමනු

කඩුසන්නාමි නගරබද සභාව

1946යේ අංක 53 දරණ ප්‍රාදේශික අධිකාරී ජය විමසිම පණතේ 17වෙනි මහත්තිය අනුව කඩුසන්නාමි නගරබද සභාවේ ජය ලැබිය යුතු සකස්කිරීම් කිමකොට තිබේ. මේ ලැබිය යුතු පිටපත් ඉහත සඳහන් නගරබද සභා කන්තෝරුවේ හා මෙම කායනීලයේත් නඩුලු රචනා බැවින් මෙකී ස්වභාවයෙන්ම කායනීලයේ වැඩිපමණින් පැමිණීමෙන් ඒවා නොමැලයේ පරීක්ෂාකර බැලීමට හැකි බැව් මෙයින් දැනුම්දෙනු ලැබේ.

(ඒ) කිසිවෙකුගේ නම ජය ලැබිය යුතුව ඇතුළත් කිරීමට තරම් සුදුසුකම් තිබියදීත්, ඒගේ ඇතුළත් නොකර තිබේ නම්;

(බී) කිසිවෙකුගේ නම නිවැරදි ජය ලැබිය යුතුව ඇතුළත් ව නැතැයි කියා වෙන කිසියම් ලැබිය යුතුව මාරුකරගැනීමට අවශ්‍ය වේ නම්;

(සී) ඉහත සඳහන් ලැබිය යුතුව නම ඇතුළත් වී සිටින පුද්ගලයෙකුට, වෙන කිසියම් ඉදහසුගේ නම ඒ ලැබිය යුතුව ඇතුළත් කිරීම ගැන විරුධ වේ නම්;

බහුගේ ඒ අයිතිවාසිකම් හෝ විරුධකම් මේ දැන්වීම නිකුත් කළ ද සිට 14 දිනක් ඇතුළත මා වෙත ලියා එවීමෙන් දැනුම්දිය යුතුයි.

බිබිලිමි, එච්. ඇම්. සමරසිංහ,
ජය විමසීමේ උප නිලධාරී කැණ,
වෙනසුමර දිසානායකය.

ජය විමසීමේ කායනීලය,
සුවිස් හෝටලය, මහනුවර.
23-6-1950

වත්තේගම් නගරබද සභාව

1946යේ අංක 53 දරණ ප්‍රාදේශික අධිකාරී ජය විමසිම පණතේ 17වෙනි මහත්තිය අනුව වත්තේගම් නගර බද සභාවේ ජය ලැබිය යුතු සකස්කිරීම් කිමකොට තිබේ. මේ ලැබිය යුතු පිටපත් ඉහත සඳහන් නගර බද සභා කන්තෝරුවේ හා මෙම කායනීලයේත් නඩුලු රචනා බැවින් මෙකී ස්වභාවයෙන්ම කායනීලයේ වැඩිපමණින් පැමිණීමෙන් ඒවා නොමැලයේ පරීක්ෂාකර බැලීමට හැකි බැව් මෙයින් දැනුම්දෙනු ලැබේ.

(ඒ) කිසිවෙකුගේ නම ජය ලැබිය යුතුව ඇතුළත් කිරීමට තරම් සුදුසුකම් තිබියදීත්, එගේ ඇතුළත් නොකර තිබේ නම්;

(බී) කිසිවෙකුගේ නම නිවැරදි ජය ලැබිය යුතුව ඇතුළත් ව නැතැයි කියා වෙන කිසියම් ලැබිය යුතුව මාරුකර ගැනීමට අවශ්‍ය වේ නම්;

(සී) ඉහත සඳහන් ලැබිය යුතුව නම ඇතුළත් වී සිටින පුද්ගලයෙකුට, වෙන කිසියම් ඉදහසුගේ නම ඒ ලැබිය යුතුව ඇතුළත් කිරීම ගැන විරුධ වේ නම්;

බහුගේ ඒ අයිතිවාසිකම් හෝ විරුධකම් මේ දැන්වීම නිකුත් කළ ද සිට 14 දිනක් ඇතුළත මා වෙත ලියා එවීමෙන් දැනුම් දිය යුතුයි.

බිබිලිමි, එච්. එම්. සමරසිංහ,
ජය විමසීමේ උප නිලධාරී කැණ,
වෙනසුමර දිසානායකය.

ජය විමසීමේ කායනීලය,
සුවිස් හෝටලය, මහනුවර.
23-6-1950.

